

6

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය කටයුතු

6.1 සමස්ත නිරක්ෂණ

2018 වසරේදී රජයේ ආයවැය මෙහෙයුම් කටයුතු සැලකිය යුතු ප්‍රතිපත්තියක් වාර්තා කළ අතර, එහිදී රාජ්‍ය ආදායම් රස් කිරීම පහළ ගියද ප්‍රාථමික අතිරික්තයේ ඉහළ වර්ධනය සහ ආයවැය හිගය පහළ යැම බෙහෙවින් කැපී පෙනිණි. ප්‍රධාන ඇතුළත් සමස්ත රාජ්‍ය ආදායම සහ තෝරා ගෙවීම රහිත වූ රාජ්‍ය වියදම් අතර වෙනස පෙන්වුම් කෙරෙන ප්‍රාථමික ගේෂයේ අතිරික්තය, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 0.02 (රුපියල් බ්ලියන 2.1) සිට 2018 වසරේදී සියයට 0.6 (රුපියල් බ්ලියන 91.4) දක්වා වැඩි විය. තෝරා පෙළී ගෙවීම රහිත වූ රාජ්‍ය වියදම්, පියවා ගැනීමෙන් පසු ආදායමේ අතිරික්තයක් පවත්වා ගැනීමට රජය සමත් වීම තුළින් ප්‍රාථමික ගේෂයේ ඉහළ අතිරික්තයක් වාර්තා කිරීම ප්‍රශනසනිය වර්ධනයකි. කෙසේ වූවද, රාජ්‍ය ආදායමේ අඩු වීම මධ්‍යයේ මෙම ත්‍රුත්ත්වය පෙන්වුම් කෙරෙන වර්තන ගිණුමේ හිගය රජයේ නිර්ඹුතුම් පිළිබඳ කෙරෙමින්, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 0.7 සිට 2018 වසරේදී සියයට 1.2 දක්වා වැඩි විය.

2018 වසරේදී, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස රාජ්‍ය ආදායම 2017 වසරේ පැවති සියයට 13.6 සිට සියයට 13.3 දක්වා පහළ ගියේය. ප්‍රධාන වශයෙන්, ආනයන තීරු බදු, එකතු කළ අයය මත බදු, බනිඡ තෙල් මත වන නිෂ්පාදන බදු හා මත්පැන් මත වන සුරා බදු, රඳවා ගැනීමේ බදු සහ සෙස් බද්ද මගින් ලද බදු ආදායම් පහළ යැම මේ සඳහා හේතු වූ අතර, 2018 වසරේ ආයවැය මගින් ඉදිරිපත් කළ යම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ ප්‍රමාදය ද 2018 වසරේ ආදායම් රස් කිරීම අඩුවීම කෙරෙහි බලපාන ලදී. මේ අතර, රාජ්‍ය ආයෝජන වියදම් පහළ යැම හේතුවෙන් මුළු රාජ්‍ය වියදම් හා ඉද්ධ තෝරා දීම ද.දේ.නි.යෙහි

ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරේ පැවති සියයට 19.2 සිට මෙම වසරේදී සියයට 18.6 දක්වා පහළ ගියේ ය. ඉහළ පොලී ගෙවීම් හේතුකොට ගෙන ප්‍රනරාවර්තන වියදම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2018 වසරේදී සියයට 14.5 දක්වා සුළු වශයෙන් වැඩි විය. මෙහි ප්‍රතිව්‍යුතු ප්‍රතිගතයක් ලෙස, රජයේ ආදායම හා ප්‍රනරාවර්තන වියදම් අතර වෙනස පෙන්වුම් කෙරෙන වර්තන ගිණුමේ හිගය රජයේ නිර්ඹුතුම් පිළිබඳ කෙරෙමින්, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 0.7 සිට 2018 වසරේදී සියයට 1.2 දක්වා වැඩි විය.

කෙසේ වෙතත්, ප්‍රාග්ධන වියදම් සැලකිය යුතු ලෙස පහළ යැම හේතුවෙන් ආයවැය හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේදී පැවති සියයට 5.5 සිට 2018 වසරේදී සියයට 5.3 දක්වා අඩු විය. එසේ වූවද, ආයවැය හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2018 ආයවැය මගින් අපේක්ෂා කරන ලද සියයට 4.8 මට්ටමට ලාඟා කර ගැනීමට අපොහොසත් විය. ආයවැය හිගය මූල්‍යනයේ දී, රජය විශාල ලෙස දේශීය මූලාශ්‍ර මත රඳ පැවතුණ අතර, 2018 වසරේදී එය සමස්ත මූල්‍යනයෙන් සියයට 57.5 ක් විය. දේශීය මූලාශ්‍ර සැලකු විට, බැංකු නොවන අංශයෙන් සිදු කළ මූල්‍යනය ඉහළ ගිය අතර, බැංකු අංශයෙන් සිදු කළ මූල්‍යනය පහළ ගියේ ය. ප්‍රධාන වශයෙන් රුපියල අවප්‍රමාණය වීම, අඩු නාමික දළ දේශීය නිෂ්පාදනය සහ ඉහළ ගුද්ධ තෝරා ගැනීම්වල බලපැම පිළිබඳ කෙරෙමින් මධ්‍යම රජයේ නොවා වූ තෝරා ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසර අග වන විට පැවති සියයට 76.9 සිට 2018 වසර අවසානයට වන විට සියයට 82.9 දක්වා වැඩි විය.

සතුය වගකීම් කළමනාකරණ පනත නීතිගත කිරීම හා මධ්‍යකාලීන ගෙය කළමනාකරණ උපායමාරගය ක්‍රියාත්මක කිරීම, රජයේ මැදිකාලීන ගෙය කළමනාකරණය සඳහා පහසුකම් සලසුනු ඇතේ. විශේෂයෙන්ම ඉදිරියේදී මැතිවරණ කාලපරිච්ඡයක් පවතින පසුබීම යටතේ රජයේ ගෙය සිසු ලෙස ඉහළ යැම් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ගමන් මගහි සිදු වන ඕනෑම අපගමනය වීමක් සාර්ථක ආර්ථික මූලධර්ම කෙරෙහි අතින්කර ලෙස බලපානු ලැබිය හැකි අතර, එමගින් ආයෝජන විජ්‍වාසය දුරවල වනු ඇතේ. තවද, එමගින් මැදිකාලීනව සිදු කිරීමට නියමිත අධික ගෙය සේවාකරණ ගෙවීම් ප්‍රතිමූලුනා කිරීමේ අවබ්‍යන්මද තීවු කෙරෙනු ඇතේ.

ප්‍රාථමික ශේෂයේ සහ අයවැය තිගයෙහි තිකකර වර්ධනයන් සිදු වුවද, අපේක්ෂිත ප්‍රමාණයට ආදායම් රස් කර ගැනීම ප්‍රධාන වේ, රාජ්‍ය ආයෝජන වියදම් සැලකිය යුතු පහළයේම සහ රාජ්‍ය තොස සිංහ ලෙස ඉහළ යැම යනාදි ප්‍රධාන අවබ්‍රනම් තත්ත්වයන්, 2018 වසර තුළදී දක්නට ලැබූණි. රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිදු වූ ප්‍රමාදය, බඳු පැහැර හැරීම, බඳු මග හැරීම සහ බඳු පරිපාලනය දුරටත් මට්ටමක පැවතීම හේතුවෙන් රජයේ ආදායම අඩු වීම අඛණ්ඩව ප්‍රධාන ගැලුවක ලෙස පැවතිණි. මේ නිසා, නව දේශීය ආදායම් පනත එලදායි ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු දැඩි ආදායම් ප්‍රතිසංස්කරණ තුළින් බඳු පදනම පුළුල් කිරීම, ආදායම් පරිපාලනය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රයත්න දැරීම සහ ප්‍රධාන ආදායම් රස් කිරීමේ ආයතනවල ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලිය කැඩිනම් කිරීම ඉතා අන්‍යව්‍ය වේ. රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ නාස්තිය අවම කිරීම සහ ආයෝජන සඳහා ප්‍රතිලාභ උපරිම කිරීම තුළින් රාජ්‍ය වියදම්වල ගණන්මකව ඉහළ නංවා ගැනීම සඳහා සැලසුම් කිරීම හා අධික්ෂණය කිරීම සිදු කළ යුතුය. රජය සතු වාණිජ ව්‍යවසායයන් වාණිජකරණය කිරීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග හඳුන්වාදීම සහ පිරිවැය ආවරණය වන මිල ගණන් හඳුන්වාදීම ඇතුළු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතර, එමගින් එම ආයතනයන්හි මූල්‍ය ශක්‍යතාව වැඩිදියුණු වන ඇත.

6.2 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දිගාව හා ක්‍රියාමාර්ග


2018 වසරේදී රාජ්‍ය මූල්‍ය උපායමාර්ගය, රාජ්‍ය මූල්‍ය ඒකාගුනා ක්‍රියාවලිය ගක්තිමත් කිරීමේ අරමුණින් සකස් කරන ලදී. ඒ අනුව, අයවැය හිගය සහ නොලියව රාජ්‍ය ණය ලෙක්කිගත මට්ටමෙහි පවත්වා

గැනීම සඳහා ආදායම එක්රස් කිරීම ඉහළ නැවීම, වියදම් තාර්කිකරණය කිරීම සහ රජය සතු වාණිජ ව්‍යයසායන් ප්‍රතිසංස්කරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කෙරෙහි රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගය යොමු විය. ඒ අනුව, දේශීනියෙහි ප්‍රතිශතයක් ලෙස 2018 වසරේදී අයවැය හිගය සහ රාජ්‍ය තේරු පිළිවෙළින් සියලුට 4.8 ක සහ සියලුට 77.4 ක මට්ටමේ පවත්වා ගැනීමට ඉලක්ක කරන ලදී.

2018 අප්‍රේල් 01 දින සිට බලාත්මක වූ 2017 අංක 24 දැන දේශීය ආදායම් පනත මගින් පවතින ආදායම් බඳු ව්‍යුහය සරල හා තාර්කිකරණය කිරීම, සාපු බඳු පදනම පුළුල් කිරීම සහ පරිපාලන බලතල ගෙනිමන් කිරීම සිදු කරමින් අන්තර්ජාතික විසින්ට පරිච්‍යන් ශ්‍රී ලංකාවේ බඳු පද්ධතියට හඳුන්වා දෙන ලද අතර, රජයේ ආදායම් ඉහළ නාවා ගැනීමේ උත්සාහයන් සඳහා එය සහාය විය. තනි පුද්ගල ආදායම් බඳු නිදහස් සීමාව කළින් පැවති රුපියල් 500,000 මට්ටමේ නොවෙනස්ව පවතින තමුන් සේවා තියුක්ති ආදායමෙන් ලැබෙන වාර්ෂික බඳු නිදහස් සීමාව රුපියල් 750,000 සිට රුපියල් මිලියන 1.2 දක්වා ඉහළ නාවා ලදී. තවද, සේවා තියුක්ති ආදායම ඇතුළව තනි පුද්ගල ආදායම් බඳු සඳහා වන බඳු කාණ්ඩ රුපියල් 600,000 දක්වා රුපියල් 100,000 කින් පුළුල් කරන ලද අතර, උපරිම ආන්තික බඳු අනුපාතිකය සියයට 16 සිට සියයට 24 දක්වා වැඩි කරන ලදී. එයට අමතරව, නව පනත මගින් සංස්ථාපිත ආදායම් බඳු ව්‍යුහය විධිමත් කළ අතර, සේවර කුනකින් යුතු බඳු ව්‍යුහයන් හඳුන්වා දෙන ලදී. එනම්, මත්පැන්, දුම්කොළ, මට්ටු හා සුදු ව්‍යාපාර සඳහා සියයට 40 ක බඳු අනුපාතිකයක් ද, බැංකු මූල්‍ය ව්‍යාපාර, රක්ෂණ කරමාන්ත සහ වෙළඳ කටයුතු සඳහා සියයට 28 ක සම්මත බඳු අනුපාතිකයක් සහ අනෙක් සියලු අංශ සඳහා සියයට 14 ක බඳු අනුපාතිකයක් හඳුන්වා දෙන ලදී. තවද, ප්‍රාග්ධන වතකම් විකිණීමේදී ලැබෙන ලාභය මත සියයට 10 ක ප්‍රාග්ධන ලාභ බැඳුක් හඳුන්වා දෙන ලද අතර, තේවාසික පුරවැසියන් විසින් පවත්වාගෙන යනු ලබන තැන්පතු මගින් උපයන පොලී ආදායම මත අය කෙරෙන රඳවා ගැනීමේ බඳු අනුපාතිකය සියයට 2.5 සිට සියයට 5 දක්වා වැඩි කරන ලදී. කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු මගින් ලැබෙන පොලී ආදායම සඳහා වසරකට රුපියල් මිලියන 1.5 ක් දක්වා රඳවා ගැනීමේ බඳු තිදහස් කිරීමක් ලබා දෙන ලදී. තවද, 2018 අප්‍රේල් මාසයේදී නව බඳු අන්පොතක් ප්‍රකාශයට පත් කරන ලද අතර, නව පනත පිළිබඳව බඳු ක්ෂේෂුයේ වෘත්තිකයන්ගේ සහ පොදු ජනතාවගේ දැනුම්වත්හාවය ඉහළ නැංවීම් සඳහා පුහුණු හා දැනුම්වත් කිරීමේ වැඩිසහන් ද පවත්වනු ලැබේය.

6.1 රෘප සටහන


රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්ය සාධනය



හදුනාගත් අංශයන්හි ක්‍රියාකාරකම වැඩිදියුණු කිරීම සඳහා බදු තිදහස් කිරීම ලබාදීම පිණිස 2018 වසරේදී, එකතු කළ අගය මත බදු පනතට සහඟාතිය ගොඩනැගීමේ බදු පනතට සංශෝධන කිහිපයක් සිදු කළ අතර, සංචාරක අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරකයින් වෙනුවෙන් එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙන ලදී. ඒ අනුව, 2018 අංක 25 දිරින එකතු කළ අගය මත බදු (සංශෝධනා) පනත යටතේ සෞඛ්‍ය සේවා සඳහා වියදම් අඩු කිරීමට රෝහල්වල කාමර ගාස්තු හැර පොදුගැලික වෙදාහැර සේවා සැපයුම එකතු කළ අගය මත බද්දෙන් තිදහස් කරන ලදී. තවද, ශ්‍රී ලංකා තැනැපතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මූල්‍යමය සේවා සැපයුම, අපනයනාහිමුව සමාගම් විසින්දේශීය වෙළඳපෙළනු අලවිකරනු ලබන ඇගලුම් සහ ලදරු කිරීමේ, පොත්, සගරා භාවාරුකාගන යනාදිය එකතු කළ අගය මත බද්දෙන් තිදහස් කරන ලදී. තවද, මෙම එකතු කළ අගය මත බදු සංශෝධනය යටතේ සංචාරකයින් සඳහා එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙන ලදී. ඒ අනුව, 2018 සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් සඳහා එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ස්ථාපිත කළ අතර සමාගම් 31 ක් මෙම පද්ධතිය යටතේ ලියාපදිංචි විය. මෙයට අමතරව, 2018 අංක 20 දිරින ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධනා) පනත යටතේ බදු තිදහස් කිරීම කිහිපයක් සිදු කළ අතර, මත්පැන්වලට අදාළ ජාතිය ගොඩනැගීමේ බදු තිදහස 2018 වසරේදී ඉවත් කරන ලදී.

6.2 රෘප සටහන

ප්‍රධාන රෘප මූල්‍ය උරුමක
(දෙශීයීය ප්‍රතිග්‍රීහක ලෙස)



ඉහළ යමින් පවතින අන්තර්ජාතික මිල ගණන්වලට සමාගම්ව ඉන්ධන සඳහා අදාළ වන ආනයන බදු අඩු කිරීම සඳහාත්, වසරේ මූල්‍ය කාලය තුළදී සිපු ලෙස ඉහළ ගිය රතුන් ආනයනය අධෙරයමන් කිරීම සඳහාත් වසර තුළදී ආනයන බදුවල වෙනස්කම් කිහිපයක් සිදු කරන ලදී. ඒ අනුව, වසරේ මූල්‍ය මාසයවලදී නිරික්ෂණය වූ අයික රතුන් ආනයන අධෙරයමන් කිරීමේ අරමුණින්, 2018 අප්‍රේල් මාසයේදී රතුන් ආනයනය මත සියයට 15 ක ආනයන තීරු බද්දක් පනවන ලදී. 2018 මැයි 11 වැනි දින ඉන්ධන සඳහා මිල සූත්‍රය හදුන්වාදීමත් සමග පෙවුල් සහ බිසල් ආනයන මත වූ ආනයන තීරු බදු සහ ආනයන තීරු බදු අත්හැරීම සංශෝධනය කරන ලද අතර, 2018 වසර තුළදීන් 2019 වසරේ මේ දක්වා කාලය තුළදීන් තවත් සංශෝධන කිහිපයක් සිදු කරන ලදී. ඒ අනුව, 2019 ජනවාරි මස අග වන විට පෙවුල් (92 ඔක්වෙන්) ආනයන මත වූ ආනයන බදු සහ ආනයන තීරු බදු අත්හැරීම පිළිවෙළින් ලිටරයට රුපියල් 35 ක් සහ ලිටරයට රුපියල් 19 ක් විය. එසේම, සුදු (මෙට්) බිසල් සඳහා වන ආනයන බදු සහ ආනයන තීරු බදු අත්හැරීම පිළිවෙළින් ලිටරයට රුපියල් 5.85 ක් සහ ලිටරයට රුපියල් 3 ක් විය. තවද, එතෙක් පැවති තීරු බදු අත්හැරීම ඉවත් කිරීමත් සමග පෙවුල් (95 ඔක්වෙන්) සහ සුදුපිරි බිසල් සඳහා වූ ආනයන බදු පිළිවෙළින් ලිටරයට රුපියල් 35 ක් සහ ලිටරයට රුපියල් 10.55 ක් විය. ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දේශීය මිල ගණන් මත ඇති විය හැකි අභිතකර බලපෑම අවම කිරීම සඳහා ඉන්ධන ආනයන මත ගෙවිය යුතු ආනයන බදු අඩු කරන ලදී. 2019 වසරේ මාර්තු මස අග වන විට, සුදු බිසල්, සුදුපිරි බිසල්, පෙවුල් (92 ඔක්වෙන්) සහ පෙවුල් (95 ඔක්වෙන්) ආනයනය සඳහා වන ආනයන බදු, පිළිවෙළින්, ලිටරයට රුපියල් 2.85 ක්, ලිටරයට රුපියල් 10.55 ක්, ලිටරයට රුපියල් 16 ක් සහ ලිටරයට රුපියල් 35 ක් විය.

වසර තුළදී නිෂ්පාදන බදුවලට අදාළ සංශෝධන කිහිපයක් සිදු කරන ලද අතර, ගෙවුම හේතු මත පිබනය ඉහළ යාම හේතුවෙන් දේශීය මිල ගණන් මත ඇති විය හැකි අභිතකර බලපෑම අවම කිරීම සඳහා ඉන්ධන ආනයන මත ගෙවිය යුතු ආනයන බදු අඩු කරන ලදී. 2019 වසරේ මාර්තු මස අග වන විට, සුදු බිසල්, සුදුපිරි බිසල්, පෙවුල් (92 ඔක්වෙන්) සහ පෙවුල් (95 ඔක්වෙන්) ආනයනය සඳහා වන ආනයන බදු, පිළිවෙළින්, ලිටරයට රුපියල් 2.85 ක්, ලිටරයට රුපියල් 10.55 ක්, ලිටරයට රුපියල් 16 ක් සහ ලිටරයට රුපියල් 35 ක් විය.

බද්ධ 2019 මාර්තු 06 දින සිට බලපෑවැන්වෙන පරිදි වැඩි කරන ලදී. කෙසේ වෙතත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ සඳහා පහසුකම් සැලසීම සඳහා සහ පාරිසරික වශයෙන් හිතකර ප්‍රවාහන මාදිල් ප්‍රවිධනය කිරීම සඳහා අවම්ගල රථ, දෙමුනු සහ විද්‍යුත් වැන් රථ, සින්ගල් කැබේ රථ සහ කිලෝ ගුම් 2,000 ව අඩු නාණ්ඩ ප්‍රවාහන බාරිතාවයක් සහිත කුඩා ලොරි රථ යනාදිය මත වන තීෂ්පාදන බද්ධ 2019 මාර්තු මාසයේදී අඩු කරන ලදී. මේ අමතරව, ආදායම වැඩි කර ගැනීම සහ ආනයන වියදම සීමා කිරීම අරමුණු කරගෙන තියම කරන ලද බඳු තීදහස් සීමාව ඉක්මවා, ආනයනයන්හිදී පිරිවැය, රක්ෂණය සහ ප්‍රවාහන කුළුය මත ගණනය කරනු ලබන වටිනාකම මත හෝ දේශීය තීෂ්පාදනයේදී තීෂ්පාදන මිල මත මෝටර් ව්‍යාහන සඳහා සුබේපහැළු බද්දක් යෝජනා කරන ලදී. මේ අතර, කාබන් බද්දට අදාළ සංශෝධන ද යෝජනා කරන ලදී. තවද, 2018 වසර තුළදී සිනි ආනයන මත තීෂ්පාදන බඳු පතනවන ලද අතර, තීෂ්පාදනයෙහි අඩංගු සිනි ප්‍රමාණය මත පදනම්ව පාන වර්ග සඳහා වන තීෂ්පාදන බද්ධ සංශෝධනය කරන ලදී. මේ අතර, පාන වර්ග මත තීෂ්පාදන බඳු ද 2019 මාර්තු මසදී වැඩි කරන ලදී. දේශීය තීෂ්පාදන දිරීමන් කිරීමේ අරමුණින් 2018 වසරේදී, පානය නොවන ස්ථීති ආනයනය මත වන සුරා බද්ධ තොග ලිවරයකට රුපියල් 15 සිට තොග ලිවරයකට රුපියල් 6 දක්වා අඩු කළ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි අනුමත සමාගම් විසින් ආනයනය කරනු ලබන පානය නොවන ස්ථීති සුරා බඳුවලින් තීදහස් කරන ලදී. මේ අතර, 2019 මාර්තු 06 වෙනිදා සිට බලපෑවැන්වෙන පරිදි දුම්වැට් සහ දේශීයව තීෂ්පාදනය කරනු ලබන මත්පැන් සඳහා වන තීෂ්පාදන බඳු වැඩි කරන ලද අතර එමගින් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. වාර්ෂික උද්ධමනය සහ රම් දළ දේශීය තීෂ්පාදනයේ වර්ධනය සැලකිල්ලට ගෙන, දුරශකයක් මත පදනම්ව අදාළ තීෂ්පාදන බඳුවල අවම වාර්ෂික වැඩි විම තීරණය කරනු ලබයි. මේ අමතරව, 2019 මාර්තු මස සිට බලපෑවැන්වෙන පරිදි, ආනයනික අරක්ෂා මත තීෂ්පාදන බඳු ද වැඩි කරන ලදී. තවද, ගස මැදිමේ බලපත්‍ර ගාස්තු භූන්වා දෙන ලද අතර රා බෝතල් කිරීමේ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් 1,000,000 සිට රුපියල 500,000 දක්වා අඩු කරන ලදී. එසේම, දුම්වැට් භාවිතය අධේරයමත් කිරීම සඳහා වසරේ අග භාගයේදී දුම්වැට් මත වන තීෂ්පාදන බද්ධ අඩු කරන ලදී. තවද, ඉහළ නගින ගෝලීය බනිජ තෙල් මිල ගණන්වලට ප්‍රතිචාර දක්වමින් දේශීය වෙළඳපාලේ බනිජ තෙල් මිල ගණන්වල වෙනස්වීම් අවම කිරීම

6.1 සංඛ්‍යා සටහන

රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ සම්පූර්ණය

සිරුතු	2017	2018		2019 කාවකාලික අයුරුලුම්(ක)
		ඇතුළත	කාවකාලික අයුරුලුම්(ක)	
රුපියල් මිලයන				
මුළු ආදායම සහ ප්‍රදාන	1,839,562	2,227,200	1,932,459	2,357,000
මුළු ආදායම	1,831,531	2,217,200	1,919,973	2,344,000
බඳ ආදායම	1,670,178	2,034,000	1,712,318	2,077,000
බඳ නොවන ආදායම	161,353	183,200	207,656	267,000
ප්‍රදාන	8,031	10,000	12,486	13,000
වියදම් සහ ඉදෑ ඕස දීම්	2,573,056	2,902,200	2,693,228	3,042,000
පුනරුවර්තන	1,927,693	2,152,000	2,089,713	2,308,000
ප්‍රයාධන සහ ඉදෑ ඕස දීම්	645,363	750,200	603,515	734,000
එමින් රාජ්‍ය ආයෝජන	657,386	761,000	624,970	756,000
වර්තන පිළුම් ගෙෂය	-96,162	65,200	-169,740	36,000
ප්‍රාථිමික ගෙෂය	2,071	145,000	91,421	228,000
සමස්ත අයවැය ගෙෂය	-733,494	-675,000	-760,769	-685,000
මූල්‍යනය	733,494	675,000	760,769	685,000
විදේශීය මූල්‍යනය (ක)	439,243	360,000	323,535	235,000
දේශීය මූල්‍යනය	294,251	315,000	437,234	450,000
වෙළඳපාල ඕස ගැනීම්	249,574	315,000	329,351	450,000
බැංකු නොවන	61,841	195,000	219,885	362,000
බැංකු	187,733	120,000	109,466	88,000
මූල්‍ය අධිකාරිය	-187,931	ලැබෙන.	246,068	ලැබෙන.
වාණිජ බැංකු	375,663	ලැබෙන.	-136,601	ලැබෙන.
වෙළඳපාල නොවන				
මූල්‍ය (ක)	44,677	-	107,883	-
ද.ඩේ.ති.යෙහි ප්‍රතිනියනක් ලෙස (ක)				
මුළු ආදායම සහ ප්‍රදාන	13.7	15.7	13.4	15.1
මුළු ආදායම	13.6	15.6	13.3	15.0
බඳ ආදායම	12.4	14.3	11.9	13.3
බඳ නොවන ආදායම	1.2	1.3	1.4	1.7
ප්‍රදාන	0.1	0.1	0.1	0.1
වියදම් සහ ඉදෑ ඕස දීම්	19.2	20.4	18.6	19.5
පුනරුවර්තන	14.4	15.2	14.5	14.8
ප්‍රයාධන සහ ඉදෑ ඕස දීම්	4.8	5.3	4.2	4.7
එමින් රාජ්‍ය ආයෝජන	4.9	5.4	4.3	4.8
වර්තන පිළුම් ගෙෂය	-0.7	0.5	-1.2	0.2
ප්‍රාථිමික ගෙෂය	0.02	1.0	0.6	1.5
සමස්ත අයවැය ගෙෂය	-5.5	-4.8	-5.3	-4.4
මූල්‍යනය	5.5	4.8	5.3	4.4
විදේශීය මූල්‍යනය (ක)	3.3	2.5	2.2	1.5
දේශීය මූල්‍යනය	2.2	2.2	3.0	2.9
වෙළඳපාල ඕස ගැනීම්	1.9	2.2	2.3	2.9
බැංකු නොවන	0.5	1.4	1.5	2.3
බැංකු	1.4	0.8	0.8	0.6
මූල්‍ය අධිකාරිය	-1.4	ලැබෙන.	1.7	ලැබෙන.
වාණිජ බැංකු	2.8	ලැබෙන.	-0.9	ලැබෙන.
වෙළඳපාල නොවන				
මූල්‍ය (ක)	0.3	-	0.7	-

(අ) 2019 අයවැය කළම මත පදනම් වේ (ප්‍රාජ්‍ය සහ මූල්‍ය අමාත්‍යාංශය වලට ප්‍රවාරු ආදායම සහ වියදම් ඇතුළත් නොවන).

(ඇ) විදේශීය ආයෝජනයේ වෙනත් තීක්ෂණ තුළ නොවන.

(ඇ) 2017 සුදු 2018 වසර වලදී තුළ මූල්‍ය ප්‍රවාරු වේ.

(ඇ) 2017 ව්‍යවහාර ප්‍රතිචාර අනුමත විසින් 2019 මාර්තු 19 දින නිකුත් කළේ නොවන ද.ඩේ.ති. ඇයුත්තුවෙනු භාවිත කර ඇත.

සඳහා, සුදු ඩිසල් මත වන නිෂ්පාදන බද්ද ලිවරයට රුපියල් 13 සිට ලිවරයට රුපියල් 6 දක්වා අඩු කළ අතර තුම්නෙල් මත වන නිෂ්පාදන බද්ද ඉවත් කරන ලදී.

දේශීය කාලීනරුම්ක නිෂ්පාදකයින් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට සහ දේශීය වෙළඳපාල තුළ මිල විවෘතයෙන් අඩු කිරීම සඳහා වසර තුළදී ආහාර ද්‍රව්‍ය කිහිපයක ආනයන මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද විරින් වර සංගේධනය කරන ලදී. එමව්‍ය තෙල් ආනයනය සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2018 ජුනි සහ අගෝස්තු මාසවලදී දෙවරක් වැඩි කරන ලදී. එසේම, දේශීය පාර්ලෝගිකයන්ට සහන සැලකීමේ ත්‍රියාමාර්ගයක් වශයෙන් 2018 නොවැම්බර් මසදී පරිපූඩ්‍ර, කොණ්ඩ කඩල සහ මැවරුගයේ ඇට ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කළ අතර, 2018 දෙසැම්බර් මාසයේදී අර්තාපල් සහ ලොකු එළුණු සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කරන ලදී. මෙයට අමතරව, දේශීය ගොවීන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් යුතුව 2019 පෙබරවාරි මාසයේදී ඉරිගු සහ අර්තාපල් ආනයනය සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කරන ලදී. තවද, ජාත්‍යන්තර වෙළඳාම ලිහිල්කරණය සඳහා වන රුපයේ ප්‍රතිපත්තිය හා සමගාමීව සංවාරක සහ අගය එකතු කරන ලද කර්මාන්ත (Value added industries) වැනි නැගී එමින් පවතින ක්ෂේත්‍ර සඳහා පහසුකම් සැලකීමේ අරමුණින් යුතුව 2018 අයවැයෙන් යෝජනා කළ පරිදි භාණ්ඩ වර්ග 253 ක් සඳහා සෙස් බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද ඉවත් කරන ලදී. මේ අතර, 2019 මාර්තු මාසයේදී භාණ්ඩ ගණනාවක් මත සෙස් බද්ද ඉවත් කළ අතර, ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලකීම පිණිස ඉදිකිරීම් ආග්‍රිත ද්‍රව්‍ය මත සෙස් බද්ද අඩු කරන ලදී.

බඳ පදනම පුළුල් කිරීම හා බඳ අනුකූලතාව ඉහළ
 නැංවීම කුළුන් ආදායම එක්ස් කිරීම ඉහළ නාවා ගැනීම
 සඳහා, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු
 පද්ධතිය හා ජාතික තනි ප්‍රවේශ පද්ධතිය ඇතුළත්, බඳ
 පරිපාලනය ගක්තිමත් කිරීමට වසර කුළදී අඛණ්ඩව
 කටයුතු කරන ලදී. ඒ අනුව, 2017 අක 24 දරන දේශීය
 ආදායම් පනතෙහි අනතර්ගත විධිවාන ඇතුළත්
 කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කුළ
 ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ
 තොරතුරු පද්ධතිය වැඩිදියුණු කරන ලදී. ආදායම්
 පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය මගින්
 ආර්ථික සේවා ගාස්තු, මූද්දර බඳ සහ මිටුව හා සූදු
 බඳ හැර අනෙකුත් සියලුම බඳ වර්ග අධික්ෂණය
 කරනු ලබයි. වසර කුළදී, මූල්‍ය සේවා මත වන එකතු

කළ අයය මත බදු සහ පුද්ගල ආදායම් බදු සඳහා ලියාපදිංචිවීම් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කරන ලදී. මෙම පද්ධතිය සම්බන්ධයෙන් මහජන දැනුම්වන්හාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් කිහිපයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. මෙම පද්ධතිය හා නව ලියාපදිංචි වීම හේතු කොටගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බදු ලිපිගොනු ප්‍රමාණය ඉහළ තියේය. තවදී, බදු පරිපාලනය නවීකරණය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආයතනික සහ ව්‍යාපාර පටිපාටි ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. ආයතනික ක්‍රියාකාරකම්වලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිච්‍රාපන කිරීම, සැලසුම් කිරීමේ සහ අධික්ෂණය කිරීමේ අංශය පිහිටුවීම, බදු ගෙවන්නන් සමඟ ගනුමෙනු වේගවන් කිරීම හා කළමනාකරණ ව්‍යුහය වඩා කාර්යක්ෂම කිරීම, මහා පරිමාණ බදු ගෙවන්නන්ගේ අංශය ගක්කීමන් කිරීම, R සේවාවන් ගොනුගත කිරීම (e filling) අනිවාර්ය කිරීම සහ බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංක භාවිතය ඉහළ නැංවීම යනාදිය මෙම ප්‍රතිසංස්කරණවලට අයන් වේ. මේ අතර, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් ජාතික තනි ප්‍රවේශ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති.

වියදම් අංශය සැලකීමේදී, සමාජීය වියදම් සහ
රාජු ආයෝජන සඳහා පවත්නා සීමිත රාජු මූල්‍ය
අවකාශය හේතුවෙන් රාජු වියදම් වඩා නොදින්
කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා මෙන්ම
රාජු වියදම් අධික්ෂණ ක්‍රියාවලිය වැඩිසුනු කිරීම
සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් තුළන්වා දෙන ලදී. ඒ
අනුව, රාජු මූල්‍ය පාලනය කිරීමට පාර්ලිමේන්තුවට
අැති හැකියාව ගක්තිමත් කිරීම සඳහා, 2017 අයවැය
මගින් ප්‍රකාශයට පත් කළ පරිදි, 2018 වසරේ පළමු
කාර්තුව සඳහා වන වියදම් සහ ආදායම් කාර්යසාධනය
පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන
ලදී. 2018 අයවැය තුළින් ප්‍රථම වරට කාර්තුමය අයවැය
අස්ස්තමේන්තු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන
ලදී. ඒ අනුව, රාජු ගිණුම වකුලේඛ අංක 263/2017
අනුව, වාර්ෂික අයවැය ප්‍රතිපාදන විධිමත් ලෙස
උපයෝජනය කිරීම සහතික කිරීමේ අරමුණින් වාර්ෂික
අයවැය ඇස්සමේන්තු 2018 වර්ෂය සඳහා කාර්තුමය
පදනම්න් සකස් කිරීම සඳහා වියදම් සිදුකරන සියලුම
ආයතනවලට උපදෙස් ලබා දෙන ලදී. තවද, ජාතික
අයවැය ව්‍යුත්ලේඛ අංක 03/2018 අනුව, අමාත්‍යාංශ,
දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජු ආයතනවල
මෝටර් වාහන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්

කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. 2018 වසරේ අවසාන භාගයේදී උදෑගත වූ දේශපාලනික වානාවරණය තුළ 2019 වසර සඳහා නව විපරිණ පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමතිය ලබා ගැනීම සඳහා පැවති කාලය සීමාසහිත වූ බැවින්, 2019 වසරහි මුල් මාස හතර සඳහා අනුරු සම්මත ගිණුමක් 2018 දෙසැම්බර් 21 වන දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. ජාතික අයවැය වකුලේ අංක 4/2018 හි සඳහන් මාර්ගෝපදේශ මත පදනම්ව කාර්යාධනය මත පාදක වූ අයවැයකරණ කුමෙවිදය අනුව සම්පාදනය කරන ලද දින 2019 අයවැය, 2019 මාර්තු 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. මුදල් අමාත්‍යාංශයෙහි පිහිටුවා ඇති ඒකාබද්ධ හාණ්ඩාගාර මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නැවිකරණය කිරීමට සහාය වේ. ඒ අනුව, 2019 අයවැය සකස් කිරීමේ කටයුතු සඳහා ඒකාබද්ධ හාණ්ඩාගාර මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය යොදා ගන්නා ලදී. මෙම පද්ධතිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා දිවයින පුරා දැනුම්වත් කිරීමේ වැඩමුළු ක්‍රියාත්මක කරන ලදී.

වසර තුළදී, ස්වයංක්‍රීයකරණය කිරීමේ ක්‍රියාවලිය තුළින් විශාම වැටුප් ගෙවීම් සම්බන්ධ සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නාංචා ගැනීමට කටයුතු කළ අතර, 2019 වසරේ සිට බලපැවැත්වෙන පරිදි විශාම වැටුප්වල පවත්නා විෂමතාවයන් නිවැරදි කිරීමට සහ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අපේක්ෂිතය. රාජ්‍ය පරිපාලන වකුලේ අංක 07/2018 අනුව, විශාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව වැඩියුතු කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. ඒ අනුව, විශාල ආයතනවල විශාම වැටුප් අංශයක් පිහිටුවීමට සහ විශාම යාමට ආසන්න නිලධාරීන්ගේ දත්ත පද්ධතියක් මේ වන විට සකස් කර නොමැති රාජ්‍ය ආයතන සඳහා එය සකස් කිරීමට උපදෙස් ලබා දෙන ලදී. තවද, විශාම වැටුප් වකුලේ අංක 09/2015 (සංගේධන III) අනුව, 2018 ජූනි 01 දින සිට බලපැවැත්වෙන පරිදි මරණ පාරිනොෂික ගෙවීම් අන්තර්ජාලය මස්සේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. එස්සේ, 2018 ජූනි 30 දින සිට බලපැවැත්වෙන පරිදි වැන්දූ/වැන්දූ පුරුෂ හා අනත්දරු දායක මුදල් සඳහා වන අයදුම්පත් අන්තර්ජාලය මස්සේ යොමු කළ හැකි ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. තවද, විශාම වැටුප් වකුලේ අංක 01/2018 අනුව, විදෙස්ගතව සිටින ශ්‍රී ලංකික විශාමිකයන්ට විශාම වැටුප් ලබාදෙන දිනයේදීම තම විශාම වැටුප් ලබාගත හැකිවන පරිදි විශාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය වැඩියුතු කිරීමට

සහ විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. රාජ්‍ය පරිපාලන වකුලේ අංක 08/2018 අනුව, ස්ථීර, විශාම වැටුප් සහිත තනතුරක් දරන හෝ නොදරන රජයේ නිලධාරියෙකු, අනතුරදායක රැකියාවක නිරත වීමේදී හෝ තනතුරට පැවති ඇති රාජකාරී ඉටු කිරීමේදී හෝ වැළදෙන රෝග හේතුවෙන් මරණයට පත්වුවහොත්, එම නිලධාරියාගේ යැපෙන්නන් හට වන්දී ගෙවීමට තීරණය කරන ලදී. 2016 ජනවාරි 01 දිනට පෙර විශාම ගිය විශාමිකයන්ගේ විශාම වැටුප්වල විෂමතාවයක් පැවතීම හේතුවෙන් එම විශාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා 2019 අයවැය තුළින් ක්‍රියාමාර්ග කිහිපයක් යොජනා කරන ලදී. එබැවින්, 2019 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි විශාම යන අවස්ථාවේදී විශාමිකයා ලබා ගත් මුළුක වැටුපට 03/2016 රාජ්‍ය පරිපාලන වකුලේයේ සඳහන් මුල් අදියර දෙක ඇතුළත් වන පරිදි විශාම වැටුප් ගෙවීම සංගේධනය කෙරෙනු ඇත. තවද, 2019 ජූලි මස 01 ඇ සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකියන්ට රුපියල් 2,500 ක මාසික අන්තර්කාලීන දීමනාවක් ද ගෙවනු ඇත.

වසර තුළදී රාජ්‍ය ආයෝජන පහළ තියදී නාගරික ප්‍රදේශවල මෙන්ම සංවර්ධනය ඇතු මට්ටමක පවත්නා ප්‍රදේශවලද අත්‍යාච්‍යා යටිතල පහසුකම් වැඩියුතු කිරීම සඳහා රජය විසින් යටිතල පහසුකම් ව්‍යාපාති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ප්‍රවාහන ජාලය වැඩියුතු කිරීමේ සහ රජ වාහන තදබදය ඇතු කර ගැනීමේ අරමුණින් යුතුව 2018 වසරේදී මාර්ග ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉඩම් අන්පත් කර ගැනීම සඳහා රජය විසින් ආයෝජනය කරන ලදී. උතුරු මැද වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල කාමිකාරීම්ක කටයුතුවලට පහසුකම් සැලකීමේ අරමුණින් මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපාතිය 2018 ජනවාරි මසදී ජනතා අයිතියට පත් කළ අතර, 2018 ජූලි මසදී කළ ගග ජලායයට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කරන ලදී. වසර තුළදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩියුතු කිරීම, “අගම පාසල හොඳම පාසල” වැඩිසටහන යටෙන් මානව සම්පත් හා හොඳික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි යොමු වූ අතර දිවයින පුරා ඇති වූ ගවතුර හා නායායැම් මගින් නානියට පත් වූ පාසල් ප්‍රතිසංස්කරණය කිරීමද සිදු කරන ලදී. මේ අතර, 2018 වසරේදී කුරුණෑගල සහ පොලොන්නරුවැව ප්‍රදේශවල නව ජාතික පාසල් දෙකක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. මෙයට අමතරව, වසර තුළදී යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය වැඩියුතු කිරීම සහ ජනතාවගේ ජ්වන තත්ත්වය උසස් කිරීම සිදු කරන අතරම, ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන මධ්‍යස්ථාන බවට පත්

කිරීම සඳහා රජය විසින් වසර තුළදී “ගම් පෙරලිය” නමින් කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරන ලදී. 2018 වසරදී ආරම්භ කරන ලද “ගම් පෙරලිය” වැඩසටහන දිවයින පුරා සංවර්ධන අංශ දෙපාලනක්¹ ආවරණය කරනු ලබයි. රටේ යටිනල පහසුකම් අවශ්‍යතාව සපුරාලුමින් රාජ්‍ය ආයෝජන සිදු කිරීම සඳහා රාජ්‍ය පොදුගැලික හමුල්කාරීන්වය ජාතික උපායමාර්ගයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, රාජ්‍ය පොදුගැලික සහයෝගීතාව සඳහා වන ජාතික නියෝජනායනය විසින් මූදල් අමාත්‍යාංශයේ උපදේශනය යටතේ රාජ්‍ය-පොදුගැලික හමුල්කාරීන්වය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සමාලෝචනය කිරීමේ හා එවා සකස් කර අවසන් කිරීමේ කටයුතුවල නිරත විය.

රජය විසින් ආර්ථික වශයෙන් ගක්කීමන් නොවන අවධානය ලැබිය යුතු කෙන්වායම් සඳහා සූහසාධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද අතර, සහනාධාර වැඩසටහන් තාක්කීතරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගනු ලැබිය. සමාද්දී වැඩසටහන, පොහොර සහනාධාර වැඩසටහන, වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් සඳහා මූල්‍යමය ආධාර ලබාදීම, අඩු ආදායම්ලාභී ආභාධිත පුද්ගලයින් සඳහා ආධාර ලබාදීම, වකුග්‍රා රෝගීන් සඳහා මූල්‍යමය ආධාර ලබාදීම, පෝෂ්‍යන්දියා ආභාර ලබා දීමේ වැඩසටහන, ගිණුමයන් සඳහා නොමිලේ පෙළපොත් සහ වාර ප්‍රවේශ පත්‍ර ලබාදීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සූහසාධන වැඩසටහන් වේ. මාත්‍ර හා ලමා පෝෂ්‍යනය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව ගරහනී මෙවරුන්ට පෝෂ්‍යන ආභාර මල්ලක් ලබා දීම, ත්‍රිපෝෂ්‍ය වැඩසටහන සහ පාසල් පෝෂ්‍යන වැඩසටහන වැනි වැඩසටහන් වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේ සියලුම සූහසාධන වැඩසටහන් සඳහා සුදුසු තීක්ෂණය රාමුවක් සැපයීමෙන්, විනිවිද්‍යාවයෙන් යුතු තෙරීම ක්‍රියාවලියක් සකස් කිරීම සඳහාත් ස්ථාපිත කරන ලද සූහසාධන ප්‍රතිලාභ මෙන්ඩලය විසින් ප්‍රධාන සූහසාධන වැඩසටහන් හතර් සඳහා සූහසාධන ප්‍රතිලාභ ගෙවීම් කුම කෙටුම්පත් කර එම කෙටුම්පත් 2018 මික්තොෂ්‍ර මාසයේදී අමාත්‍ය මෙන්ඩලයට ඉදිරිපත් කරන ලදී. තවද, සූහසාධන ප්‍රතිලාභ මෙන්ඩලය විසින් සූහසාධන ගෙවීම් කුම සඳහා තෙරී ගැනීමේ කුමවේදයක්

¹ වැඩි හා අමුණු ප්‍රතිකාරණය, මාර්ග සංවර්ධනය, කුඩා පරිමා පාලම ඉදි කිරීම, පාසල්වල සහිපාර්ක්ෂක පහසුකම් දියුණු කිරීම, ක්‍රිඩා ආමුණ යටිනල පහසුකම් සංවර්ධනය, අනෙකුත් සමාජ-ආර්ථික යටිනල පහසුකම් සංවර්ධනය, සංවිධාන සංවර්ධනය, මල උදාහන ඉදි කිරීම, වේලි බලපෑ තොම්ති නිවාස සඳහා විදුලිය ලබාදීම, ආගමික ස්ථාන ප්‍රතිකාරණය, ආගමික ස්ථාන සඳහා පුරුෂ බලයක් පහසුකම් ලබාදී, ග්‍රෑම් හා නායුරික තීව්‍ය සංවර්ධනය

² සමාද්දී වැඩසටහන, වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් සඳහා මූල්‍යමය ආධාර ලබාදීම, අඩු ආදායම්ලාභී ආභාධිත පුද්ගලයින් සඳහා ආධාර ලබාදීම සහ වකුග්‍රා රෝගීන් සඳහා මූල්‍යමය ආධාර ලබාදීම

සකස් කිරීමේ කටයුතුවලද නිරත විය. තවද, සූහසාධන ප්‍රතිලාභීන් තෙරී ගැනීම සහ ගෙවීම් සිදු කිරීම සඳහා වැඩසටහන්වලට අයන් ප්‍රතිලාභීන්ගේ දත්ත ගබඩා කරනු ලබන විදුත් දත්ත ගබඩාවක් වන ඒකාබද්ධ සමාජ ආරක්ෂණ තොරතුරු ජාලය පිහිටුවේම සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. මේ අතර, පොහොර සහනාධාර වැඩසටහන යටතේ මූල්‍යමය දීමනාවක් ලබාදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටුව ව්‍යුත් සහ සඳහා එම මූල්‍යමය දීමනාව අවලංගු කරමින් ඒ වෙනුවට ගෙවීන්ට පොහොර ලබා දීමට 2018 මාරුතු මසදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, 2018 යල කන්නයේ සිට අනුමත පොහොර ප්‍රමාණය, වී සඳහා කිලෝග්‍රැම 50 ක පොහොර බැගයක් රුපියල් 500 බැගින් සහ අනෙකුත් බේරු (අර්ථාපල්, එළුණු, මිරිස්, ඉරිගු සහ සෝයා) සඳහා කිලෝග්‍රැම 50 ක පොහොර බැගයක් රුපියල් 1,500 බැගින් සහන මිලට ලබා දෙනු ලැබේ.

මධ්‍යම රජයේ අයවැය මත සිදු කරන පිබනය අවම කර ගැනීමේ අරමුණින් යුතුව රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යවසායයන්හි මූල්‍යමය ගක්කනාව වැඩිදියුණු කිරීම සඳහා 2018 වසර තුළදී ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරන ලදී. ඒ අනුව, 2017 මාරුතු මාසයේදී ආයතනික අභිජාය ප්‍රකාශ අත්සන් කළ රජය සතු වාණිජ ව්‍යවසාය පහත් 2017 වසරේ පළමු භාගය සඳහා වන කාර්යසාධන වාර්තා 2018 මැයි මාසයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නාවා ගැනීම සඳහා රජය සතු තවත් වාණිජ ව්‍යවසාය දහයක් සමග ද නුදුරේදී ආයතනික අභිජාය ප්‍රකාශ අත්සන් කිරීමට අලේක්ෂීනය. තවද, ලංකා බනිජ තෙල් තීක්ෂණ සංස්ථාවේ මූල්‍යමය ගක්කනාව වැඩිදියුණු කිරීමට සහ බනිජ තෙල් මිල තීරණය කිරීමේ ක්‍රියාවලියෙහි විනිවිද්‍යාව තහවුරු කිරීම සඳහා බනිජ තෙල් සඳහා ස්වයංක්‍රීය මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට 2018 මැයි මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා දෙන ලදී. ඒ අනුව, බනිජ තෙල් මිල ගණන් ඒවායෙහි පිරිවැය හා සම්ගාමීව පවත්වාගෙන යැම සඳහා 2018 මැයි මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබේ. තවද, ලංකා වාර්තාවල ගැනීමේ සඳහා ප්‍රතිවුරු හා සම්ගාමීව පවත්වාගෙන යැම සඳහා 2018 මැයි මස සිට සැම මසකදීම මිල සූත්‍රය මත පදනම්ව මිල ගැලුමීම් සිදු කරනු ලබයි. තවද, ලංකා විදුලිලිබල මණ්ඩලයේ මූල්‍ය කාර්යසාධනය ඉහළ නාවා ගැනීම සඳහා 2019 වසරදී විදුලි බලය සඳහාද ස්වයංක්‍රීය මිල

³ නායුරික සංවර්ධන අධිකාරීය, රජය මාත්‍ර තීක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, රජය දාව සංස්ථාව, මිල්ලන්ස් සමාජම, ජාතික පැද සම්පත් සංවර්ධන මණ්ඩල, මධ්‍යම ඉංජිනේරු උදෑස්ක කාර්යාලය, ලංකා සංඛෝත ආයතනය, තුළුණු සං්ඛෝත ආයතනය හා පොහොර තුළුණු සං්ඛෝත ආයතනය වැවිලි සමාජම

යාන්ත්‍රණයක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, විදුලි බලය සඳහා ස්වයාන්ත්‍රිය මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව අවශ්‍යතාවයක් වශයෙන් 2018 වසරේ මැයි මසදී තොග සැපැසුම් කටයුතු පිළිබඳ ගනුදෙනු සටහන් කරනු ලබන ගිණුමක⁴ ස්ථාපිත කරන ලදී. තවද, දේශීය කිරීම් කරමාන්තය ආරක්ෂා කරන අතරම ජාත්‍යන්තර කිරීම් මිල ගණන් සහ විනිමය අනුපාතිකයේ පවත්නා විවෘත හා සමාගම්ව ආනයනික කිරීම් සඳහා මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට 2019 මාර්තු මසදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී. මෙයට අමතරව, එල්.පී. ගැස් සඳහා ද මිල යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.

විවෘත්මනයිලි මාය කළමනාකරණ උපායමාරුග
ක්‍රියාත්මක කිරීම සඳහා 2018 අංක 8 දරන සංඝීය වගකීම්
කළමනාකරණ පනත නීතිගත කළ අතර, මැදිකාලීන
මාය කළමනාකරණ උපායමාරුගයක් ද සකස් කෙරෙමින්
පවතී. 2018 වසරේ මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව
මගින් සම්මත කරන ලද සංඝීය වගකීම් කළමනාකරණ
පනත මගින් රාජ්‍ය මාය කළමනාකරණය තවදුරටත්
කශක්තිමත් විය. මෙම පනත මගින් රාජ්‍ය මාය කළුපිරිම්ව
පුරුම ප්‍රතිමූලුෂනය කිරීමේ අවශ්‍යතාවයෙන් තොටසක්
සූදානම් කර ගැනීම (ප්‍රතිමූලුන අවදානම අවම
කරගැනීම), ඩ්වායේ කළුපිරිම දීස්ස කිරීම සහ ජාත්‍යන්තර
ස්වේච්ඡීන්ව බැඳුම්කර සහ අනෙකුත් මාය උපකරණ
සම්බන්ධයෙන් මාය ආපසු ගෙවීමේ ව්‍යුහය සූම්ව
කිරීම සඳහා පහසුකම් සැලසෙන අතර, එමගින් රාජ්‍ය
මාය වඩාත් පුරුවෝපායිකව කළමනාකරණය කිරීමට
රුපයට හැකියාව ලැබේ. වගකීම් කළමනාකරණය මගින්,
සාමාන්‍යයෙන් ආයෝජන පදනම විවිධාංකිකරණය කිරීම,
වෙළඳපාල තත්ත්ව මත පදනම්ව මාය ලබාගැනීමේ
පිරිවැය විධිමත් කිරීම, කෙටිකාලීනව ප්‍රතිමූලු අවදානම්
අඩු කිරීම සහ නව නිකුත්ත් සඳහා මිල පිළිබඳව
වාසිදායක මගපෙන්වීම් නිර්මාණය කිරීම යනාදිය සඳහා
රුපයට උපකාරී වේ. තවද, මාය කළමනාකරණයට
අදාළව ආරක්ෂණ අරමුදලක් ගොඩනැගීම, පවත්නා
මාය, අලුතෙන් ලබාගන්නා මාය සමග පූවමාරු
කිරීම, ප්‍රතිමිලදී ගැනුම සිදු කිරීම සහ ප්‍රති විකුණුම්
වෙන්දේසි යනාදිය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය
වෙළඳපාලේ වගකීම් කළමනාකරණ කටයුතු ආරම්භ
කිරීම සඳහා මහ බැංකුවට සහ රුපයට සංඝීය වගකීම්
කළමනාකරණ පනත මගින් හැකි වනු ඇත. මධ්‍යම
රුපයේ මාය කළම විදේශීය මුලාගුවලට නිරාවරණය

වීම සිමාකිරීම, මිනැම ප්‍රතිමුල්‍ය අවදානමක් අවම කිරීමට තෙය පරිණතවීමේ සාමාන්‍ය කාලය දීර්ස තිරීම සහ රජයේ තෙය තිරසාර මට්ටමකට අඩු කර ගැනීම සඳහා මෙම පනත මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබයි.

රජයේ සුරක්ෂිත වෙළඳපාලෙහි විනිවිධානය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මහ බැංකුව විසින් වසර තුළ දී ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලදී. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ පද්ධතියේ කාර්ය සාධනය සහ වෙළඳපාල සහභාගිවත්තන්හාගේ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන, 2017 වසරේ ජූලි මාසයේ දී හඳුන්වාදුන් නව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ කුමවේදය 2018 වසරේ අවසාන කාර්තුවේ දී සමාලෝචනය කරන ලදී. තවද, ගෝලිය මූල්‍ය වෙළඳපාලවල ඉහළ නැගි විවෘතතාවන් සැලකිල්ලට ගෙන, රුපියල්වලින් නාමනය කරන ලද රජයේ සුරක්ෂිත වල සිදු කරන විදේශීය ආයෝජනවල සිමාව, නොපිය වූ රාජ්‍ය සුරක්ෂිත වල ප්‍රතිඵෙශයක් ලෙස සියයට 10 සිට සියයට 5 දක්වා 2019 ජනවාරි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව විසින් පහත දමන ලදී.

රජය විසින් ජාත්‍යන්තර සේවෙටින්ට බැඳුම්කර නිකුත් කිරීම මගින් 2018 වසර තුළ සහ 2019 වසරේ මේ දක්වා කාලය තුළ එ.ජ. බොලර් බිලියන 4.9 ක මූලධක් රස්කරගන්නා ලදී. මේ දක්වා නිකුත් කරන ලද විශාලතම අක්වෙරල බැඳුම්කරය වන දොළඹස්වැනි ජාත්‍යන්තර සේවෙටින්ට බැඳුම්කරය, 2018 වසරේදී නිකුත් කරනු ලැබූ අතර, මගින් එ.ජ. බොලර් බිලියන 2.5 ක මූලධක් රස්කර ගන්නා ලදී. මෙම බැඳුම්කර නිකුතුව සියලුට 5.75 ක වාර්ෂික එලදා අනුපාතිකයක් යටතේ අවුරුදු 5 ක කළේ පිරිමී කාලයක් සහිතව සහ සියලුට 6.75 ක වාර්ෂික එලදා අනුපාතිකයක් යටතේ අවුරුදු 10 ක කළේ පිරිමී කාලයක් සහිතව එ.ජ. බොලර් බිලියන 1.25 බැඟින් වූ ජාත්‍යන්තර සේවෙටින්ට බැඳුම්කර නිකුතු දෙකකින් සමන්විත විය. එ.ජ. බොලර් බිලියන 2.4 ක වටිනාකමින් යුත් දහතුන්වන ජාත්‍යන්තර සේවෙටින්ට බැඳුම්කරය, 2019 මාර්තු මාසයේ දී නිකුත් කළ අතර, එය සියලුට 6.85 ක වාර්ෂික එලදා අනුපාතිකයක් යටතේ අවුරුදු 5 ක කළේ පිරිමී කාලයක් සහිතව එ.ජ. බොලර් බිලියන 1.0 ක බැඳුම්කරයකින් දී, සියලුට 7.85 ක වාර්ෂික එලදා අනුපාතිකයක් යටතේ අවුරුදු 10 ක කළේ පිරිමී කාලයක් සහිත එ.ජ. බොලර් බිලියන 1.4 ක වටිනාකමකින් යුත් බැඳුම්කරයකින් දී යුත්ත වේ. මේ අමතරව, එ.ජ. බොලර් බිලියන 1.0 ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් 2018 ඔක්තෝබර් මාසයේ දී ලබාගන්නා ලදී.

4 තොග සඳහුම් කටයුතු පිළිබඳ ගෙනුදෙන සහිත තරන හිඹුම, ලංකා විදුලි බල මණ්ඩලයේ සම්පූර්ණ ව්‍යාපාර කටයුතුවලට අදාළ සියලු ගෙනුදෙන සහිත තරන හිඹුම වේ. එ අනුරූප සම්පූර්ණ බලප්‍රාගලීය න්‍ය විදුලි උපක්‍රම බලප්‍රාගලීය, බෙඛ්‍යාරෝල බලප්‍රාගලීය මෙමත අනෙකුත් සම්පූර්ණ බලප්‍රාගලීයින් අතර ගනනාය වෙතුම හිඹුම මෙමත මෙම හිඹුම යොදා ගන ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තිරුණ ගෙය පහසුකම් වැඩසටහනේ ප්‍රමාණාත්මක කාර්යසාධන ඉලක්කයක් වන ප්‍රාප්තික ගේශය සම්බන්ධයෙන් 2018 ජ්‍යෙනි අවසානය වන විට පවත්වා ගතයුතු ඉලක්කය රජය විසින් අත්පත් කර ගන්නා ලදී. ආර්ථිකයෙහි විදේශීය අංශය ගක්තිමත් කිරීමේ අරමුණ මෙන්ම රජයේ පුලුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය විමට 2016 ජ්‍යෙනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තුන් අවුරුදු විස්තිරුණ වැඩසටහන සඳහා එලුමුණි. විදේශ විනිමය සංවිත යළි ගොඩනැවීම හා සමස්ත සාර්ථක ආර්ථික ස්ථායිකාව යළි ස්ථාපිත කරන අතරම අයවැය හිගය අඩුකර ගැනීම තුළින් ගෙය එකරාකිකරණය වීම පාලනය කිරීම ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් මෙම වැඩසටහනට ඇතුළත් වේ. ප්‍රාප්තික ගේශයට අදාළව පවත්වා ගතයුතු ප්‍රමාණාත්මක කාර්යසාධන ඉලක්කය, 2018 ජනවාරි-ජ්‍යෙනි කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 45.6 ක ප්‍රමාණයක් වාර්තා කරමින් අදාළ ඉලක්කය ප්‍රාග්ධනය වැඩා ගැනීම නිසා ගතයුතු රුපියල් බිලියන 141 ක ඉලක්කයට වඩා ප්‍රාප්තික ගේශය, රුපියල් බිලියන 49.6 කින් අඩුවිය.

ජාත්‍යන්තර ගෙය ග්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ස්වේච්ඡීත්ව ගෙය ග්‍රේණිගත කිරීම්වල තත්ත්වය 2018 වසරේදී සංගේධනය කරන ලදී. 2018 පෙබරවාරි 06 දින නිච් (Fitch) ගෙය ග්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ ස්වේච්ඡීත්ව ගෙය ග්‍රේණිගත කිරීම “B+” සමග ඉදිරි දැක්ම “ස්ථාවර” ලෙස තහවුරු කරන ලදී. මේ අතර, 2018 ජ්‍යෙනි 26 වන දින මූඩිස් (Moody's) ගෙය ග්‍රේණිගත කිරීමේ ආයතනය ද ශ්‍රී ලංකාවේ ස්වේච්ඡීත්ව ගෙය ග්‍රේණිගත කිරීම “B1” ලෙස සහ ඉදිරි දැක්ම “සාණාත්මක” ලෙස තහවුරු කරන ලද අතර, ස්ටෝන්බර්ස් සහ පුරුවස් (Standard and Poor's) ගෙය ග්‍රේණිගත කිරීමේ ආයතනය දිගුකාලීන ගෙය ග්‍රේණිගත කිරීම “B+” සමග ඉදිරි දැක්ම “ස්ථාවර” ලෙස තහවුරු කරන ලදී. කෙසේ වුවද, 2018 වසරේ අවසාන කාලයේ දී රටතු පැවැති ඉහළ දේශපාලන අවිනිශ්චිතතාව පාදක කරගෙන ප්‍රධාන ගෙය ග්‍රේණිගත කිරීමේ ආයතන විසින් රටේ ස්වේච්ඡීත්ව ගෙය ග්‍රේණිගත කිරීම් සංගේධනය කරන ලදී. ඒ අනුව, මූඩිස් ගෙය ග්‍රේණිගත කිරීමේ ආයතනය විසින් 2018 නොවැම්බර් 20 දින ශ්‍රී ලංකාවේ ස්වේච්ඡීත්ව ගෙය ග්‍රේණිගත කිරීම “B1” “සාණාත්මක” සිට “B2” “ස්ථාවර” දක්වා පහත හෙළන ලදී. තවද, ස්ටෝන්බර්ස් ඇන්ඩ් පුරුවස් සහ නිච් ගෙය ග්‍රේණිගත කිරීමේ ආයතන දෙක විසින් ද පිළිවෙළින් 2018 දෙසැම්බර් 04 සහ 2018 දෙසැම්බර් 21 යන දිනයන්හි දී ශ්‍රී ලංකාවේ

ස්වේච්ඡීත්ව ගෙය ග්‍රේණිගත කිරීම “B+” “ස්ථාවර” සිට “B” “ස්ථාවර” දක්වා පහත හෙළන ලදී. ඉහළ විදේශීය ප්‍රතිමූල්‍ය අවදානම, අවිනිශ්චිත ප්‍රතිපත්ති ඉදිරි දැක්ම සහ වසරේ අවසාන කාලයේ දී ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාව තුළින් පැනනැගුණු රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාව මන්දගාලීමේ අවදානම යනාදිය ද මෙම ගෙය ග්‍රේණිගත කිරීම් පහත හෙළිම සඳහා හේතු විය හැක.

පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය මූල්‍ය මෙහෙයුම්වල කිසියම් යහපත් වර්ධනයක් සිදු වුව ද, 2018 අයවැයෙහි සඳහන් ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් අත්පත් කර ගැනීමට රජය අපොහොසත් විය. මැත කාලීනව ආදායම සහ වියදම ආශ්‍රිතව ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබුණ ද, ආදායම රස්කිරීමේ දී පැවැති උණ කාර්යසාධනය සහ වියදම් තාර්කිකරණයෙහි පවතින දැඩි බව නිසා ලාභාකරණත් රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය අපේක්ෂිත ඉලක්කයන්ගෙන් අපගමනය විය. ආර්ථික සහ සමාජයීය යටිතල පහසුකම් මත සිදු කෙරෙන ප්‍රාග්ධන වියදම අඩුකිරීම ආර්ථික වර්ධන අපේක්ෂාවන්වලට හානිකරන බැවින්, ඉහළ යන ප්‍රනරාවර්තන වියදම් පියවීම සඳහා ප්‍රාග්ධන වියදම් අඩු කිරීම යෝගේ නොවේ. පොලී ගෙවීම අඛණ්ඩව ප්‍රනරාවර්තන වියදම්වල තනි විශාලතම වියදම් කාණ්ඩය වන අතර රාජ්‍ය අංශයේ වැටුප් හා වෙනත, වියදම් කළමනාකරණය මත පිඩිනයක් ඇති කර ඇතේ. ජනවිකාශයේ සිදුවන වෙනස්වීමන් සමග රාජ්‍ය අංශයේ සැලකිය යුතු වර්ධනය හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම ඉහළ ගොස් ඇති අතර ප්‍රනරාවර්තන වියදම්වලින් සියවශ ම 9.3 ක සැලකිය යුතු කොටසක් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැය වේ. තවද, ඉහළ වියදමක් ඇති වර්තන පැවරුම් සහ සුහසාධන ගෙවීම රජයේ අය වැය මත අඛණ්ඩව පිඩිනයක් ඇති කරයි. මෙම ඉහළ ප්‍රනරාවර්තන වියදම්, රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය අපේක්ෂිත ඉලක්කවලින් සැලකිය යුතු ලෙස අපගමනය විමට හේතු වී ඇති හෙයින් එමගින් එමගින් ප්‍රනරාවර්තන වියදම් තවදුරටත් තාර්කිකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරයි. මේ අමතරව, ඉහළ ගිය ස්වභාවික ව්‍යුහ (අදාළ නිච් සියලු වියදම්, නිසා ඇති වූ හානිය යනාදිය හේතුවෙන් වනදීගෙවීම සහ එම උපද්‍රව අවම කිරීමට අදාළ පිරිවැය) නිසා ඇති වූ සැලසුම් නොකළ වියදම්, රාජ්‍ය වියදම් කළමනාකරණය මත අනිරේක පිඩිනයක් ඇති කළේය. කාලගුණික තත්ත්වයන්ට අදාළ ස්වභාවික ව්‍යුහයන්වල දී හඳුනී මූදල් වෙන්කිරීමක් සඳහා වන (Contingency budgeting) වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ සහ සැලසුම්කරණය හා අයවැය ක්‍රියාවලියේ දී


විශේෂ සටහන :

මධ්‍ය කාලීනව තිරසාර ණය මට්ටමක් පවත්වා ගැනීම සහනික තිරම සඳහා ප්‍රමාණවත් ප්‍රාථමික අතරක්තයක් ඇති කර ගැනීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නෙය, විශේෂයෙන්ම නිදහසින් පසුව ක්‍රමයෙන් ඉහළ නගින උපනතියක් පෙන්වුම් කර ඇතේ. 1950 - 2018 කාලය තුළ සියයට 4.5 ක පමණ සාමාන්‍ය අගයක් ගනු ලැබූ රටෙහි නාමික ආදායමේ වර්ධනයට සාපේශ්චව රජයේ නෙය අනුපාතය (රජයේ නෙය දැ.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස) සඳකා බලනු ලබන කාලය තුළ සියයට 2.8 ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයන් පෙන්වුම් කළ අතර, රාජ්‍ය නෙයෙහි එම වැඩිවීම සැලකිල්ලට ගත යුතු කරුණකි. රාජ්‍ය අවබුදෝහි අඛණ්ඩව පවත්නා හිගය, ඒක පුද්ගල ආදායමහි කුම්ක වැඩිවීමන් සමග සහනදායී මූල්‍යනය සඳහා ප්‍රවේශය සීමාවීම සහ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීම යනාදිය රාජ්‍ය නෙයෙහි මෙම වර්ධනය මගින් පිළිබඳ කෙරෙයි. සහනදායී අරමුදල් ලබාගැනීමේ හැකියාව සීමින වීම හේතුවෙන්, විදේශීය ව්‍යවහාර මූදලන් සිදුකෙරෙන මූල්‍යනය, ජාත්‍යන්තර ස්වේච්ඡා පැවත්තා විදේශීය ව්‍යවහාර මූදලන් සිදුකෙරෙන මූල්‍යනය, ජාත්‍යන්තර ස්වේච්ඡාව බැඳුම්කර, විදේශීය ව්‍යවහාර මූල්‍ය පහසුකම සහ දේශීය බැංකුවල විදේශීය ව්‍යවහාර බැංකු ඒකකවලින් ලබාගන්නා කෙටිකාලීන නෙය යනාදි මාරුග වෙත තැබුරු වී ඇති අතර, සමස්ත තොපීය වූ නෙය තුළ විදේශීය ව්‍යවහාර මූදලන් පවත්නා නෙය විශාල ලෙස වැඩි වී ඇතේ.

රුප සටහන වි.ස. 8.1 මගින් පෙන්වුම් කරනු ලබන ආකාරයට, 1950 අවසානයටද දැ.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 16.9 ක්ව පැවැති රජයේ නෙය ප්‍රමාණය කාලයන් සමග දිසු ලෙස වැඩි වූ අතර, 2012 වසර අවසානය වන විට රජයේ නෙය අනුපාතය සියයට 68.7 දක්වා අඩු වීමට පෙර අවස්ථා කිහිපයකදී එය සියයට 100 ඉක්මවා වාර්තා කළේය. කෙසේ වෙතත්, රාජ්‍ය නෙයෙහි යළි ඉහළ නගින උපනතියක් 2013 වසර සිට පිළිබඳ කෙරෙමින් 2018 වසර අවසානය වන විට රජයේ නෙය අනුපාතය සියයට 82.9 ක මට්ටමට එහා විය.

**රුප සටහන වි.ස. 8.1
1950 - 2018 කාලය තුළ ශ්‍රී ලංකාවේ නෙය අනුපාතය**



රාජ්‍ය නෙය මට්ටම තිරසාර මට්ටමකට අඩු කර ගැනීමේ වැදගත්කම හඳුනාගනීමින් රජය ආදායම් පාදක කරගන් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රානා ක්‍රමෝපායක් වෙත යොමු වී ඇති අතර, මැදිකාලීනව රජයේ නෙය අනුපාතය දැ.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 70 කට වඩා පහළ මට්ටමකට අඩු කර ගැනීම සඳහා රජය එමගින් ඉලක්ක කරනු ලබයි. ඒ අනුව, මෙම තත්ත්වය ඉටු කර ගැනීම සඳහා රජයේ මැදිකාලීන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායයෙහි ප්‍රධාන මූලිකාගයක් වන්නේ, ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා කර ගැනීමට අපේක්ෂා කිරීමයි. ප්‍රාථමික ශේෂයේ අතිරික්තය 1992 න් පසුව පුරුම වතාවට 2017 වසරදී වාර්තා කරනු ලැබූ අතර, ඉන්පසුව 2018 වසරදී දී අඛණ්ඩව දෙවන වතාවටද ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරන ලදී. නෙය සේවාකරණ වගකීම්වල සම්පූර්ණ පිහිනය අනාගත නෙය ගැනීම් වෙත මාරු කිරීම වෙනුවට, ප්‍රතිමූල්‍යන වගකීම්වලින් කොටසක් සපුරාලීමට උපකාරී වන ප්‍රාථමික අතිරික්තය, නෙය ඒකරායි විමේ වෙශය අඩු කර ගැනීම සඳහා තිරණාත්මක කාර්යාරයක් ඉටු කරනු ලබයි.

අයවැයෙහි ප්‍රාථමික ශේෂය යනුවෙන් අදහස් කරනු ලබන්නේ අවබුදු ශේෂයෙන් පොලී ගෙවීම් ඉවත් කළ පසු ලැබාගනු ඇද්ධ ශේෂය වන අතර, එය රජයේ නෙය මට්ටම වෙනස් කිරීම සඳහා බලපාන ප්‍රධාන සාධකයකි (Debt Dynamics) (රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අන්පොත, 2014, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ Panchanan, 2016, ආසියානු සංවර්ධන බැංකු ඒකකය) ප්‍රාථමික ශේෂයේ හිගය, රජයේ ආදායම සහ පොලී ගෙවීම් නැරු රජයේ සමස්ත වියදම අතර වෙනසට සමාන වේ. එය පොලී ගෙවීම් ඉවත්කළ පසු රජයේ වියදම ආවරණය කිරීම සඳහා කෙතරම් නෙය ලබාගත යුතු දැයි දක්වයි. රජයේ නෙය මට්ටම ප්‍රාථමික ශේෂය හා අනෙකුත් ප්‍රධාන විව්ලයන් සමග පවත්නා සම්බන්ධතාව නායාත්මකව නෙය ගතික සික්කරණය (Debt Dynamic Equation) මගින් සාරාංශ කළ හැකිය.

රාජ්‍ය නෙය සඳහා බලපාන විව්ලයන්

අයවැය සංරෝධකය මත පදනම්ව, රටක වර්තමාන වසරද නෙය තොගයෙහි වෙනස්වීම, නෙය තොගය සඳහා බලපාන ප්‍රධාන විව්ලයන් ඒකාබද්ධ කරමින් පහන සම්කරණ (1) මගින් විස්තර කළ හැකිය.

$$\Delta d_t = \left\{ \frac{1 + i_t + \epsilon_t \alpha^f (1 + i_t)}{(1 + g_t)(1 + \pi_t)} - 1 \right\} d_{t-1} - b_t \quad (1)$$

මෙහි d_t මගින් දැ.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙස නෙය ප්‍රමාණය, b_t මගින් දැ.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙස ප්‍රාථමික අතිරික්තය, i_t මගින් සංශීලන නාමික පොලී අනුපාතිකය¹,

1 ව්‍යවහාරීකරණය සංශීලන පොලී අනුපාතිකය යනු දැයිය පොලී අනුපාතික සහ විනිමය අනුපාතික ව්‍යවහාරීකරණය පරින සම්බන්ධ වන අනුර, එය $i_t = \alpha^h i_t^h + \alpha^f (i_t^f + \epsilon_t + i_t^f \epsilon_t)$ ලෙස ඉදිරිපත් කළ හැකිය (Ley, 2010, the World Bank)

ϵ_t මගින් විනිමය අනුපාතිකයේ වෙනස්වීම,² π_t මගින් උද්ධමන අනුපාතිකය, a_t මගින් විදේශීය ණය ප්‍රමාණය සහ g_t මගින් ද.දේ.නි.යෙහි වර්ධන අනුපාතය පෙන්වන අතර, මෙහි t භාවිතා කෙරෙනුයේ මෙම වසර යන්න හැඳුනුවීමටය.

දේශීය හා විදේශීය පොලී අනුපාතිකවල බරින සාමාන්‍ය $i_t = \alpha^h i_t^h + \alpha^f i_t^f$ ලෙස නිර්වචනය කරමින් සහ $i_t \approx i_t^f$ හා විදේශීය විනිමය අනුපාතිකය i_t^f ලෙස ස්ථාවරව පවත්නා බව උපකළුපනය කරමින් විවෘත ආර්ථිකයක අය සඳහා බලපාන සාධක වල සම්බන්ධතාව සම්කරණය (2) මගින් පෙන්වුම් කළ හැකිය.

$$\Delta d_t = \left\{ \frac{i_t^h - \pi_t(1+g_t) - g_t + \alpha_t \epsilon_t (1+i_t^f)}{(1+g_t)(1+\pi_t)} - 1 \right\} d_{t-1} - b_t \quad (2)$$

සම්කරණ (2) ට අනුව, ප්‍රාථමික ගේෂය අය සඳහා බලපාන සාධක අතර ප්‍රධාන ස්ථානයක් උපුලුසි. ඒ අනුව, ප්‍රාථමික අතිරික්තය අය අනුපාතිකයෙහි සිදු වන වෙනස්වීම අඩු කිරීම සඳහා උපකාරී වන අතර, ප්‍රාථමික හිගයක් මෙම තත්ත්වයට අහිතකර ලෙස බලපානු ලබයි.

තවද, අනෙකුත් සාධක ස්ථාවරව පවතින තත්ත්වයක දී, පොලී ගෙවීම සපුරාලීම සඳහා ප්‍රමාණවත් ප්‍රාථමික අතිරික්තයක් රජය විසින් ලැගාකර ගන්නේ නම්, එවිට අය අනුපාතය වැඩි නොවී පවතින තත්ත්වයේම ස්ථාපිත වනු ඇතේ. අය ආපසු ගෙවීමේ අවශ්‍යතාව හැරුණු කළ අලුතින් අය ලබාගැනීමට අවශ්‍ය නොවන බව මින් පිළිබිඳු කෙරෙයි. ප්‍රාථමික අතිරික්තය තවදුරටත් වැඩිවන්නේ නම් අය අනුපාතය කාලයන් සමඟ අඩු වනු ඇතේ අතර, ප්‍රාථමික හිගයක් ඇති වන්නේ නම් අය අනුපාතය වැඩි වනු ඇතේ.

ශ්‍රී ලංකාවේ ඖය මට්ටම තීරණය කරන සාධකවල හැකිරීම

ද.දේ.නි.යෙහි වර්ධනය, මූර්ත පොලී අනුපාතික සහ විනිමය අනුපාතික යනාදී විවෘත අර්ථීකයක අයෙහි තීරණයනාවය සම්බන්ධ විශ්ලේෂණවල දී ඉතා වැශ්‍යතා යෙදුවුම් ලෙස කටයුතු කරයි.³ රුප සටහන වී.ස.

2 මෙම විශ්ලේෂණය සරල කිරීම පිළිය එක් විදේශීය මූදලක් පමණක් මෙහිදී උපකළුපනය කරන ලදී.

3 මූර්ත ආර්ථික වර්ධන අනුපාතිකය, මූර්ත පොලී අනුපාතික සහ අය මට්ටම අතර සම්බන්ධ සම්කරණ (2) නැවත සකස් කිරීම මින් පහත පරිදි ව්‍යුත්පන්න කළ හැකිය.

$$\Delta d_t = \left(\frac{\rho_t - g_t}{1+g_t} \right) \cdot d_{t-1} - b_t$$

$$\text{මෙහි } \rho_t = \frac{(i_t - \pi_t) + \epsilon_t [a^f (1+i_t^f) - \beta^f (1+\pi_t^f)]}{1+\pi_t + \epsilon_t \beta^f (1+\pi_t^f)} \quad (3) \text{ වේ.}$$


තවද, සම්කරණය (3) $\Delta d_t = \left(\frac{\rho_t - g_t}{1+g_t} \right) \cdot d_{t-1} - b_t$ යන සම්කරණයට සමාන වන අතර, මෙහි ග්‍ය යනු මෙම ව්‍යුත්පනය මූර්ත ද.දේ.නි.යෙහි වර්ධන අනුපාතිකය සහ ග්‍ය යනු මෙම ව්‍යුත්පනය මූර්ත ද.දේ.නි.යෙහි වර්ධන අනුපාතිකය වේ.

8.2 මගින් පිළිබිඳු කෙරෙන ලෙසට, අඩු ආර්ථික වර්ධනය, ඉහළ මූර්ත පොලී අනුපාතික,⁴ රුපීයල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම සහ අඛණ්ඩව පවත්නා ප්‍රාථමික හිගය යනාදීය ආර්ථිකය උපකළුකරණයේ සිට 2000 මුද දක්වා අය අනුපාතයේ ඉහළ මූර්ත සඳහා හේතු වී ඇතේ. කෙසේ වෙතත්, අය අනුපාතයේ ඉහළ නැගි උපනතිය 2001 - 2008 කාලය තුළ ආපසු හැරුණු අතර, සාපේක්ෂව ද.දේ.නි.යෙහි ඉහළ වර්ධනය, සානු හේතු අඩු මූර්ත පොලී අනුපාතික, සාපේක්ෂව ස්ථාවර විනිමය අනුපාතික සහ ප්‍රාථමික හිගය අඩුවීම යනාදීය මගින් අය අනුපාතයේ මෙම අඩුවීම පැහැදිලි කළ හැකිය. මේ අතර, 2009 වසරේ සිට අය අනුපාතයේ පැවැති වැඩිවීම, ද.දේ.නි.යෙහි අඩු වර්ධනය, ඉහළ මූර්ත පොලී අනුපාතික සහ ප්‍රාථමික ගැටුම් සමයේ දී සිදු වූ සංවර්ධන ක්‍රියාකාරකම සඳහා සිදු වූ ප්‍රාථමික හිගයේ වැඩිවීම යනාදීය මගින් පිළිබිඳු කෙරෙයි. තවද, 2014 සහ 2015 වසර හැර 2010 වසරේ සිට ප්‍රාථමික ගේෂය වැඩි දියුණු වූ අතර, 2017 වසර වන විට අය අනුපාතය සියයට 80 කට වඩා අඩුවීමට එය යම් ආකාරයකින් දායක වී ඇතේ.

කෙසේ වෙතත්, 2018 වසර දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 0.6 ක ප්‍රාථමික ගේෂයේ අතිරික්තයක් වාර්තා කළ ද 2018 වසර අවසානය වන විට අය අනුපාතය සියයට 82.9 දක්වා වැඩි විය. අය අනුපාතිකයේ මෙම වැඩි වීම, රුපීයල දිසු ලෙස අවප්‍රමාණය වීම, සාපේක්ෂව අඩු ආර්ථික වර්ධනය සහ ඉහළ මූර්ත පොලී අනුපාතික මගින් පිළිබිඳු කෙරෙයි.

රුප සටහන වී.ස. 8.2

රජයේ ඖය සහ අය සඳහා බලපාන තීරණයක



මුදය: ශ්‍රී ලංකා මහ බැංකුව
මූදල දින: 91 භාණ්ඩාගාර විශ්ලේෂණ මූදල අනුවාදය

4 දින 91 භාණ්ඩාගාර විශ්ලේෂණ මූදල අනුවාදය, කොළඹ පාරිභෝගික මීල දුරක්ෂය සමඟ ගැලීම් මිනි ලබාගත් අනුවාදය මූර්ත ද.දේ.නි.යෙහි වර්ධන අනුපාතිකය වේ.

මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ ණය ස්ථායිකරණය සඳහා
අවශ්‍ය ප්‍රාථමික ගේජය

ණය සේවායිකරණ අභ්‍යාපනවල ප්‍රධානතම කාර්යයක් වනුයේ ප්‍රාථමික අතිරික්තයේ පවත්වාගත යුතු නිවැරදි මට්ටම තීරණය කිරීම වන අතර මෙමයින්, කාලයන් සමඟ රජයේ ගෙය ප්‍රමාණයේ අඩවිම්ක් අපේක්ෂා කරයි. රාජ්‍ය ගෙය පහ රේට බලපාන සාධක ඇතුළත් සම්කරණය (2) මත පදනම්ව සකස් කළ ආතනි පරික්ෂා භාවිතයෙන් යුත් ක්‍රමවේදයක් ගෙය සේවායිකරණය තීරණය කරන ප්‍රාථමික ගෙයය තක්සේරු තීරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති. එම අනුව, සේවායිකරණ ගෙය මට්ටමක් සඳහා අවශ්‍ය ප්‍රාථමික ගෙයය, ගෙය සඳහා බලපාන අනෙකුත් සාධකවලට අදාළ උපකල්පන මත පදනම්ව තීරණය කළ ගැනීය. එම නිසා, රජයේ මැදිකාලීන අපේක්ෂිත ගමන් මග සමඟ රජයේ ගෙය අනුපාතය විශ්වසනීය ලෙස අඩුකර ගැනීම සහතික කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රාථමික අතිරික්තය, ද.දේ.නි.යෙහි වර්ධනය, පොලී අනුපාතික සහ රුපියල අවප්‍රමාණය යන සාධකවල අනුපාත වෙනස් කරමින් කළුපිත (Scenario) තුනක් යටතේ ගණනය කර ඇති. අදාළ පුරෝග්කථන 2019-2023 කාලය සඳහා සිදු කරන ලද අතර, වර්තමාන වෙළඳපාල තත්ත්ව මත පදනම්ව අනෙකුත් විවෘතයන්ට අදාළ උපකල්පන සංඛ්‍යා සටහන විස. 8.1 තුළ දක්වා ඇති.

සංඛ්‍යා සටහන වි.ස. 3.1

**පදනම් කළුපිත යටතේ මධ්‍යමාලීනව ජාය ස්ථායිකරණය
සඳහා අවශ්‍ය ප්‍රාථමික ගේජය**


විවෘතයන්	පදනම් කළුම්කාය (කියයට)				
	2019	2020	2021	2022	2023
ප්‍රාථමික රෙජය (b_t)	1.9	2.4	2.0	2.0	1.9
දෙශීය පොලී අනුපාකිය (i_t^h) (ආ)	11.4	11.5	11.6	11.7	11.8
විදේශීය පොලී අනුපාකිය (i_t^f) (ආ)	3.0	3.0	3.0	3.0	3.0
දැදැති.වෙශි වර්ධනය (g_t) (ආ)	4.0	4.5	5.0	5.0	5.0
දැදැමුන අනුපාකිය (π_t) (ආ)	5.0	5.0	5.0	5.0	5.0
විනිමය අනුපාකිය අවප්‍රමාණය (ϵ_t)	0.5	3.0	3.5	3.5	3.5
විදේශීය ජ්‍යවල ප්‍රමාණය (α_t)	50.0	48.0	45.0	43.0	42.0
ණය දැදැති.වෙශි විශිෂ්ටතාවක් ලබය (d_t)	83.0	81.0	75.0	72.0	70.0

(ආ) දේශීය පොලි ගෙවීම් දේශීය අය ප්‍රමාණයේ ප්‍රතිඵනයක ලෙස, දේශීය පොලි අනුපාතිකය නිව්වනය කර ඇත.

(ବୁ) ସ୍ଵାମୀ ପିତାଙ୍କ ଏହିପରିବାର ଲେଖିଲୁ ଅନୁଭାବିତକି ଯେ ତୁମର ଲୋକ ଏହାକିମ୍ବା ଆଜେ
(ଲେଖିଲୁଛି) ଅଭ୍ୟାସ ପାଇଁ ଏହାର ଅନୁଭାବାଙ୍କ କିମ୍ବା ଏହା ପୂର୍ବର ଅଭ୍ୟାସିଙ୍କର
ଲୋକଙ୍କରଙ୍କ କରାଗଲିଛି । ତାହାର ପିତାଙ୍କ ଲେଖିଲୁ ଅନୁଭାବିତକି ଯେ ଶୁଣ
ଓହଙ୍କରମିତି ହୁଏ କିମ୍ବା କାହିଁ ପିତାଙ୍କଙ୍କ ରହାଯାଇଥିଲା ।

(୪) ମହ ବୀଂକାଲେ ପରେ କଳିନ ମନ ଆନନ୍ଦି ଲେ


පුරෝක්තිවලට අදාළ ප්‍රතිඵලින් පෙන්නුම් කෙරෙන පරිදි, පදනම් කළේනය යටතේ 2023 වන විට තෙය අනුපාතිය සියලුට 70 කට වඩා පහළ මට්ටමකට ගෙන ඒම සඳහා ද.දේ.නි.යෙහි ප්‍රතිඵනයක් ලෙස ප්‍රාථමික අතිරික්තය 2019-2023 කාලය තුළ රජය විසින් සියලුට 1.9-2.4 ක පරාසයක පවත්වා ගත යුතුය. මෙහිදී පදනම් කළේනය යටතේ පුරෝක්තන සිදු කිරීම සඳහා සුළු ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වීම උපකළුපනය කරන ලදී. මෙට අමතරව, වර්ධන අනුපාතිකය (කළේන I), පොලී අනුපාතිකය (කළේන II) සහ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම (කළේන III) මත සියලුට 10 ක කම්පනයක් සිදු කරමින් වෙන වෙනම කළේන තුනක් යටතේ අදාළ පුරෝක්තන සඳකා බලන ලදී (රුප සටහන වි.ස. 8.3). කළේන I යටතේ, මධ්‍යකාලීනව තෙය අනුපාතිය සියලුට 70 දක්වා අඩු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි.යෙහි ප්‍රතිඵනයක් ලෙස සියලුට 2.2-2.8 ක පරාසයක් දක්වා වූ ඉහළ අගයක් ගනී. පොලී අනුපාතිකය සඳහා කම්පනයක් සිදුකරන ලද කළේන II යටතේ, අවශ්‍ය ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි.යෙහි ප්‍රතිඵනයක් ලෙස සියලුට 2.1-2.7 ක පරාසයක් දක්වා ඉහළ යයි. කළේන III යටතේ විනිමය අනුපාතිකයට කම්පනයක් සිදුකළ පසු අවශ්‍ය ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි.යෙහි ප්‍රතිඵනයක් ලෙස සියලුට 1.9-2.5 ක පරාසයක් දක්වා ඉහළ යයි. ඒ අනුව, ආර්ථික වර්ධනය වෙනස් කිරීම නිසා (සියලුට 10 ක කම්පනයක් සිදුකිරීම තුළින්) අවශ්‍ය ප්‍රාථමික ගේෂය මත සිදු කෙරෙන බලපෑම පොලී අනුපාතිකය සහ විනිමය අනුපාතිකය වෙනස් කිරීම නිසා අවශ්‍ය කෙරෙන ප්‍රාථමික ගේෂයට සිදු කරන බලපෑමට වඩා ඉහළ අතර, මේ තත්ත්වය අදාළ පුරෝක්තනයන්ගේ ප්‍රතිඵල මගින් පිළිබඳ කෙරෙයි. මේ නිසා, තෙය ස්ථායිකරණය සඳහා අවශ්‍ය ප්‍රාථමික ගේෂයේ මට්ටම තීරණය කිරීමේ දී පොලී අනුපාතිකය සහ ආර්ථික වර්ධන අන්තරයෙහි ඇති වැදගත්කම අවධාරණය කෙරෙයි. මෙම තත්ත්වය තුළ, කාලයන් සමග පොලී අනුපාතිකය සහ ආර්ථික වර්ධනය අතර වෙනස වැඩිහිටි රජය ඉහළ ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අරමුදල) විසින් රටවල් සඳහා පිළියෙළ කරනු ලැබන 2018 ජ්‍යිති (Article IV) වාර්තාවට අනුව පුරෝක්තනය කරන ලද මැදිකාලිනව ලාභ කරගත යුතු ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි.යෙහි ප්‍රතිඵනයක් ලෙස සියලුට 2.0-2.1 අතර පරාසයක් ගති. රජයේ මැදිකාලින (2018-2013) රාජ්‍ය මූල්‍ය රාමුවට අනුව, 2020 - 2023 කාලය තුළ සියලුට 1.5 - 2.8 ක පරාසයකින් යුත් ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යැමුව රජය ඉලක්ක කරයි. මේ නිසා, ආතහි පරික්ෂා මගින් ලද පුරෝක්තන ජා.මූ.අරමුදලේ පුරෝක්තන සහ රජයේ පුරෝක්තන සමග බොහෝදුරට සිංහාසනයේමක ගෙවි



ଓଡ଼ିଆ ଲେଖକ

පොලී අනුපාතිකය සහ ආර්ථික වර්ධනය අතර වෙනස ධෙනාත්මක නම් රාජ්‍ය ණය අනුපාතය ස්ථාපිත කරනය කිරීමට සහ පැවතු රාජ්‍ය නිය අඩු කෙරෙන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රමාණවත් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් මධ්‍යකාලීනව ජනනය කර ගැනීමට අවශ්‍ය වේ. එවැනි ප්‍රාථමික අතිරික්තයක් ලාභ කර ගැනීම් දැනට සිදුවෙමින් පවත්නා ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රා රාමුව අනුව ප්‍රධාන ව ගෙයෙන්ම ගක්තිමත් ලෙස ආදායම් ඉහළයැවෙමක් මින් ජනනය විය යුතුය. කෙසේ වෙතන්, මැන වර්ෂවල දක්නට ලැබුණු පරිදි, රජයේ ආදායම් රසකිරීම ඇස්කමීන්නෑ ගත ආදායමට වඩා ඇතුළු වන්නේ නම්, ලාභ කර ගැනීමට අපේක්ෂිත ප්‍රාථමික ගේෂයේ ගමන්ග අනියෝගාත්මක බව පෙනී යයි. වියදම් අංශය සැලකු කළ, රාජ්‍ය අංශයේ වැටුප් හා වෙතන මත වියදම් ඉහළ යැමි, සහනාධාර හා සමාජයේ සුභසාධන වැඩසහන් සහ ස්වාභාවික උවදුරු හා සම්බන්ධිත පිරිවැය හේතුවෙන් ප්‍රනරාවර්තන වියදම් ඉහළ යැමි හේතුකාටගෙන පොලී නොවන ප්‍රනරාවර්තන වියදම් කාර්යාලියා තිරිම බොම්බාර් සංග්‍රහාලාය

පළුම්, පහළ යන ආදායම සහ අනම්‍ය පොලී නොවන පුතරාවර්තන වියදුම් මධ්‍යයේ රාජ්‍ය ආයෝජනවල සැලකිය යුතු ඇඩු කිරීමක් තුළින් ප්‍රාථමික අතිරික්තයක් ලැගාකර ගෙන ඇති බව මැත කාලීන අතදුකීම් තුළින් නිරීක්ෂණය වේ. රුපසටහන වි.ස. 8.4 මගින් පෙන්වුම් කරනු ලබන ආකාරයට රාජ්‍ය ආයෝජන ද.දේ.නි.යෙහි ප්‍රාථිතයක් ලෙස මැත වසරවල දී පහළ යම්න් පවතින අතර, එය 2015 වසරේ ඖ්‍යාය සියයට 5.5 සිට 2018 වසරේ දී සියයට 4.3 දක්වා ඇඩු වී ඇතු. මේ සමඟ ප්‍රාථමික අතිරික්තය 2015 වසරේ වූ සියයට 2.9 හිගයට සාපේක්ෂව 2018 වසරේ දී සියයට 0.6 දක්වා වැඩිදියුණු වෙමින් පවතී. ප්‍රාථමික අතිරික්තය ගක්තිමන් ආදායම් ප්‍රතිසංස්කරණ මගින් සිදුකිරීම වෙනුවට ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයෝජන ඇඩු කිරීම මගින් ජනනය කරනු ලබන්නේ නම්, එවැනි ප්‍රාථමික අතිරික්තයක් ආර්ථිකයේ අනාගත වර්ධන අපේක්ෂාවන් කෙරෙහි අභින්ධකර ලෙස බලපාන අතර, මධ්‍යකාලීනව එවැනි ඉලක්කයක් ලැගාකර ගැනීම තිරසාර නොවනු ඇතු. පහළ මට්ටමක පවත්නා රාජ්‍ය ආයෝජන ආර්ථික වර්ධනයට බාධා කරන අතර, පොලී අනුපාතිකය සහ වර්ධන අනුපාතිකයේ වෙනසට



ඛෙසේ හෙයින්, රාජු මූලය මෙහෙයුම්වල වැඩි දියුණු වීම, ආදායම පාදක රාජු මූලය ඒකාග්‍රතා ක්‍රියාවලිය තුළින් ලාභාකර ගැනීමට අවශ්‍ය වනු ඇතේ. මේ සම්බන්ධ යෙන්, පුනර්වර්තන වියදම් තාරකිතරණය සඳහා පියවර ගනු ලබන අතර, බුදු පදනම ප්‍රසාරණය කිරීම සහ බදු පරිපාලනයෙහි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාර්ගයෙන් රජයේ ආදායම තබදුරටත් වැඩි කර ගැනීමට අවශ්‍ය වේ. ආදායම පාදක රාජු මූලය ඒකාග්‍රතා ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා රජයේ අභ්‍යන්තර කුප්‍රේම තුළින් රාජු මූලය අවකාශය ප්‍රසාරණය කිරීමට සහ මැදිකාලීනව ආර්ථික වර්ධනය ඇති කරන සාකච මත වැඩිපුර වියදම් කිරීමට අවකාශය සැලසෙනු ඇතේ. තවද, යටිනල පහසුකම් සඳහා වියදම් වැඩි කිරීම, ප්‍රධාන සමාජයිය වියදම් කාණ්ඩ සඳහා එලදායී ලෙස රාජු වියදම් යෙද්වීම සහ එමගින් ආර්ථික වර්ධනයට බලපෑම් කිරීම ද මෙමගින් සිදුවනු ඇතේ. ආර්ථික වර්ධනයේ අපේක්ෂිත තුම්ක වැඩිවිමට අමතරව, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික සාලේක්ෂ ස්ථායී වට්ටුවෙන යැම් ප්‍රමාණවත් ප්‍රාථමික අතිරික්තයක් සහතික කිරීම සඳහා අන්තර්වශ්‍ය වන අතර, එමගින් මැදිකාලීනව තිරසාර ග්‍රැන්ඩ් ප්‍රාථමික ලාභාකර ගැනීමට හැකිවන ඇතේ.

ଓଲାଙ୍ଘ

- Ley, E. (2010), "Fiscal (and External) Sustainability", The World Bank
Government Finance Statistics Manual, (2014), International Monetary Fund
Panchanan., (2016), "Debt Dynamics, Fiscal Deficit, and Stability in Government Borrowing in India: A Dynamic Panel Analysis", ADBI Working Paper Series, ADB Institute

නිරසාරහාවය ප්‍රමුඛ ලෙස සැලකීමේ අවශ්‍යතාව මෙමගින් අවධාරණය කෙරෙයි. රජයේ සමස්ත ආදායමට වඩා ඉහළ පුනරාවර්තන වියදුම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගෙන අයවැය පිශය නිසා රජයේ මූල්‍යන අවශ්‍යතාව ප්‍රසාරණය කෙරෙන අතර, රජයේ ණය කළමනාකරණ ප්‍රයත්න මත අහිතකර ලෙස බලපානු ලබයි. තවද, විදේශීය අය ගැනීම ඉහළ යැම නිසා ගෝලීය මූල්‍ය වෙළඳපාල තත්ත්වයන් දැඩිවිම වැනි තත්ත්වයන් හමුවේ රටෙහි විදේශීය අංශයේ ඇති විය හැකි අවධානම් ඉහළ යයි. මේ අතර, දැඩි ඉවශීලතා තත්ත්වයන් මධ්‍යයේ අය ලබාගැනීම සඳහා දේශීය මූල්‍ය මත වැඩි වශයෙන් රඳාපැවතිම හේතුවෙන් දේශීය පොලී අනුපාතික ඉහළයාමේ පිඛනයක් ඇති කරනු ලබන අතර එමගින් අනෙකුත් සමාන රටවලට සාපේක්ෂව දැනටමත් ඉහළ මට්ටමක පවතින රාජ්‍ය අය මට්ටම තවදුරටත් ඉහළ යැමට හේතු විය හැක. මෙම තත්ත්වය ක්‍රියාත්මක බැඳෙන රාජ්‍ය මූල්‍ය නිතිවලට අනුගතවෙමින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යැම, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා විශාලී ඉහළක්කගත ප්‍රතිඵල ලුගාකර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

මධ්‍ය කාලීනව ආදායම් ඉහළක් ලුගා කර ගැනීම සඳහා ආදායම් රස්කර ගැනීම වැඩි කර ගැනීම උදෙසා වන ප්‍රයත්න දැරීම අත්‍යවශ්‍ය වේ. බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පැහැර හැරීම හා මගැහැරීම සිදුකෙරෙන අනිසි මාර්ග ඉවත් කිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ අවධානම් පාදක එකතු කළ අයය මත බදු සඳහා සිදුවන විගණන ගක්තිමත් කිරීම සහ බදු තිහිප්පස් කිරීම තාර්කිකරණය කිරීම යනාදිය බදු පදනම ප්‍රසාරණය කිරීමට ඉවහල් වන ප්‍රධාන අවශ්‍යතා වන අතර, එවා ත්‍රියාත්මක කිරීම මගින් ආදායම් රස්කිරීම වැඩි වනු ඇත. එලදායී නොවන රාජ්‍ය වියදුම් තාර්කිකරණය කිරීම, රජය සතු වාණිජ ව්‍යවසායයන් ප්‍රතිචුවන්ගත කිරීම සහ එවා වාණිජමය වශයෙන් ස්ථීර අයත්ත ලෙස පවත්වාගෙන යැමට හැකි වන පරිදි වෙළඳපාල මත පදනම් මිල සූත්‍ර හැනුවාදීම සහ පැවැරුම් හා සහනාධාර කාර්යක්ෂමව ඉහළක්කගත කිරීම යනාදිය රාජ්‍ය වියදුම්වල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන අතර, එය සමාජයීය වියදුම් සහ රාජ්‍ය ආයෝජන ඉහළනැගැනීම සඳහා වැඩි ඉඩක් ලුගා කර දෙනු ඇත. ජනගහනය වයස්ගත වීම ප්‍රධාන ගැටුවුවක් වන බැවින් රාජ්‍ය අයවැය මත පදනම් නොවන විග්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. අයවැය ත්‍රියාවලිය වැඩිදියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය අවධානම් හඳුනාගැනීම, රාජ්‍ය මූල්‍ය

මෙහෙයුම්වල විනිවිද බව සහ වගකීම වැඩිදියුණු කිරීම ඉහළක් කර ගනිමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ නව කෙටුවුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. රාජ්‍ය අය මට්ටම නිරසාර ගමන්ගෙක ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ප්‍රාථමික අනිරික්තය මධ්‍යකාලීනව ප්‍රමාණවත් ඉහළ මට්ටමක පවත්වා ගත යුතුය. ආර්ථිකය ප්‍රතිමූල්‍ය අවධානම්වලින් වළක්වා ගැනීම සඳහා ඉතා සැලකිල්ලෙන් සකස් කළ මැදිකාලීන අය කළමනාකරණ ක්‍රමෝපායක් අවශ්‍ය වනු ඇත. තවද, ස්ථීර මහජන සහයෝගයක් රහිතව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වාගෙන යැම දේශපාලනික වශයෙන් අනියෝගත්මක වන හේතින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ගමන් මගෙහි අපේක්ෂිත ඉහළක්කයන් ලුගාකර ගැනීම සඳහා දේශපාලනික වශයෙන් එකගතා ඇති කර ගැනීම මෙන්ම මහජනයා දැනුම්වත් කිරීම වැඩි කිරීම ප්‍රමුඛ කාර්යයන් වේ.


6.3 රජයේ අයවැය කටයුතු

ආදායම් සහ ප්‍රඛන

ආදායම

2018 වසර තුළ දී, බදු නොවන ආදායමෙහි වැඩිවිමක් සිදු වුවද, බදු ආදායම අඩුවිම හේතුවෙන් රජයේ මුළු ආදායම දැදේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස අඩු විය. ඒ අනුව, රජයේ මුළු ආදායම 2017 වසරේදී පැවැති සියයට 13.6 සිට සියයට 13.3 දක්වා අඩු විය. බදු ආදායම දැදේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 12.4 සිට 2018 වසරේදී සියයට 11.9 දක්වා පහළ ගිය අතර, ආනයන බදු, එකතු කළ අයය මත බදු, බනිජ තෙල් මත වන තිෂ්පාදන බදු හා මත්පැන් මත වන සුරුබදු, රඳවා ගැනීමේ බදු සහ සේස් බදු මගින් ලද බදු ආදායම අඩු විම සහ විශේෂයෙන්ම මුදල් පනතට අදාළ සංශෝධන ඇතුළු 2018 වසරේ අයවැය මගින් ඉදිරිපත් කළ සමහර ආදායම් ත්‍රියාමාර්ග ත්‍රියාත්මක කිරීමේ දී සිදු වූ ප්‍රමාදය, බදු ආදායම අඩුවිම සඳහා හේතු විය. කෙසේ වෙතත්, මහ බැංකු ලාභ පැවැරුම් සහ ගාස්තු හා අයකිරීම්වලින් ලද ආදායම ඉහළ යැම හේතුවෙන් බදු නොවන ආදායම පෙර වසරේ වාර්තා වූ දැදේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 1.2 සිට 2018 වසරේදී දැදේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 1.4 දක්වා ඉහළ යියේය.

රජයේ ආදායම නාමික වශයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 1,831.5 සිට 2018 වසරේදී රුපියල් බිලියන 1,920.0 දක්වා සියයට 4.8 කින් ඉහළ යියේය.



බඳු ආදායම 2017 වසරේ පැවති රුපියල් බ්ලියන 1,670.2 සිට රුපියල් බ්ලියන 1,712.3 දක්වා සියයට 2.5 කින් ඉහළ ගිය අතර, සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බඳු, උපයන විට ගෙවීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු සහ වරාය හා ගුවන් තොටුපොල සාචරධන බද්ද මගින් ලද ආදායමෙහි වර්ධනය මේ සඳහා හේතු විය. එකතු කළ අයය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, මෝටර් වාහන හා දුම්වැට් මත වන නිෂ්පාදන බද්ද සහ මත්පැන් මත වන සුරා බද්ද මගින් ලද ආදායම නාමික වශයෙන් ඉහළ ගිය අතර දියෙනි.යෙහි ප්‍රතිශතයක් ලෙස එය පහළ ගියේය. කෙසේ වෙතත්, ආනයන බද්ද, බනිජ තෙල් නිෂ්පාදන මත වූ නිෂ්පාදන බද්ද, රඳවා ගැනීමේ බද්ද සහ සේස් බද්ද මගින් ලද ආදායම වසර තුළ දී නාමික වශයෙන් පහළ ගියේය. වතු බඳු ආදායම 2018 වසරේදී ද අඛණ්ඩවම රජයේ ආදායම සඳහා ප්‍රධාන දායකත්වයක් දැක්වූ මූලාශ්‍රය වූ අතර, එය මුළු බඳු ආදායමෙන් සියයට 81.9 ක් විය. කෙසේ වෙතත්, 2018 වසරේ අප්‍රේල් මස 01 වන දා සිට නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීමේ බලපෑම ප්‍රධාන වශයෙන් නිරුපණය කෙරෙමින් සාපුරු ආදායම මුළු බඳු ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස ප්‍රස්ථිර වසරේ පැවති සියයට 16.4 සිට මෙම වසරේදී සියයට 18.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, බඳු නොවන ආදායම 2017 වසරේ පැවති රුපියල් බ්ලියන 161.4 සිට 2018 වසරේදී රුපියල් බ්ලියන 207.7 දක්වා වැඩි වීම හේතුවෙන් බඳු ආදායම මුළු ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 91.2 සිට 2018 වසරේදී සියයට 89.2 දක්වා පහළ ගියේය.

ආදායම් බඳු මගින් ලද ආදායම වසර තුළ දී දියෙනි.යෙහි ප්‍රතිශතයක් ලෙස මෙන්ම නාමික වශයෙන් ද ඉහළ ගිය අතර, සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බඳු, උපයන විට ගෙවීමේ බඳු සහ ආර්ථික සේවා ගාස්තු මගින් ලද මුළු ආදායම ඉහළ යැම මේ සඳහා හේතු විය. ඒ අනුව, දියෙනි.යෙහි ප්‍රතිශතයක් ලෙස ආදායම් බඳු ආදායම 2017 වසරේ වාර්තා වූ සියයට 2.0 සිට 2018 වසරේදී සියයට 2.1 දක්වා යුතු වශයෙන් ඉහළ ගිය අතර, ආදායම් බඳු ආදායම නාමික වශයෙන් ප්‍රස්ථිර වසරේ වාර්තා වූ රුපියල් බ්ලියන 274.6 සිට මෙම වසර තුළ දී රුපියල් බ්ලියන 310.4 දක්වා සියයට 13.1 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ප්‍රධාන වශයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත 2018 වසරේ අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම සහ ආදායම් බඳු ගෙවීම සහ බඳු වාර්තා ඉදිරිපත් කිරීම අධික්ෂණය කිරීමේ ක්‍රියාවලිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගක්තිමත් කිරීම හේතුවෙන් සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බඳු 2017 වසරේ වාර්තා වූ රුපියල් බ්ලියන 143.6 සිට 2018 වසරේ රුපියල් බ්ලියන 169.6 දක්වා සියයට 18.1 කින් ඉහළ ගියේය. ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ආරම්භ කිරීමත් සමඟ ප්‍රධාන වශයෙන් උපයන විට ගෙවීමේ බඳු වාර්තා ඉදිරිපත් කිරීම හා බඳු ගෙවීම සම්බන්ධ අධික්ෂණ ක්‍රියාවලියෙහි සිදු වූ වැඩිහිළුවුත්වීම හේතුවෙන් උපයන විට ගෙවීමේ බඳු ආදායම 2017 වසරේ වාර්තා වූ රුපියල් බ්ලියන 32.9 සිට මෙම වසරේදී රුපියල් බ්ලියන 41.4 දක්වා සියයට 25.7 කින් වර්ධනය විය. තවද, ආර්ථික සේවා ගාස්තු මගින් ලද ආදායම 2018 වසරේදී රුපියල් බ්ලියන 53.0 දක්වා සියයට 18.5 කින් ඉහළ ගිය අතර ගෙවීය යුතු නිෂ්පාදන බද්ද මත පදනම්ව 2018 සැප්තැම්බර් මස සිට මෝටර් වාහන ආනයන මත ආර්ථික සේවා ගාස්තු පැනවීම සහ ඉත්තින තොග සැපුලම් පිරිවැටුමෙන් දහසෙන් එකක කොටසක් මත ආර්ථික සේවා ගාස්තු පැනවීම, ආර්ථික සේවා ගාස්තු ආදායම් ඉහළ යැමට හේතු විය. තවද, ප්‍රාග්ධන ලාභ බද්දෙන් ලද ආදායම 2018 වසරේදී රුපියල් මිලියන 104.0 ක් විය. කෙසේ වෙතත්, 2018 වසරේ අප්‍රේල් මස 01 වැනිදා සිට හාණ්ඩාගාර බිල්පත් සහ හාණ්ඩාගාර බැඳුම්කර මත වූ පොලී ආදායම සඳහා වූ රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීමේ ප්‍රතිඵලියක් වශයෙන් රඳවා ගැනීමේ බඳු ආදායම 2017 වසරේ පැවති රුපියල් බ්ලියන 53.3 සිට 2018 වසරේදී රුපියල් බ්ලියන 46.4 දක්වා සියයට 13.0 කින් පහළ ගියේය.

6.2 සංඛ්‍යා සටහන

ආර්ථික වර්ගීකරණයට අනුව රාජු ආදායම

යිරිජය	2017	2018		2019 නාමික ඇයුතුමෙනු (ල)
		අනුමත ඇයුතුමෙනු	තාවකාලීන ඇයුතුමෙනු	
රුපියල් මිලියන				
බඳ ආදායම	1,670,178	2,034,000	1,712,318	2,077,000
ආදායම් බඳු	274,562	370,000	310,449	385,000
එකතුකළ අගය මත බඳු	443,760	550,000	461,740	529,000
නිෂ්පාදන බඳු	469,500	535,040	484,287	593,000
ආනයන මත බඳු	136,501	175,000	96,991	140,000
අනෙකුත් බඳු	345,855	403,960	358,851	430,000
බඳ නොවන ආදායම	161,353	183,200	207,656	267,000
මුළු ආදායම	1,831,531	2,217,200	1,919,973	2,344,000
ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස (අ)				
බඳ ආදායම	12.4	14.3	11.9	13.3
ආදායම් බඳු	2.0	2.6	2.1	2.5
එකතුකළ අගය මත බඳු	3.3	3.9	3.2	3.4
නිෂ්පාදන බඳු	3.5	3.8	3.4	3.8
ආනයන මත බඳු	1.0	1.2	0.7	0.9
අනෙකුත් බඳු	2.6	2.8	2.5	2.8
බඳ නොවන ආදායම	1.2	1.3	1.4	1.7
මුළු ආදායම	13.6	15.6	13.3	15.0
(අ) 2019 අදවිය කොට මත පදනම් වේ (පළාත් සහෙලට පැවරු ආදායම් ඇඟුත් නොවේ).	මිලය: මුදල් අමාත්‍යාංශය			
(ආ) 2017 වර්ෂය සඳහා තොගල්වන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුව එම් මාර්තු 19 දින නිකුත් කරන ලද සංශෝධන ද.දේ.නි. ඇයුතුමෙනු භාවිත කර ඇත.				

2018 වසරේදී එකතු කළ අගය මත බඳු ආදායම, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සූළු වශයෙන් පහළ ගිය ද, වසර තුළ දී එය නාමික වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස, එකතු කළ අගය මත බඳු ආදායම සියයට 3.2 දක්වා අඩු වූ අතර, ගල් අයරු, කිරීපිටි, සිමෙන්ති සහ ලිහිසි තෙල් වැනි ආනයන ඉහළ යැම් සහ භාණ්ඩ ගණනාවක එකතු කළ අගයමත බඳු නිදහස් කිරීම ඉවත් කිරීම හේතුවෙන්, එකතු කළ අගය මත බඳු ආදායම නාමික වශයෙන් රුපියල් බිලියන 461.7 දක්වා සියයට 4.1 කින් ඉහළ ගියේය. තවද, ආදායම පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ත්‍රියාන්තක කිරීමන් සමග ගෙවීම් භාලැතීම් අධික්ෂණය කිරීම තුළින්, බඳු ආදායමේ නාමික වර්ධනයට දායක වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බඳු පරිපාලන ත්‍රියාවලිය තවදුරටත් ගැක්තිමත් කෙරෙන බඳු විගණන ඉහළ ගියේය. දේශීය ආර්ථික කටයුතු මත වූ එකතු කළ අගය මත බඳු ආදායම 2017 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 275.4 සිට 2018 වසරේදී රුපියල් බිලියන 282.6 දක්වා සියයට 2.6 කින් ඉහළ ගියේය. ඒ අතර, ආනයන මත වූ එකතු කළ අගය මත බඳු ආදායම ද රුපියල් බිලියන 179.2 දක්වා වසර තුළ දී සියයට 6.4 කින් ඉහළ ගියේය. ඒ අනුව, එකතු කළ අගය මත බඳු ආදායම මුළු ආදායමේ ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 26.6 සිට වසර තුළ දී

සියයට 27.0 දක්වා සූළු වශයෙන් වැඩි විය. කෙසේ වුවද, එකතු කළ අගය මත බඳු ආදායම මුළු ආදායම වෙත දක්වන දායකත්වය 2017 වසරේ පැවති සියයට 24.2 සිට 2018 වසරේදී සියයට 24.0 දක්වා අඩු විය.

2018 වසරේදී නිෂ්පාදන/සුරා බඳු ආදායම නාමික වශයෙන් ඉහළ ගිය ද, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස එය පහළ ගියේය. ඒ අනුව, නිෂ්පාදන/සුරා බඳු ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 3.5 සිට මෙම වසරේදී සියයට 3.4 දක්වා අඩු විය. කෙසේ වුවද, බැනිජ තෙල් නිෂ්පාදන මත වූ නිෂ්පාදන බඳු ආදායම මුළුවේම මධ්‍යයේ වුවද, මෝටර් වාහන සහ දුම්වැට් මත නිෂ්පාදන බඳු ආදායම ඉහළ යැම් ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන, නාමික වශයෙන්, නිෂ්පාදන බඳු ආදායම රුපියල් බිලියන 469.5 සිට රුපියල් බිලියන 484.3 දක්වා සියයට 3.1 කින් ඉහළ ගියේය. රජය සහ මහ බැංකුව විසින් වාහන ආනයන අඩු කිරීම සඳහා ගනු ලැබූ ත්‍රියාමාර්ග හේතුවෙන් වසරේ අග හාගයේදී මෝටර් වාහන ආනයන අඩු වුවද, 2018 වසරේ මුළු කාලයේදී, මෝටර් වාහන ආනයන ඉහළ යැම් ප්‍රතිලියක් ලෙස 2017 වසරට සාපේක්ෂව මෝටර් වාහන ආනයන මත වූ නිෂ්පාදන බඳු ආදායම මෙම වසරේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඒ අනුව, මෝටර් වාහන මත වූ වාර්ෂික නිෂ්පාදන බඳු ආදායම 2017 වසරේ පැවති රුපියල් බිලියන 189.7 සිට 2018 වසරේදී රුපියල් බිලියන 204.1 දක්වා වැඩි විය. තවද, 2018 වසරේ මැද හාගයේදී දුම්වැට් මත නිෂ්පාදන බඳු අනුපාතික වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන, දුම්වැට් සහ දුම්කොළ මත වූ නිෂ්පාදන බඳු ආදායම රුපියල් බිලියන 92.2 දක්වා සියයට 7.3 කින් ඉහළ ගියේය. සැර අඩු මධ්‍යසාර නිෂ්පාදනය ඉහළ යැම් හේතුවෙන් 2018 වසරේදී මත්පැන් මත වූ සුරා බඳු ආදායම රුපියල් බිලියන 113.9 දක්වා සියයට 0.2 කින් සූළු වශයෙන් ඉහළ ගියේය. මේ අතර, වසර තුළ දී බිසල් ආනයන අඩු වීම සහ 2018 වසර අග හාගයේදී ඔවෝ බිසල් ආනයන මත වූ නිෂ්පාදන බැඳු අඩු කිරීම හේතුවෙන් බැනිජ තෙල් නිෂ්පාදන මත වූ නිෂ්පාදන බැඳු රුපියල් බිලියන 66.3 දක්වා සියයට 10.4 කින් අඩු විය. නිෂ්පාදන/සුරා බඳු ආදායම 2018 වසරේදී මුළු බඳු ආදායමේහි තනි විශාලතම බඳු වර්ගය වන අතර එය මුළු බඳු ආදායමේහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ වාර්තා වූ සියයට 28.1 සිට 2018 වසරේදී සියයට 28.3 දක්වා වැඩි විය.

2018 වසර තුළ දී ආනයන බඳු ආදායම නාමික වශයෙන් 2017 වසරට සාපේක්ෂව පහළ වැටුණු අතර, විශේෂ වෙළඳ භාණ්ඩ බඳු විය. පෙවත්, බිසල් සහ කිරීම් සඳහා ගෙවීය යුතු බඳු අනුපාතික අඩු

කිරීම සහ ඩිස්ට්‍රික් ආනයන අඩුවීම පිළිබඳ කෙරෙමින් වසර තුළ දී ආනයන බදු ආදායම පහළ ගියේය. ඒ අනුව, ආනයන බදු ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 1.0 සිට 2018 වසරේදී සියයට 0.7 දක්වා අඩු වූ අතර, එය නාමික වශයෙන් 2018 වසරේදී රුපියල් බිලියන 97.0 දක්වා සියයට 28.9 කින් අඩු විය. ආනයන බදු ආදායම, මුළු බදු ආදායමෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 8.2 සිට 2018 වසරේදී සියයට 5.7 දක්වා අඩු විය. මේ අතර, ඇතැම් පාරිභෝගික හාණ්ඩ සඳහා අදාළ වන විශේෂ වෙළඳ හාණ්ඩ බදු අනුපාතික ඉහළ යැමෙහි ප්‍රතිඵලයක් ලෙස, විශේෂ වෙළඳ හාණ්ඩ බදු ආදායම නාමික වශයෙන් රුපියල් බිලියන 71.4 සිට රුපියල් බිලියන 75.8 දක්වා සියයට 6.2 කින් වැඩි විය. විශේෂ වෙළඳ හාණ්ඩ බදු ආදායම මුළු බදු ආදායමෙහි ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරේ වාර්තා වූ සියයට 4.3 සිට සියයට 4.4 දක්වා වැඩි විය.

අනෙකුත් බදුවලින් ලද ආදායම වසර තුළ දී මිශ්‍ර කාර්යසාධනයක් පෙන්වේය. ඒ අනුව, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බේද්ව යටතේ සමහර අන්තර් හාණ්ඩ ආනයන ඉහළ යැමෙහි ප්‍රතිචාර වශයෙන් වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු ආදායම 2017 වසරේ පැවති රුපියල් බිලියන 102.4 සිට 2018 වසරේදී රුපියල් බිලියන 114.0 දක්වා සියයට 11.3 කින් ඉහළ යැමෙහි වාර්තා කරන ලදී. කෙසේ වෙතත්, හාණ්ඩ ආනයනය කිරීමේ දී අදාළ වන තීරු බදු තොටුන බදු වර්ග කුමයෙන් ඉවත් කිරීමේ අරමුණින් 2018 අයවැය මගින් ආනයනික හාණ්ඩ 253 ක් මත වූ සෙස් බද්ද ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, සෙස් බදු ආදායම 2017 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 59.6 සිට 2018 වසරේදී රුපියල් බිලියන 53.4 දක්වා සියයට 10.4 කින් අඩු විය. දේශීය ආර්ථික කටයුතු සහ ආනයන ඉහළ යැමෙහි හේතුවෙන් ජාතිය ගොඩනැගීමේ බදු ආදායම නාමික වශයෙන් රුපියල් බිලියන 71.4 දක්වා සියයට 3.4 කින් ඉහළ ගියේය. ඒ අනුව, වසර තුළ දී ආනයන මත වන ජාතිය ගොඩනැගීමේ බදු ආදායම රුපියල් බිලියන 20.2 දක්වා සියයට 4.4 කින් ඉහළ ගිය අතර, දේශීය ආර්ථික කටයුතු මත වන ජාතිය ගොඩනැගීමේ බදු ආදායම රුපියල් බිලියන 51.2 දක්වා සියයට 3.0 කින් ඉහළ ගියේය. කෙසේ වෙතත්, ජාතිය ගොඩනැගීමේ බදු ආදායම, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 0.5 මට්ටමේ ම තොටුනස්ව පැවතුණි. අන්තර්ජාල සේවා මත පැනවූ බදු ඉවත් කිරීම සහ ඇමතුම් කාලසීමාව අඩුවීම හේතුවෙන් විදුලි සංදේශ බදු ආදායම 2017 වසරේ

පැවති රුපියල් බිලියන 33.4 සිට 2018 වසරේදී රුපියල් බිලියන 28.3 දක්වා සියයට 15.2 කින් අඩු විය.

2018 වසරේදී බදු තොටුන ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස මෙන්ම නාමික වශයෙන් ද වැඩි විය. ඒ අනුව, බදු තොටුන ආදායම, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 1.2 සිට 2018 වසරේදී සියයට 1.4 දක්වා වැඩි වූ අතර, නාමික වශයෙන්, බදු තොටුන ආදායම 2017 වසරේ පැවති රුපියල් බිලියන 161.4 සිට 2018 වසරේදී රුපියල් බිලියන 207.7 දක්වා වැඩි වූ අතර, මහ බැංකු ලාභ පැවතුම් සහ ගාස්තු සහ අයකිරීම් ආදායම ඉහළ යැමෙහි සහ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. 2018 වසරේදී මහ බැංකු ලාභ පැවතුම් මගින් ලැබූ ආදායම රුපියල් බිලියන 15.0 ක් විය. මේ අමතරව, ගාස්තු සහ අයකිරීම්වලින් ලද ආදායම 2017 වසරේ පැවති රුපියල් බිලියන 66.6 සිට රුපියල් බිලියන 101.1 දක්වා සියයට 51.8 කින් ඉහළ ගිය අතර, 2018 අයවැය මගින් ගාස්තු හා අයකිරීම් ඉහළ නැංවීම මේ සඳහා හේතු විය. මේ අතර, 2018 වසරේදී කුලී ආදායම සහ පොලී ආදායම රුපියල් බිලියන 13.7 දක්වා සියයට 15.9 කින් ඉහළ ගියේය. සමාජ ආරක්ෂණ දායක මුදල් 2017 වසරේ පැවති රුපියල් බිලියන 22.9 සිට 2018 වසරේදී රුපියල් බිලියන 25.2 දක්වා සියයට 9.9 කින් ඉහළ ගිය අතර, රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ යැමෙහි සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වෙතත්, 2018 වසරේදී රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යවසායයන්ගෙන් ලද ලාභ හා ලාභාංග පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 54.0 සිට රුපියල් බිලියන 41.8 දක්වා සියයට 22.5 කින් පහළ ගියේය. සමස්තයක් ලෙස, මුළු ආදායමෙන් බදු තොටුන ආදායම 2017 වසරේ පැවති සියයට 8.8 සිට සියයට 10.8 දක්වා ඉහළ ගියේය.

ප්‍රඛන්ද

බහුපාර්ශ්වීය සහ ද්වීපාර්ශ්වීය මූලාශ්‍ර වලින් ලද මුළු විදේශීය ප්‍රදාන 2017 වසරේ පැවති රුපියල් බිලියන 8.0 සිට මෙම වසරේදී රුපියල් බිලියන 12.5 දක්වා වැඩි විය. කෙසේ වුවත්, 2017 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 5.5 හා සැසඳුමේ දී බහුපාර්ශ්වීය මූලාශ්‍ර වලින් ලද ප්‍රදාන 2018 වසරේදී රුපියල් බිලියන 3.8 දක්වා සියයට 30.3 කින් කැපී පෙනෙන ලෙස අඩු විය. ඒ අනුව, බහුපාර්ශ්වීය මූලාශ්‍රවලින් ලද ප්‍රදාන, මුළු ප්‍රදානවල ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ වාර්තා වූ සියයට 68.2 සිට සියයට 30.6 දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. මේ අතර, ද්වීපාර්ශ්වීය මූලාශ්‍ර වලින් ලද ප්‍රදාන 2017 වසරේ පැවති රුපියල් බිලියන 2.6 සිට 2018 වසරේදී රුපියල් බිලියන 8.7 දක්වා සැලකිය

පුතු ලෙස ඉහළ ගියේය. ජපන් රජය, ඉන්දීය රජය සහ ලෝක බැංකුව වසර තුළ දී පුදාන ලබාදුන් ප්‍රධාන සංවර්ධන හැඳුළු කරුවන් විය.

වියදම් සහ ගුද්ධ ණය ගෙවීම්

රාජ්‍ය ආයෝජන පහළ යැම හේතුවෙන් මුළු වියදම් හා ගුද්ධ අය දීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 19.2 සිට 2018 වසරේදී සියයට 18.6 දක්වා අඩු විය. ඒ අනුව, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පුනරාවර්තන වියදම් 2017 වසරේ පැවති සියයට 14.4 සිට 2018 වසරේදී සියයට 14.5 දක්වා සුළු වශයෙන් වැඩි වූ අතර ප්‍රාග්ධන වියදම් හා ගුද්ධ අය දීම් පෙර වසරේ වාර්තා වූ සියයට 4.8 සිට 2018 වසරේදී සියයට 4.2 දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. ප්‍රාග්ධන වියදම් සහ රජයේ අය දීම් ඇතුළත් වන රාජ්‍ය ආයෝජන, 2017 වසරේ පැවති සියයට 4.9 සිට 2018 වසරේදී සියයට 4.3 දක්වා අඩු විය. කෙසේ වෙතත්, මුළු වියදම් සහ ගුද්ධ අය දීම්, නාමික වශයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 2,573.1 සිට 2018 වසරේදී රුපියල් බිලියන 2,693.2 දක්වා සියයට 4.7 කින් ඉහළ ගිය අතර, ප්‍රාග්ධන වියදම් සහ ගුද්ධ අය දීම් ද නාමික වශයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 645.4 සිට 2018 වසරේදී රුපියල් බිලියන 603.5 දක්වා අඩු විය.

පුනරාවර්තන වියදම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 14.4 සිට 2018 වසරේදී සියයට 14.5 දක්වා සුළු වශයෙන් වැඩි විය. කෙසේ වෙතත්, නාමික වශයෙන් 2017 වසරේදී රුපියල් බිලියන 1,927.7 ක් ව පැවති පුනරාවර්තන වියදම් 2018 වසරේදී රුපියල් බිලියන 2,089.7 දක්වා සියයට 8.4 කින් ඉහළ ගියේය. පුනරාවර්තන වියදම් නාමික වශයෙන් ඉහළ යැමට ප්‍රධාන වශයෙන් දායක වූයේ පොලී ගෙවීම්වල සිදු වූ ඉහළ යැමයි. ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස වැඩුව් හා වෙතන සහ වර්තන පැවරුම් හා සහනාධාරවලට අදාළ වියදම් අඩු වූවද, පොලී ගෙවීම්වල ඉහළ යැම, පුනරාවර්තන වියදම් සුළු වශයෙන් ඉහළ යැමට දායක විය.

පොලී ගෙවීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 5.5 සිට 2018 වසරේදී සියයට 5.9 දක්වා ඉහළ ගියේය. ප්‍රධාන වශයෙන්, පොලී අනුපාතික හා අය ගැනීම් ඉහළ යැම හේතුවෙන් පොලී වියදම් නාමික වශයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 735.6 සිට 2018 වසරේදී රුපියල් බිලියන 852.2 දක්වා සියයට 15.9 කින් ඉහළ ගියේය. දේශීය අය මත වන පොලී ගෙවීම්, 2017 වසරේ පැවති රුපියල් බිලියන 570.6 සිට 2018 වසරේදී රුපියල් බිලියන 639.5 දක්වා


6.3 සංඛ්‍යා සටහන ආර්ථික වර්ගිකරණයට අනුව වියදම් සහ ගුද්ධ අය දීම්

සිරුතු	2017	2018		2019
		ඇතුළත	නාමාලික	භාව්‍යාලික අයෝජන
රුපියල් මිලියන				
පුනරාවර්තන වියදම්	1,927,693	2,152,000	2,089,713	2,308,000
භාණ්ඩ හා යෝඩා වියදම්	756,591	862,954	806,002	849,000
එකිනෙක වැළැඳුව හා පෙළින	588,518	630,000	626,045	690,000
පෙළි ගෙවීම්	735,566	820,000	852,190	913,000
විදේශීය	164,942	170,000	212,708	220,000
දෙශීය	570,623	650,000	639,482	693,000
වර්තන පැවරුම් හා සහනාධාර	435,536	469,046	431,521	546,000
එකිනෙක කුම්පිළ සහ අනෙකුත්				
ඇංගෙන්සුරුව	350,420	392,632	342,546	445,000
සමෘද්ධී	39,707	43,950	39,239	50,000
ව්‍යුත් වැළැඳුව	181,059	197,659	194,495	215,000
පොලොරු සහනාධාර	30,361	32,000	26,948	35,000
අනෙකුත්	99,293	119,023	81,864	145,000
ප්‍රාග්ධන වියදම්	638,343	746,863	612,561	741,000
මුරු වනක් අත්තන කර ගැනීම්	360,333	528,499	355,763	463,000
ප්‍රාග්ධන පැවරුම්	278,010	218,364	256,798	278,000
ආපසු ගෙවීම් අදුකුල පසු සය දීම්	7,021	3,336	-9,046	-7,000
මුළු වියදම් සහ ගුද්ධ අය දීම්	2,573,056	2,902,200	2,693,228	3,042,000
ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස (කා)				
පුනරාවර්තන වියදම්	14.4	15.2	14.5	14.8
භාණ්ඩ හා යෝඩා වියදම්	5.6	6.1	5.6	5.4
එකිනෙක වැළැඳුව හා පෙළින	4.4	4.4	4.3	4.4
පෙළි ගෙවීම්	5.5	5.8	5.9	5.9
විදේශීය	1.2	1.2	1.5	1.4
දෙශීය	4.3	4.6	4.4	4.4
වර්තන පැවරුම් හා සහනාධාර	3.2	3.3	3.0	3.5
එකිනෙක කුම්පිළ සහ අනෙකුත්				
ඇංගෙන්සුරුව	2.6	2.8	2.4	2.9
සමෘද්ධී	0.3	0.3	0.3	0.3
ව්‍යුත් වැළැඳුව	1.3	1.4	1.3	1.4
පොලොරු සහනාධාර	0.2	0.2	0.2	0.2
අනෙකුත්	0.7	0.8	0.6	0.9
ප්‍රාග්ධන වියදම්	4.8	5.3	4.2	4.8
මුරු වනක් අත්තන කර ගැනීම්	2.7	3.7	2.5	3.0
ප්‍රාග්ධන පැවරුම්	2.1	1.5	1.8	1.8
ආපසු ගෙවීම් අදුකුල පසු සය දීම්	0.1	...	-0.1	...
මුළු වියදම් සහ ගුද්ධ අය දීම්	19.2	20.4	18.6	19.5
(අ) 2019 අයවුය කුට්ටා මත පානම් වේ (පළාත් සහනාධාරවල පැවරු වියදම් අනුලු නොවේ). මූලය: මුදල අමානත්‍යායය				
(ආ) 2019 අයවුය කුට්ටා මත පානම් වේ (පළාත් සහනාධාරවල පැවරු වියදම් අනුලු නොවේ). මූලය: මුදල අමානත්‍යායය				

සියයට 12.1 කින් ඉහළ ගිය අතර, එය 2018 වසරේ මුළු පොලී ගෙවීම්වල ප්‍රතිගතයක් ලෙස සියයට 75.0 ක් විය. ප්‍රධාන වශයෙන්, 2018 වසරේදී සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල ගුද්ධ නිකුත් කිරීම් ඉහළ යැම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර මත වන පොලී වියදම් රුපියල් බිලියන 501.5 ක් වූ අතර එය සියයට 14.4 ක් ඉහළ යැමකි. 2018 වසරේ අවසාන භාගය තුළ දී පොලී අනුපාතික ඉහළ ගිය දී, වසරේ පළමු භාගය තුළ

6.4 රූප සටහන

රාජ්‍ය පුනරාවර්තන වියදමේ සංස්කීර්ණය -2018



පැවති අඩු පොලී අනුපාතික හේතුවෙන් හාන්චිගාර බිඳීපත් මත වන පොලී ගෙවීම්, 2017 වසරේ පැවති රුපියල් බිලියන 81.3 සිට 2018 වසරේදී රුපියල් බිලියන 74.5 දක්වා සියයට 8.3 කින් අඩු විය. මෙයට අමතරව, 2018 වසරේදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රුපියල් තෝරා මත වන පොලී ගෙවීම්, පිළිවෙළින්, රුපියල් බිලියන 41.0 ක් සහ රුපියල් බිලියන 2.9 ක් විය. ජාත්‍යන්තර වෙළඳපොළවල පොලී අනුපාතික ඉහළ යැමු සහ මැතකාලීනව විදේශීය තෝරා ගැනීම් සැලකිය යුතු ලෙස ඉහළ යැමු හේතුවෙන් විදේශීය තෝරා මත වන පොලී වියදම් 2017 වසරේ පැවති රුපියල් බිලියන 164.9 සිට 2018 වසරේදී රුපියල් බිලියන 212.7 දක්වා සියයට 29.0 කින් ඉහළ හිටෙයි. 2018 වසරේදී ද, අධ්‍යාපනීය පොලී ගෙවීම් විශාලතම තනි පුනරාවර්තන වියදම් අයිතමය වූ අතර එය මුළු පුනරාවර්තන වියදම්න් සියයට 40.8 ක් සහ රුපියල් ආදායමෙන් සියයට 44.4 ක් විය.

2018 වසරේදී හාන්චි හා සේවා මත වන වියදම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.6 ක් ලෙස පෙර වසරේ පැවති මට්ටමේ ම තොවෙනස්ව පැවතුණි. කෙසේ වෙතත්, හාන්චි හා සේවා මත වන වියදම නාමික වශයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 756.6 සිට 2018 රුපියල් බිලියන 806.0 දක්වා සියයට 6.5 කින් වැඩි විය. මෙම කාන්චියෙහි විශාලතම වියදම් අයිතමය වන වැටුප් හා වෛද්‍ය පොලී ගෙවීම්, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 4.4 සිට 2018 වසරේදී සියයට 4.3 දක්වා අඩු විය. කෙසේ වූවද, වැටුප් හා වෛද්‍ය වියදම නාමික වශයෙන් 2017 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 588.5 සිට 2018 වසරේදී රුපියල් බිලියන 626.0 දක්වා සියයට 6.4 කින් ඉහළ හිටෙයි.

ආරක්ෂක සේවා සඳහා වන වැටුප් හා වෛද්‍ය පැවති මධ්‍යම රුපියල් සියයට 5.7 කින් ඉහළ ගිය අතර, පළාත් සහාවල සේවකයන්ගේ වැටුප් හා වෛද්‍ය සඳහා වන මධ්‍යම රුපියල් දායකත්වය වසර තුළ දී රුපියල් බිලියන 162.1 දක්වා සියයට 8.3 කින් ඉහළ හිටෙයි. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා නව


6.4 කංඩා සටහන

කාර්යාලියන් අනුව වියදම් වර්ගීකරණය (ඇ)

යිරිපෘෂීය	2017	2018	
		අනුමත අයිතමේන්තු	නාවකාලීක
රුපියල් මිලියන			
පුනරාවර්තන වියදම්	1,927,693	2,152,000	2,089,713
සාමාන්‍ය පොදු සේවා	424,975	484,732	422,432
සිවිල් පරිපාලනය	113,175	153,432	107,847
ආරක්ෂක කටයුතු	228,013	239,091	228,235
පොදු නිශිය හා ආරක්ෂාව	83,787	92,209	86,350
සමාජ සේවා	640,368	709,535	685,739
අධ්‍යාපනය	187,628	205,049	195,168
සෞඛ්‍යය	161,312	180,977	180,568
පුබාධානය	264,510	303,369	276,773
ප්‍රජාලේඛා	26,919	20,139	33,230
ආර්ථික සේවා	126,310	132,288	127,052
කාමිකරණය සහ වාර්මරුග	71,460	71,997	63,451
බලයක්ති සහ ජල සම්පාදන	1,478	1,589	1,483
ප්‍රවාහන සහ සන්නිවේදනය	34,657	41,729	41,805
වෙනත්	18,715	16,973	20,313
අනෙකුත්	736,040	825,445	854,490
එධින් පොලී ගෙවීම්	735,566	820,000	852,190
ප්‍රාතිඵන වියදම සහ තෝරා දීම්	657,386	761,000	624,970
සාමාන්‍ය පොදු සේවා	46,348	55,853	50,261
සිවිල් පරිපාලනය	41,362	47,445	44,275
පොදු නිශිය හා ආරක්ෂාව	4,986	8,408	5,986
සමාජ සේවා	135,306	207,371	133,233
අධ්‍යාපනය	69,705	105,707	71,748
සෞඛ්‍යය	35,509	52,867	37,893
නිවාස	9,553	24,006	9,493
ප්‍රජාලේඛා	20,493	24,791	14,098
ආර්ථික සේවා	474,118	494,333	437,897
කාමිකරණය සහ වාර්මරුග	66,663	77,550	58,895
බලයක්ති සහ ජල සම්පාදන	54,872	49,204	39,107
ප්‍රවාහන සහ සන්නිවේදනය	228,847	176,199	216,147
වෙනත්	123,736	191,380	123,748
අනෙකුත්	1,614	3,443	3,579
මුළු වියදම සහ තෝරා දීම්	2,585,079	2,913,000	2,714,683
<i>ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස (ඇ)</i>			
සාමාන්‍ය පොදු සේවා	3.5	3.8	3.3
සමාජ සේවා	5.8	6.5	5.7
ආර්ථික සේවා	4.5	4.4	3.9
අනෙකුත්	5.5	5.8	5.9
එධින් පොලී ගෙවීම්	5.5	5.8	5.9
මුළු වියදම හා තෝරා දීම්	19.3	20.5	18.8
(ඇ) 2019 වසර සඳහා නාවකාලීක ඇස්තාමේන්තු ලුණු නොමැති.			
(ඇ) 2017 වසරය පදනු ජාලයෙන් පැවති මට්ටමේන්තුව විසින් 2019 මත්තා 19 දින නිකුත් කළ දින සංඛ්‍යාතික ද.දේ.නි. ඇස්තාමේන්තු නාවකාලීක කර ඇති.			

6.5 රැසප සටහන

කාර්යයන් අනුව වියදුම් වර්ගීකරණය -2018



ව�ටුප් ව්‍යුහයක් 2016 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමත් සමග අන්තර් දීමනාව අඛණ්ඩව මූලික ව�ටුපට ඇතුළත් කරනු ලැබේම එයට ප්‍රධාන වශයෙන් හේතු විය. ව�ටුප් හා වේතන, පුනරාවර්තන වියදම්හි දෙවන විශාලතම අයිතමය ලෙස තවදුරටත් පැවති අතර, එය පුනරාවර්තන වියදම්හි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 30.5 සිට 2018 වසරේදී සියයට 30.0 දක්වා සුළු වශයෙන් අඩු විය. 2018 වසරේදී අනෙකුත් හාණ්ඩ හා සේවා මත වන වියදම නාමික වශයෙන් රුපියල් බිලියන 180.0 දක්වා සියයට 7.1 කින් වැඩි තු අතර එය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 1.3 සිට 2018 වසරේදී සියයට 1.2 දක්වා අඩු විය.

වසර තුළ දී මුළු වර්තන පැවරුම් සහ සහනාධාරිනාම් නාමික වගයෙන් මෙන්ම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස ද අඩු විය. ඒ අනුව, කුටුම්ප අංශය වෙත සිදු කරන ලද වර්තන පැවරුම් අඩු විම හේතුවෙන් මුළු වර්තන පැවරුම් සහ සහනාධාර ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියලට 3.2 සිට 2018 වසරේදී සියලට 3.0 දක්වා අඩු විය. එසේම, කුටුම්ප අංශය සහ රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවරුම් පහළ යුම් හේතුවෙන් වර්තන පැවරුම් සහ සහනාධාර නාමික වගයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 435.5 සිට 2018 වසරේදී රුපියල් බිලියන 431.5 දක්වා සියලට 0.9 කින් අඩු විය. 2018 වසරේදී කුටුම්ප සහ අනෙකුත් අංශ වෙත කරන ලද වර්තන පැවරුම්, මුළු වර්තන පැවරුම්වල ප්‍රතිගතයක් ලෙස සියලට 79.4 ක් වූ අතර, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවරුම් මුළු වර්තන පැවරුම්වලින්, පිළිවෙළින්, සියලට 14.3 ක් සහ සියලට 6.3 ක් විය.

විශාම වැටුප් ගෙවීම් ඇතුළව කුවුම්හ වෙත කරන ලද වර්තන පැවරුම් ද.දේ.නි.යෙහි ප්‍රතිඵතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 2.6 සිට 2018 වසරේද සියයට 2.4 දක්වා අඩු විය. එසේම, කුවුම්හ අංශය වෙත කරන ලද වර්තන පැවරුම් නාමික වගයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 350.4 සිට 2018 වසරේද රුපියල් බිලියන 342.5 දක්වා සියයට 2.2 කින් අඩු විය. කුවුම්හ අංශය වෙත සිදු කරන වර්තන පැවරුම් අතරින් විශාලතම අයිතමය වන විශාම වැටුප් ගෙවීම් 2018 වසරේද රුපියල් බිලියන 194.5 දක්වා සියයට 7.4 කින් ඉහළ තිය අතර, වසර තුළ දී විශාම්කයන් සංඛ්‍යාව 622,508 දක්වා 22,986 කින් වැඩි විම සහ රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ යැමේ ප්‍රතිඵලයක් ලෙස මාසික විශාම වැටුප් ඉහළ යැම ඒ සඳහා හේතු විය. කෙසේ වෙතත්, සමඟ්ධී වැඩිජටහන සඳහා වන වියදම 2018 වසරේද රුපියල් බිලියන 39.2 ක් වූ අතර, එය පෙර වසර හා සැසදීමේ දී සියයට 1.2 ක පූඩ් අඩු වීමක් පෙන්වුම් කළේය. මෙයට අමතරව, ආබාධිත රණවිරුධීන් සඳහා වූ සුහසාධන වැඩිජටහන් සඳහා අදාළ වියදම 2017 වසර හා සැසදීමේ දී 2018 වසරේද රුපියල් බිලියන 30.4 දක්වා සියයට 9.2 කින් ඉහළ තියේය. මේ අතර, පොහොර සහනාධාරය සඳහා වන වියදම පෙර වසරට සාපේක්ෂව සියයට 11.2 කින් රුපියල් බිලියන 26.9 දක්වා අඩු වූ අතර, තියග තත්ත්වය නිසා වී ගොවිතැනෙහි සිදු වූ අවුවීම මේ සඳහා හේතු විය. තවද, ආපදාවල දී සහන සැලසීම සඳහා ගනු ලැබූ ත්‍රියාමාරුග සඳහා වූ ප්‍රත්‍රිත්‍රියාමාරු වර්තන වියදම ද.දේ.නි.යෙහි ප්‍රතිඵතයක් ලෙස සියයට 0.1 ක් පමණ විය.

වසර තුළ දී රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවරුම් පෙර වසරේ පැවැති මට්ටමේම නොවෙනස්ව පැවතිණි. ඒ අනුව, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවරුම් පිළිවෙළින් සියයට 0.4 ක් සහ සියයට 0.2 ක් ලෙස නොවෙනස්ව පැවතිණි. කෙසේ වෙතත්, වසර තුළ දී නාමික වශයෙන් රාජ්‍ය ආයතන වෙත සිදු කරන ලද වර්තන පැවරුම් ඉහළ ගිය අතර, රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවරුම් අඩු විය. ඒ අනුව, විශේෂයෙන්ම රජයේ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන අංශය වෙත කරන ලද වර්තන පැවරුම් ඉහළ යැම හේතුවෙන් වසර තුළ දී රාජ්‍ය ආයතන වෙත කරන ලද වර්තන පැවරුම් රුපියල් බිලියන 61.6 දක්වා සියයට 13.3 කින් ඉහළ ගියේය. කෙසේ වෙතත්, රාජ්‍ය සංස්ථා වෙත සිදු කරන ලද වර්තන පැවරුම් රුපියල් බිලියන 27.3 දක්වා සියයට 11.1 කින් පහළ ගිය අතර, රජය විසින්

රාජ්‍ය සංස්ථාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගනු ලැබූ පියවර හේතුකාට ගෙන ප්‍රවාහන අංශය වෙත කරන ලද වර්තන පැවරුම් පහළ යැම් මේ සඳහා හේතු විය. වසර තුළ දී, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි සහ තැපැල් දෙපාර්තමේන්තුවෙහි මෙහෙයුම් අලාභ ආවරණය කිරීම සඳහා ලබා දුන් වර්තන පැවරුම් පිළිවෙළින් රුපියල් බිලියන 7.0 සහ රුපියල් බිලියන 5.2 දක්වා අඩු විය.

ප්‍රාග්ධන ව්‍යාපෘති ත්‍රියාත්මක කිරීම මන්දගාමී ලෙස සිදුවීම නිසා ප්‍රාග්ධන වියදම හා ගුද්ධ ගෙය දීම නාමික වශයෙන් මෙන්ම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස ද අඩු විය. ඒ අනුව, ප්‍රාග්ධන වියදම හා ගුද්ධ ගෙය දීම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 4.8 සිට 2018 වසරේ දී සියයට 4.2 දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. එසේම, ප්‍රාග්ධන වියදම සහ ගුද්ධ ගෙය දීම නාමික වශයෙන් පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 645.4 හා සැසදීමේ දී රුපියල් බිලියන 603.5 දක්වා සියයට 6.5 කින් අඩු විය. මේ අතර, රජයේ ප්‍රාග්ධන වියදම සහ ගෙය දීම ඇතුළත් රාජ්‍ය ආයෝජන ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරේ පැවති සියයට 4.9 සිට 2018 වසරේදී සියයට 4.3 දක්වා අඩු විය. රාජ්‍ය ආයෝජන නාමික වශයෙන් 2017 වසරේ පැවති රුපියල් බිලියන 657.4 සිට 2018 වසරේදී රුපියල් බිලියන 625.0 දක්වා සියයට 4.9 කින් අඩු විය. ප්‍රාග්ධන වත්කම අත්පත් කර ගැනීම සහ ස්ථාවර වත්කම ඉදිකිරීම හා සංවර්ධනය කිරීම ඇතුළව, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු විසින් මූර්ත වත්කම අත්පත් කර ගැනීම සඳහා සිදු කළ වියදම ද 2018 වසරේදී රුපියල් බිලියන 355.8 දක්වා සියයට 1.2 කින් පහළ ගියේය. තවද, රාජ්‍ය ආයතන වෙත කරන ලද ප්‍රාග්ධන පැවරුම් පහළ යැම් හේතුවෙන් ප්‍රාග්ධන පැවරුම් රුපියල් බිලියන 256.8 දක්වා සියයට 7.7 කින් අඩු විය. මේ අතර, රාජ්‍ය සංස්ථාවලට ගෙය ලබා දීම 2017 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 19.0 සිට 2018 වසරේදී රුපියල් බිලියන 12.4 දක්වා සියයට 34.8 කින් අඩු විය.

පවත්නා සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය මධ්‍යයෙහි, වසර තුළ දී ආර්ථික සහ සමාජ සේවා මත වූ ආයෝජන සැලකිය යුතු ලෙස පහළ ගියේය. ඒ අනුව, ආර්ථික සේවාවන්හි සිදු කරන ලද රාජ්‍ය ආයෝජන 2017 වසරේ පැවති රුපියල් බිලියන 474.1 සිට 2018 වසරේදී රුපියල් බිලියන 437.9 දක්වා අඩු විය. එසේම, සමාජයේ සේවාවන්හි සිදු කරන ලද රාජ්‍ය ආයෝජන 2017 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 135.4 හා සැසදීමේදී 2018 වසරේදී රුපියල් බිලියන 133.2 දක්වා අඩු විය.

ආර්ථික සේවා සඳහා සිදු කරන ලද ආයෝජන ප්‍රධාන වශයෙන් වාර්මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් කාමිකාර්මික කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහාත්, රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම සඳහාත් ගොමු විය. සමාජ සේවා සඳහා සිදු කරන ලද ආයෝජන විභාල වශයෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි ගොමු විය. ඒ අනුව, වසර තුළ දී, රටේ සැම දැරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමේ අරමුණින් යුතුව, අධ්‍යාපන අංශයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ත්‍රියාත්මක ගන්නා ලදී. මේ අතර, සෞඛ්‍ය අංශය සඳහා වන රාජ්‍ය ආයෝජන, ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අංශයෙහි සේවා සැපයීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රෝහල් ඉදිකිරීම හා එවායේ තත්ත්වය උසස් කිරීම සහ විද්‍යාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොමු විය.

ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ගේෂයන්


2018 වසර තුළදී අයවැය හිගයේ සහ ප්‍රාථමික අතිරික්තයෙහි යහපත් වර්ධනයක් සිදු වූ අතර වර්තන ගිණුමේ හිගය සුළු වශයෙන් වැඩි විය. 2018 වසර තුළදී ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස රජයේ ආදායම අඩු ව්‍යවද, රජයේ සමස්ත වියදම්වල සිදු වූ මන්දගාමී වර්ධනය හේතුවෙන් සමස්ත අයවැය හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 5.5 ට සාපේක්ෂව මෙම වසරේදී සියයට 5.3 දක්වා වැඩි දියුණු විය. කෙසේ ව්‍යවද, සමස්ත අයවැය හිගය 2018 අයවැයෙහි අපේක්ෂිත ඉලක්කය වූ සියයට 4.8 සාපේක්ෂව වැඩි විය. මේ අතර, ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන වියදම අඩු විම පිළිබිඳු කෙරෙමින් ප්‍රාථමික අතිරික්තය 2017 වසරේ වාර්තා වූ සියයට 0.02 (රුපියල් බිලියන 2.1) සිට සියයට 0.6 (රුපියල් බිලියන 91.4) දක්වා 2018 වසරේදී වැඩි විය. කෙසේ ව්‍යවද, 2018 වසර තුළදී රාජ්‍ය ආදායම අඩු වීම සහ පොලී ආදායම ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා වැඩි වීම හේතුවෙන් ප්‍රනරුවර්තන වියදමේ වැඩි වීම පිළිබිඳු කෙරෙමින් වර්තන ගිණුමේ හිගය, 2017 වසරේ පැවති සියයට 0.7 සිට සියයට 1.2 දක්වා වැඩි විය.

අයවැය හිගය මූල්‍යනය

2018 වසරේදී සමස්ත අයවැය හිගය ප්‍රධාන වශයෙන් දේශීය මූල්‍ය මගින් මූල්‍යනය කරන ලදී. දේශීය මූල්‍ය මගින් සිදු කළ මූල්‍යනය ද.දේ.නි. යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 2.2 ට සාපේක්ෂව 2018 වසරේදී සියයට 3.0 ක් විය. 2018 වසරේදී සමස්ත අයවැය හිගයෙන් දේශීය මූල්‍ය මගින්

6.6 රුප සටහන

අයවැය හිගය මූල්‍යනය (ගුද්ධ) (රුපේ.ති.යෙහි ප්‍රතිඵත්තයක් ලෙස)



සිදු කළ මූල්‍යනය 2017 වසරේ පැවති සියයට 40.1 (රුපේයල් බ්ලියන 294.3) ව සාපේක්ෂව සියයට 57.5 (රුපේයල් බ්ලියන 437.2) ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, විදේශීය මූල්‍ය මගින් සිදු කළ මූල්‍යනය 2017 වසරේ පැවති සියයට 59.9 (රුපේයල් බ්ලියන 439.2) සිට 2018 වසරේදී සියයට 42.5 (රුපේයල් බ්ලියන 323.5) ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, දේශීය නොවන අයවැය හිගය ප්‍රතිඵත්තයක් ලෙස විදේශීය මූල්‍ය මගින් සිදු කළ මූල්‍යනය 2017 වසරේ පැවති සියයට 3.3 සිට 2018 වසරේදී සියයට 2.2 දක්වා අඩු විය.

2018 වසරේ දේශීය මූල්‍ය මගින් අයවැය හිගය මූල්‍යනයේදී රුප වැඩි වශයෙන් දේශීය බැංකු නොවන මූල්‍ය මත රඳු පැවති අතර, දේශීය බැංකු අංශය මත රඳා පැවතිම සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, දේශීය බැංකු අංශයෙන් සිදු කළ මූල්‍යනය 2017 වසරේ වැඩි රුපේයල් බ්ලියන 187.6 (සියයට 63.8) සිට 2018 වසරේදී රුපේයල් බ්ලියන 109.5 (සියයට 25.0) දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. 2018 වසරේදී මහ බැංකුවෙන් සිදු කළ මූල්‍යනය 2017 වසරේ පැවති රුපේයල් බ්ලියන 187.9 ක ගුද්ධ නොවන අංශය හිගය ප්‍රතිඵත්තයක් ලෙස 2018 වසරේදී රුපේයල් බ්ලියන 246.1 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. 2018 වසර තුළදී මහ බැංකුව විසින් හාන්බාගාර බ්ලේපත් මිලදී ගැනීම මහ බැංකුවෙන් සිදු කළ ගුද්ධ මූල්‍යනය වැඩි විමත මුළුමින්ම හේතු විය. කෙසේ වෙතත්, වාණිජ බැංකුවෙන් සිදු කළ මූල්‍යනය 2017 වසරේදී වැඩි රුපේයල් බ්ලියන 375.7 ව සාපේක්ෂව 2018 වසර තුළදී රුපේයල් බ්ලියන 136.6 ක ගුද්ධ නොවන අංශය හිගය ප්‍රතිඵත්තයක් ලෙස වාර්තා විය. ශ්‍රී ලංකා සංවර්ධන බැංකුමිකර සහ හාන්බාගාර බැංකුමිකර කළපිරිම, වාණිජ බැංකු මගින් සිදු කළ මූල්‍යනය නො

6.5 සංඛ්‍යා පටහන

දේශීය නො ගැනීමේ මූල්‍ය (ගුද්ධ)

රුපේයල් බ්ලියන

යෝතිය	2015	2016	2017	2018 (අ)
නො උපකරණ අනුව	592.7	248.4	294.3	437.2
හාන්බාගාර බැංකුමිකර (අ)	442.6	349.8	109.1	374.5
හාන්බාගාර විල්පත් (අ)	-26.4	98.5	-81.7	52.9
රුපේයල් නො	-31.4	-	-	-
ශ්‍රී ලංකා සංවර්ධන බැංකුමිකර	223.0	-120.5	53.3	-129.5
මහ බැංකු නාවකාලික				
අත්තිකාරම්	7.2	-67.8	116.5	-1.2
අනෙකුත් (අ)	-22.3	-11.5	97.0	140.4
ආයතන අනුව	592.7	248.4	294.3	437.2
බැංකු	291.8	140.0	187.7	109.5
බැංකු නොවන (අ)	300.9	108.5	106.5	327.8

මූලයන්: මුදල අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) නාවකාලික


(ආ) විදේශීය ආයත්සකයින් වෙත නිකුත් කරන ලද හාන්බාගාර බැංකුවන් සංවර්ධනයන් ප්‍රතිච්ඡාලිත සිරිම සඳහා ලබා ගැනීන ලද අරමුදල ඇතුළත් නොවේ.

(ඇ) විදේශීය ආයත්සකයින් වෙත නිකුත් කරන ලද හාන්බාගාර විල්පත් වට්නාම් ඇතුළත් නොවේ.

(ඈ) 2017 සහ 2018 වසර වලදී නම්වන්මතාව ව්‍යුත් දිගුකාලීන කළඳු මගින් ලේ මුදල ඇතුළත් වේ.

ආපසු ගෙවීමක් ලෙස වාර්තා වීමට ප්‍රධාන වගයෙන් හේතු වූ අතර, හාන්බාගාර විල්පත් මගින් සිදු කළ මූල්‍යනය සැලකිය යුතු ලෙස අඩු විය. කෙසේ වුවද, බැංකු නොවන මූල්‍යවාලින් සිදු කළ මූල්‍යනය සමස්ත දේශීය මූල්‍යනයේ ප්‍රතිඵත්තයක් ලෙස 2017 වසරේ පැවති සියයට 36.2 (රුපේයල් බ්ලියන 106.5) ව සාපේක්ෂව 2018 වසරේදී සියයට 75.0 (රුපේයල් බ්ලියන 327.8) ක් විය. හම්බන්තොට වරායේ දිගුකාලීන කළඳු මිනින් ලද රුපේයල් බ්ලියන 107.9 ක් 2018 වසරේ බැංකු නොවන මූල්‍ය මගින් සිදු කළ මූල්‍යනය තුළ අඩංගු වේ.

රුපේයල්වලින් නාමනය කරන ලද හාන්බාගාර බැංකුමිකරවල සහ හාන්බාගාර විල්පත්වල විදේශීය ආයත්සන සැලකිය යුතු ලෙස රටින් පිටතට ගලායුම හේතුවෙන් 2018 වසරේදී විදේශීය මූල්‍ය මාර්ගයෙන් රස් කරනු ලැබූ අරමුදල ප්‍රමාණය අඩු විය. ඒ අනුව, විදේශීය මූල්‍ය මිනින් අයවැය මූල්‍යනය කිරීම 2017 වසරේ පැවති රුපේයල් බ්ලියන 439.2 සිට 2018 වසරේදී රුපේයල් බ්ලියන 323.5 දක්වා අඩු විය. 2018 වසරේදී ජාත්‍යන්තර ස්කෝටරින්ට බැංකුමිකර මාර්ගයෙන් සිදු කළ ගුද්ධ මූල්‍යනය, 2017 වසරේදී වැඩි රුපේයල් බ්ලියන 228.5 (එ.ඒ. බොලර් බ්ලියන 1.5) ව සාපේක්ෂව රුපේයල් බ්ලියන 390.4 (එ.ඒ. බොලර් බ්ලියන 2.5) ක් විය. පසුගිය වසරේදී රුපේයල් බ්ලියන 57.3 ක රජයේ සුරක්ෂිත වල විදේශීය ආයත්සන සිදු වූ අතර 2018 වසරේදී එය රුපේයල් බ්ලියන 141.1 ක ගුද්ධ ආපසු ගෙවීමක් ලෙස වාර්තා විය. මේ අතර, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම මාර්ගයෙන් සිදු



කළ මූල්‍යනය, 2017 වසරේ වූ රුපියල් බිලියන 152.7 ත සාපේක්ෂව 2018 වසරේදී රුපියල් බිලියන 66.6 ක් විය. 2018 වසරේදී විදේශීය ව්‍යාපෘති මාර්ගයෙන් සිදු කළ ගුද්ධ නය ගැනීම් 2017 වසරේදී වූ රුපියල් මිලියන 779 ත සාපේක්ෂව රුපියල් බිලියන 7.7 ක් විය. 2018 වසරේදී විදේශීය ව්‍යාපෘති මූල්‍යනයේදී වින අපනයන-ආනයන බැංකුව (එක්සිම් බැංකුව), ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජපාන රජය සහ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රධාන මූලාශ්‍ර විය.

2018 වසරේදී භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැංකුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැංකුම්කර යනාදී නය උපකරණ මාර්ගයෙන් සිදු කළ රජයේ ගුද්ධ නය ගැනීම් සැලකිය යුතු ලෙස වැඩි විය. ඒ අනුව, දේශීය නය උපකරණ මාර්ගයෙන් නය ගැනීම් 2017 වසරේ පැවති රුපියල් බිලියන 80.8 සිට 2018 වසරේදී රුපියල් බිලියන 298.0 දක්වා වැඩි වූ අතර, රජයේ සුරක්ෂා මාර්ගයෙන් නය ලබාගැනීම ඉහළ යැම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. භාණ්ඩාගාර බැංකුම්කර මාර්ගයෙන් ලබාගත් නය 2017 වසරේ වූ රුපියල් බිලියන 109.1 සිට 2018 වසරේදී රුපියල් බිලියන 374.5 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. මේ අතර, භාණ්ඩාගාර බිල්පත් මාර්ගයෙන් ලබාගත් නය, 2017 වසරේදී වූ රුපියල් බිලියන 81.7 ක ගුද්ධ නය ආපසු ගෙවීමට සාපේක්ෂව 2018 වසරේදී රුපියල් බිලියන 52.9 ක් විය. ශ්‍රී ලංකා සංවර්ධන බැංකුම්කර මාර්ගයෙන් 2017 වසරේදී ලබාගත් නය රුපියල් බිලියන 53.3 ක් වූ අතර එය මෙම වසරේදී රුපියල් බිලියන 129.5 ක ගුද්ධ නය ආපසු ගෙවීමක් ලෙස වාර්තා විය. මේ අතර, වසර තුළදී මහ බැංකු තාවකාලික අන්තිකාරම්වල අඩුවීම හේතුවෙන්, උපකරණ නොවන මූලාශ්‍රවලින් ලබාගත් නය, 2017 වසරේ පැවති රුපියල් බිලියන 213.5 සිට 2018 වසරේදී රුපියල් බිලියන 139.3 දක්වා අඩු විය.

ශ්‍රී ලංකා සංවර්ධන බැංකුම්කර හා අක්වෙරල බැංකු ඒකක මගින් ලබාගත් නය ඇතුළත් විදේශීය ව්‍යවහාර මුදලින් ලබාගත් දේශීය නය ප්‍රමාණය 2018 වසර තුළදී සමස්තයක් ලෙස ගුද්ධ නය ආපසු ගෙවීමක් ලෙස වාර්තා වූ අතර අක්වෙරල බැංකු ඒකක මගින් සිදු කළ ගුද්ධ නය ගැනීම් රුපියල් බිලියන 129.5 ක ගුද්ධ නය ආපසු ගෙවීමක් ලෙස වාර්තා වූ අතර අක්වෙරල බැංකු ඒකක මගින් සිදු කළ ගුද්ධ නය ගැනීම් රුපියල් බිලියන 19.1 දක්වා අඩු විය. රුපියල් බිලියන 234.1 (එ.ඡ. බොලර් බිලියන 1.5) ක දෙ නය ගැනීම් සහ රුපියල් බිලියන 363.6 (එ.ඡ. බොලර් බිලියන 2.3) ක දෙ නය ගැනීම් අතර පරතරය හේතුකොට ගෙන ශ්‍රී ලංකා සංවර්ධන බැංකුම්කර මාර්ගයෙන් ලබාගත් නය, වසර තුළදී ගුද්ධ නය ආපසු ගෙවීමක් ලෙස වාර්තා විය. විදේශීය ව්‍යවහාර මුදලින් ලබාගත් ගුද්ධ දේශීය නය 2017 වසරේ වූ රුපියල් බිලියන 86.6 ක ගුද්ධ නය ගැනීමට සාපේක්ෂව 2018 වසරේදී රුපියල් බිලියන 110.4 ක ගුද්ධ නය ආපසු ගෙවීමක් ලෙස වාර්තා වූ අතර, රුපියල්වලින් වට්නාකම තක්සේරු කරන ලද ගුද්ධ දේශීය මූල්‍යනය 2017 වසරේ පැවති රුපියල් බිලියන 207.7 සාපේක්ෂව 2018 වසරේදී එය රුපියල් බිලියන 547.6 ක් විය.

6.4 රෘප නය සහ නය දේවාකරණ ගෙවීම්

මධ්‍යම රජයේ නය


මධ්‍යම රජයේ නය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසර අවසානයට පැවති සියයට 76.9 සිට 2018 වසර අවසානය වන විට සියයට 82.9 දක්වා වැඩිවිය. ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, සාපේක්ෂ වශයෙන් පහළ නාමික දෙ දේශීය නිෂ්පාදිතය සහ අයවැය හිගය මූල්‍යනය කිරීම සඳහා ඉහළ ගුද්ධ නය ගැනීම් යනාදියේ සමස්ත බලපෑම, නය අනුපාතය 2018 වසර තුළදී ඉහළ යැම සඳහා හේතු විය. නාමික වශයෙන් සැලකුවිට, මධ්‍යම රජයේ සමස්ත නොපියවූ නය ප්‍රමාණය 2018 වසර අවසානය වන විට රුපියල් බිලියන 11,977.5 දක්වා සියයට 16.1 කින් වැඩි විය. 2018 වසරේදී විදේශීය ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා විනිමය අනුපාතිකයේ සිදු වූ වෙනස හේතුවෙන් මධ්‍යම රජයේ නය ප්‍රමාණය රුපියල් බිලියන 1,063.2 කින් වැඩි වීමද ඉහත නය ප්‍රමාණය ඉහළ යැම සඳහා හේතු විය. මේ අතර, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැංකුම්කර නිකුත් කිරීම් සහ කළුපිරිම්වල පොත් අය සහ මූහුණත් අය වෙනස වන

වට්ටම් සාධකය තේතුවෙන් නො ප්‍රමාණය වසර තුළී රැඹියල් බිලියන 81.2 කින් වැඩි විය. දේශීය නො ප්‍රමාණය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසර අවසානයට පැවති සියයට 41.7 සිට 2018 වසර අවසානය වන විට සියයට 41.6 දක්වා සුළු වශයෙන් අඩු වූ අතර, විදේශීය නො ප්‍රමාණය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසර අවසානයට පැවති සියයට 35.2 සිට 2018 වසර අවසානය වන විට සියයට 41.2 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය.

සමස්ත නොපියවූ නො ප්‍රමාණයෙහි ප්‍රතිගතයක් ලෙස සැලකුවේ, දේශීය නො ප්‍රමාණයට 2017 වසර අවසානයට පැවති සියයට 54.2 සිට 2018 වසර අවසානය වන විට සියයට 50.2 දක්වා අඛණ්ඩව තෙවැනි වසරටත් අඩු විය. නාමික වශයෙන්, දේශීය නො ප්‍රමාණය 2017 වසරේදී පැවති සියයට 4.7 ක වැඩිවිමට සාපේක්ෂව 2018 වසර අවසානය වන විට රැඹියල් බිලියන 6,018.0 දක්වා සියට 7.6 කින් වැඩි විය. කෙටිකාලීන නො ප්‍රමාණය සමස්ත දේශීය නො ප්‍රමාණයෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසර අවසානයට පැවති සියයට 18.4 සිට 2018 වසර අවසානය වන විට සියයට 18.9 දක්වා වැඩි විය. රජයේ බැංකු අයිරා ශේෂ වැඩිවිම සහ නොපියවූ භාණ්ඩාගාර බැං්පත් ප්‍රමාණය වැඩිවිම මගින් කෙටිකාලීන නො ප්‍රමාණයෙහි වැඩිවිම විශාල වශයෙන් පිළිබඳ කෙරෙයි. කෙටිකාලීන දේශීය නො වලින්, භාණ්ඩාගාර බැං්පත් මාර්ගයෙන් ලබාගත් නො ප්‍රමාණය ද 2017 වසර අවසානයට පැවති රැඹියල් බිලියන 697.2 සිට 2018 වසර අවසානයට රැඹියල් බිලියන 746.9 දක්වා වැඩි විය. කෙසේ ව්‍යවද, තාවකාලික අන්තිකාරම් මගින් ලබාගත් නොපියවූ නො ප්‍රමාණය

6.3 රෘප සටහන

මධ්‍යම රජයේ නොපිය වූ ණය



6.6 සංඛ්‍යා සටහන

මධ්‍යම රජයේ නොපිය වූ ණය (වසර අවසානයට)

යිරිය	රුපියල් තිලියන			
	2015	2016	2017	2018
මුළු රාජු අය	8,503,227	9,387,303	10,313,045	11,977,539
දේශීය අය (ආ)	4,959,196	5,341,507	5,594,427	6,017,992
පරිණා කාලය අනුව				
කොට්කාලීන	913,291	968,396	1,031,181	1,134,553
මලු හා දිගුකාලීන	4,045,905	4,373,111	4,563,246	4,883,439
ආයතන අනුව				
බැංකු	1,924,036	2,114,901	2,328,544	2,315,320
බැංකු නොවන	3,035,160	3,226,606	3,265,883	3,702,671
විදේශීය අය	3,544,031	4,045,796	4,718,618	5,959,547
නො වර්ගය අනුව				
සහනදායී අය	1,729,895	1,897,680	2,130,482	2,705,836
සහනදායී නොවන අය	507,047	538,859	560,207	268,556
වාණිජ අය (ආ)	1,307,089	1,609,257	2,027,928	2,985,156
ව්‍යවහාර මුදල් අනුව				
වි.ගැඹි.	734,552	755,614	829,537	954,761
ඒ.ජ. බොලර්	1,733,790	2,207,431	2,650,431	3,781,626
ඡ්‍යාන යෙන්	470,109	496,852	516,218	622,852
පුලර්	181,084	183,561	208,075	225,831
වෙනත්	424,495	402,338	514,356	374,477
සභානා:				
විනිමය අනුපාතය මූල්‍ය විවෘතය	285,091	186,650	225,223	1,063,218
විදේශීය අය මත	228,731	161,697	211,868	963,181
විදේශීය ව්‍යවහාර මුදල් අනුලින් ව්‍යෙන්කම තක්සිස්ථාන කළ දේශීය අය මත	56,360	24,953	13,355	100,037


මුළුයන්: මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) නොවනා
(ආ) විදේශීය ආයත්කමයින්ට නිකුත් කරන ලද භාණ්ඩාගාර බැං්කීමකර සහ රාජ්‍ය ආයතන මගින් ලංකා බැංකි හේතුවෙන් ගැනීම සඳහා 2012 දී නිකුත් කළ රු. 78,447 ක භාණ්ඩාගාර බැං්කීමකර ඇඟුලත් නොවේ. 2017 ජනවාරි මසයේදී රාජ්‍ය සම්බන්ධ මහත් බැං්කීමකර තුළ පිරිම නිය දැනට පවත්නා නොපිය වූ නො ප්‍රමාණය රු. 56,662 කි.
(ඇ) රැඹියල් ව්‍යවහාකම්න් පුදු භාණ්ඩාගාර බැං්කීමකර සහ භාණ්ඩාගාර බැං්කීමකර එදු කළ විදේශීය ආයත්කනාවල නොපිය වූ ප්‍රමාණය ඇඟුලත් වේ.

2017 වසර අවසානයට පැවතුනි රැඹියල් බිලියන 199.8 සිට 2018 වසර අවසානය වන විට රැඹියල් බිලියන 198.6 දක්වා සුළු වශයෙන් අඩු විය. මේ අතර, මැදි හා දිගුකාලීන නො දේශීය අය ප්‍රමාණයෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේදී පැවති සියයට 81.6 ට සාපේක්ෂව 2018 වසරේදී සියයට 81.1 දක්වා සුළු වශයෙන් අඩු විය. භාණ්ඩාගාර බැං්කීමකර, නොපියවූ දේශීය නො කළමෙනි ප්‍රමාඨ වන අතර, ඒ මගින් ලබාගත් නො ප්‍රමාණය සමස්ත දේශීය නො ප්‍රමාණයෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසර අවසානයට පැවති සියයට 68.3 (රැඹියල් බිලියන 3,822.6) ට සාපේක්ෂව 2018 වසර අවසානයට සියයට 68.8 (රැඹියල් බිලියන 4,140.7) ක් විය. කෙසේ වෙතත්, වසර කුළුදී, අයවැය තිගය මුළුයනාය කිරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන බැං්කීමකර මත පැවති අඩු රැඹියාව පිළිබඳ කෙරෙමින් ශ්‍රී ලංකා සංවර්ධන තිගය මුළුයනාය

6.9 රුප සටහන

මධ්‍යම රුපයේ නොපිය වූ දේශීය ණය සංස්කීර්ණය - 2018




බැඳුම්කරවල අගය 2018 වසර අවසානය වන විට රුපියල් බිලියන 614.2 දක්වා සියයට 3.7 කින් අඩු විය.

දේශීය බැංකු අංශයෙන් ලබාගත් මධ්‍යම රුපයේ නොපියවූ අය ප්‍රමාණය 2018 වසර අවසානය වන විට රුපියල් බිලියන 2,315.3 දක්වා සූලු වශයෙන් අඩු වූ අතර, මහ බැංකුවෙන් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය රුපියල් බිලියන 244.1 දක්වා වැඩි වුවද, වාණිජ බැංකුවලින් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය අඩුවීම ඒ සඳහා හේතු විය. බැංකු අංශයෙන් ලබාගත් අය ප්‍රමාණය සමස්ත දේශීය අය ප්‍රමාණයෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසර අවසානයට පැවති සියයට 41.6 සිට 2018 වසර අවසානය වන විට සියයට 38.5 දක්වා අඩු විය. 2017 වසර අග වන විට පැවති රුපියල් බිලියන 9.9 ක් භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් නොපියවූ අය ප්‍රමාණයට සාපේක්ෂව 2018 වසර අගවන විට රුපියල් බිලියන 45.8 ක් බවට පත්වීම හේතුවෙන් මහ බැංකුවෙන් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි විය. කෙසේ වුවද, 2018 වසර අවසානය වන විට මහ බැංකු තාවකාලික අත්තිකාරම් මගින් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය රුපියල් බිලියන 198.6 දක්වා සූලු වශයෙන් අඩු විය. මේ අතර, 2018 වසරදී භාණ්ඩාගාර බැඳුම්කරවල වාණිජ බැංකු මගින් සිදු කළ ආයෝජන අඩු වීම හේතුවෙන් වාණිජ බැංකු මගින් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය 2018 වසර අවසානය වන විට රුපියල් බිලියන 2,071.2 දක්වා අඩු විය. ඒ අනුව, වාණිජ බැංකු සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය 2017 වසර අවසානයට පැවති රුපියල් බිලියන 803.5 සිට 2018 වසර අවසානය වන විට රුපියල් බිලියන 658.1 දක්වා අඩු විය. වසර තුළදී බැංකු නොවන අංශය මගින් භාණ්ඩාගාර බැඳුම්කරවල සිදු කළ ආයෝජන ඉහළ යැම හේතු කොටගෙන, 2018

6.10 රුප සටහන

මධ්‍යම රුපයේ නොපිය වූ විදේශීය අය සංස්කීර්ණය - 2018



ව්‍යුත් ප්‍රමාණය දේශීය අය ප්‍රමාණයෙහි ප්‍රතිශතයක් ලෙස බැංකු නොවන අංශයේ අය පසුගිය ව්‍යුත් පැවති සියයට 58.4 සිට සියයට 61.5 දක්වා වැඩි වූ අතර, මෙම අංශයෙන් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය රුපියල් බිලියන 3,702.6 ක් විය.

2018 වසර අවසානය වන විට විදේශීය ව්‍යුත් ව්‍යුත් ප්‍රමාණය මුදලින් වටිනාකම තක්සේරු කළ දේශීය අය ප්‍රමාණය 2017 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 702.1 (එ.ඡ. බොලර් මිලියන 4,593.2) සිට රුපියල් බිලියන 714.7 (එ.ඡ. බොලර් මිලියන 3,911.0) දක්වා සූලු වශයෙන් වැඩි විය. 2018 වසර අවසානය වන විට අක්වෙරල බැංකු ඒකක මගින් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය රුපියල් බිලියන 100.5 (එ.ඡ. බොලර් මිලියන 550) දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ඕය අතර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය රුපියල් බිලියන 614.2 (එ.ඡ. බොලර් මිලියන 3,361) දක්වා අඩු විය. මේ අතර, රුපියල්වලින් වටිනාකම තක්සේරු කළ දේශීය අය ප්‍රමාණය 2018 වසර අග වන විට රුපියල් බිලියන 5,303.3 දක්වා රුපියල් බිලියන 410.9 කින් වැඩි විය.


ප්‍රධාන විදේශීය ව්‍යුත් ව්‍යුත් ප්‍රමාණය මුදල් වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය විම හේතුවෙන් මධ්‍යම රුපයේ විදේශීය අය ප්‍රමාණයෙහි රුපියල් අගය 2018 වසරදී ද අඛණ්ඩව වැඩි විය. 2018 වසර අවසානය වන විට නොපියවූ විදේශීය අය ප්‍රමාණය 2017 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 4,718.6 සිට රුපියල් බිලියන 5,959.5 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. 2018 වසරදී

වාණිජ ගණ ඇතුළු සහනදායී නොවන ගණ රුපියල් බිලියන 3,253.7 දක්වා වැඩි වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැඳුම්කර නිකුත් කිරීම (එ.ජ. බොලර් බිලියන 2.5) සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් (එ.ජ. බොලර් බිලියන 1.0) ලබා ගැනීම ප්‍රධාන වශයෙන් හේතු විය. මෙම කාණ්ඩය යටතේ, ප්‍රධාන වශයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොඩර් සංවිත බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංමිත සමග රාජු සුර කුම්පත් වෙළඳපොලෙන් විදේශීය ආයෝජන රින් පිටතට රැගෙන යැම පිළිබඳ කෙරෙමින් විදේශීය ආයෝජකයන් සතු නොපියවූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 158.8 දක්වා රුපියල් බිලියන 163.8 කින් අඩු විය. මේ අතර, 2018 වසරදී ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැඳුම්කර නිකුත් කිරීමන් සමග 2018 වසර අවසානය වන විට නොපියවූ ජාත්‍යන්තර ස්වේච්ඡන්ව ගණ ප්‍රමාණය රුපියල් බිලියන 2,220.4 (එ.ජ. බොලර් බිලියන 12.2) දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. කෙසේ වුවද, සමස්ත විදේශීය ගණ ප්‍රමාණයේ ප්‍රතිතිතයක් ලෙස සහනදායී නොවන ගණ ප්‍රමාණය 2017 වසර අවසානය වන විට පැවති සියයට 54.8 සිට 2018 වසර අවසානය වන විට සියයට 54.6 දක්වා සුළු වශයෙන් අඩු විය. සහනදායී ගණ ප්‍රමාණය 2017 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 2,130.5 සිට 2018 වසර අවසානය වන විට රුපියල් බිලියන 2,705.8 දක්වා වැඩි විය.

ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල්ල අගය අවප්‍රමාණය විම හේතු කොටගෙන මුළු ගණ ප්‍රමාණයෙහි රුපියල් බිලියන 1,063.2 කින් වැඩිවිමට හේතු විය.

6.11 රෘප සටහන

ව්‍යවහාර මුදල් වර්ග අනුව මධ්‍යම රෘපයේ සමස්ත තොරිය වූ ණය සංස්කීර්ණ - 2018



වසර තුළදී එ.ජ. බොලර්, ජපන් යෙන්, විශේෂ ගැනුම් හිමිකම (වී.ගැ.හි.), යුරෝ, ස්වේච්ඡන් ප්‍රවුම් සහ ඉත්සාය රුපියල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පිළිවෙළින් සියයට 16.4 කින්, සියයට 18.1 කින්, සියයට 14.1 කින්, සියයට 12.7 කින්, සියයට 11.4 කින් සහ සියයට 8.7 කින් සැලකිය යුතු ලෙස අවප්‍රමාණය විය. 2018 වසර අවසානය වන විට රෘපයේ විදේශීය ගණ ප්‍රමාණය එ.ජ. බොලර් (සියයට 63.5), වී.ගැ.හි. (16.0), ජපන් යෙන් (10.5), යුරෝ (3.8) සහ අනෙකුත් ව්‍යවහාර මුදල්වලින් (6.3) සමන්විත විය. ඒ අනුව, ප්‍රධාන වශයෙන් ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය විම හේතුවෙන්, නොපියවූ විදේශීය ගණ ප්‍රමාණය රුපියල් බිලියන 963.2 කින් වැඩිවූ අතර, එ.ජ. බොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල්ල අගය අවප්‍රමාණය විම හේතුවෙන් විදේශීය ව්‍යවහාර මුදලින් වටිනාකම තක්සේරු කරන ලද දේශීය ගණ ප්‍රමාණය (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ අක්වෙරල බැංකු එකකවලින් ලබාගත් ගණ) රුපියල් බිලියන 100.0 කින් වැඩි විය. ශ්‍රී ලංකා රුපියල්ල අගය අවප්‍රමාණය විම නිසා රෘපයේ විදේශීය ගණ ප්‍රමාණයෙහි රුපියල් අගය වැඩි වන නමුත් එවැනි විදේශීය විනිමය අවප්‍රමාණයක් නිසා විදේශීය ව්‍යවහාර මුදලින් වටිනාකම තක්සේරු කරන ලද ගණ ප්‍රමාණයෙහි විදේශ විනිමය අගය නොවෙනස්ව පවතිනු ඇතේ. රෘපය වෙන ගලා එන විදේශ විනිමය භාවිත කිරීමෙන් විදේශ මුදලින් වටිනාකම තක්සේරු කළ ගණ ප්‍රමාණයට අදාළව ගණ සේවාකරණය සිදු කෙරෙන නිසා, ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමෙන් නොපියවූ ගණ ප්‍රමාණයෙහි රුපියල් අගය වැඩිවිම විදේශ මුදලින් ගණ සේවාකරණයෙහි එතරම් සැලකිය යුතු බලපෑමක් එල්ල නොකරනු ඇතේ.

මධ්‍යම රෘපයේ ගණ සේවාකරණ ගෙවීම


2018 වසරදී නාමික වශයෙන් සමස්ත ගණ සේවාකරණය, 2017 වසරේ පැවති රුපියල් බිලියන 1,603.0 සිට 2018 රුපියල් බිලියන 2,088.6 දක්වා සියයට 30.3 (රුපියල් බිලියන 485.5) ක සැලකිය යුතු වැඩිවිමක් වාර්තා කළේය. වසර තුළදී ගණ සේවාකරණ ගෙවීම ඉහළ යැම සඳහා ගණ ආපසු ගෙවීම් සහ පොලී ගෙවීම් ඉහළ යැම හේතු විය. සමස්ත ගණ සේවාකරණ ගෙවීම්වලින් සියයට 59.2 වූ ගණ ආපසු ගෙවීම් 2017 වසරදී පැවති රුපියල් බිලියන 867.5 සිට 2018 වසරදී රුපියල් බිලියන 1,236.4 දක්වා සියයට 42.5 කින් සැලකිය යුතු ලෙස වැඩි විය. වසර තුළදී ගණ ආපසු ගෙවීම් වැඩිවිම සඳහා ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, අක්වෙරල බැංකු එකකවලින් ලබාගත් ගණ සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම කළුපිරීම හේතු විය. 2018

6.7 සංඛ්‍යා සටහන

ବିରତ୍ୟ	2015	2016	2017	2018 (₹)
ନେଟ୍ ଡେପୋକରଣ ଗେଲିଥି	1,317,791	1,352,443	1,603,049	2,088,551
ଦେଣ୍ଡିଯ	918,112	1,056,624	1,213,498	1,561,363
ଵିଦେଣ୍ଡିଯ	399,679	295,820	389,551	527,188
ନେଟ୍ ଆପାମ୍ ଗେଲିଥି	808,117	741,549	867,484	1,236,361
ଦେଣ୍ଡିଯ	523,824	572,442	642,875	921,881
ଵିଦେଣ୍ଡିଯ	284,293	169,107	224,609	314,480
ଫେଲୀ ଗେଲିଥି	509,674	610,895	735,566	852,190
ଦେଣ୍ଡିଯ	394,289	484,182	570,623	639,482
କେବିଟ୍ୟୁଲିନ	57,728	78,787	81,275	74,525
ମୈଟ୍ ହା ଡିଗ୍ରେଜ୍ସନ୍	336,561	405,394	489,348	564,957
ଵିଦେଣ୍ଡିଯ	115,386	126,713	164,942	212,708
(ଅ) ବାଲକୁଳିକ				
				ଉଲ୍‌ଲଙ୍ଘନ କରି ରଖି ଭାବୁକାରୀ ଦେଇଲାଏଇ

වසරේදී භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වූ ගෙවීම් පිළිවෙළින් රුපියල් බිලියන 510.0 දක්වා සියයට 43.3 කින් සහ රුපියල් බිලියන 363.6 දක්වා සියයට 27.5 කින් වැඩි විය. එමෙන්ම, අක්වෙරල බැංකු ඒකකවලින් ලබාගත් ගෙවීම් ආපසු ගෙවීම්ද වසර තුළදී රුපියල් බිලියන 47.8 දක්වා රුපියල් බිලියන 46.0 කින් සැලකිය යුතු ලෙස වැඩි විය. මේ අතර, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමෙහි කොටසක් ආපසු ගෙවීම නිසා විදේශීය ගෙවීම්ද රුපියල් බිලියන 314.5 දක්වා සියයට 40.1 කින් වැඩි විය. 2018 වසරේදී සමස්ත පොලී ගෙවීම්ද 2017 වසරේදී පැවති රුපියල් බිලියන 735.6 සිට 2018 වසරේදී රුපියල් බිලියන 852.2 දක්වා සියයට 15.9 කින් වැඩි විය. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගෙන් යුතු පෙන්නාම කරමින්, 2018 වසරේදී

6.12 රුප සටහන
මධ්‍යම රුපයේ නාය සේවකරණ ගෙවීම්
(ද.ඩී.ති.යෙහි ප්‍රතිඵලයක් ලෙස)



භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වූ පොලී ගෙවීම් රුපියල් බිලියන 501.5 දක්වා සියයට 14.4 කින් වැඩිවීම දේශීය පොලී ගෙවීම වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. විදේශ වාණිජ තෝර ගැනීම් සඳහා වූ පොලී ගෙවීම වැඩිවීම සහ ප්‍රධාන ව්‍යවහාර මූදල් වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශීය තෝර සඳහා වූ පොලී ගෙවීම 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී රුපියල් බිලියන 212.7 දක්වා සියයට 29.0 (රුපියල් බිලියන 47.8) කින් වැඩි විය. 2018 වසරේදී දේශීය මූලාශ්‍ර සඳහා වූ තෝර සේවාකරණ ගෙවීම රුපියල් බිලියන 1,561.4 දක්වා සියයට 28.7 කින් වැඩි වූ අතර, විදේශීය මූලාශ්‍ර සඳහා වූ තෝර සේවාකරණ ගෙවීම රුපියල් බිලියන 527.2 දක්වා සියයට 35.3 කින් වැඩි විය.

ණය සේවාකරණ ගෙවීම්වලට අදාළ දැඟක 2018 වසරේදී දුරටත කාර්යසාධනයක් පෙන්වන ලදී. සමස්ක නය සේවාකරණ ගෙවීම් 2018 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස, පෙර වසර පැවැති සියයට 11.9 සිට සියයට 14.5 දක්වා වැඩි විය. දේශීය නය ආපසු ගෙවීම් ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේ පැවැති සියයට 4.8 සිට 2018 වසරේදී සියයට 6.4 දක්වා වැඩි

6.3 සංඛ්‍යා සටහන

දුරකථන	2015	2016 (ණ)	2017 (ණ)	2018 (ණ)
මධ්‍යම රජයේ නෙ/දැදැනී.	77.7	78.3	76.9	82.9
දේශීය නෙ/දැදැනී.	45.3	44.5	41.7	41.6
විදේශීය නෙ/දැදැනී.	32.4	33.7	35.2	41.2
මුළු විදේශීය නෙ/ප්‍රත්‍යාග්‍යන (අ)	154.0	159.3	162.2	181.0
මුළු නෙ සේවකරණ ගෙවීම්/දැදැනී	12.0	11.3	11.9	14.5
මුළු නෙ සේවකරණ ගෙවීම්/ රජයේ ආදායම (අ)	90.6	80.2	87.5	108.8
එපින් දේශීය නෙ සේවකරණ ගෙවීම්/රජයේ ආදායම (අ)	63.1	62.7	66.3	81.3
මුළු නෙ සේවකරණ ගෙවීම්/රජයේ වියදම (ඉ)	42.5	44.0	46.6	53.1
එපින් දේශීය නෙ සේවකරණ ගෙවීම්/රජයේ වියදම (ඉ)	29.6	34.4	35.3	39.7
විදේශීය නෙ සේවකරණ ගෙවීම්/ ප්‍රත්‍යාග්‍යන (අ)	17.4	11.6	13.4	16.0
මුළු නෙ පොලී ගෙවීම්/දැදැනී.	4.7	5.1	5.5	5.9
දේශීය නෙ පොලී ගෙවීම්/දැදැනී.	3.6	4.0	4.3	4.4
ප්‍රත්‍යාග්‍යන පොලී ගෙවීම්/ විදේශීය නෙ පොලී ගෙවීම්/	23.2	27.5	29.6	30.6
ප්‍රත්‍යාග්‍යන (ඇ)	5.0	5.0	5.7	6.5

මූලයන්: ශ්‍රී ලංකා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහ බැංකුව
රජයේ ප්‍රතිපාදන සංඛ්‍යාත්‍යාලෙකුව
(අ) රජයේ ප්‍රතිපාදන සංඛ්‍යාත්‍යාලෙකුව පෙනෙනු ලබන විසින් 2019
මාර්තු 19 දින තිබුණු කරන දෙන ප්‍රතිපාදන සංඛ්‍යාත්‍යාලෙකුව
නො ඇති ආකෘතියෙන් නිසා පෙනෙනු ලැබේ

(ଅ) କୁଳାଳିକ
 (ଅପରିଚିତ) କୁଳାଳିକ ହା ଦେଖିବା ଆପନାଙ୍କର
 (ଅଧିକ) ରତ୍ନରେ ଆଧୁନିକ ଆଧୁନିକିକ ଉପରିକରଣଙ୍କରେ ଅନୁଭବ
 (୮) କୁଳାଳିକ କୁଳାଳିକ କୁଳାଳିକ କୁଳାଳିକ

වූ අතර, විදේශීය ණය ආපසු ගෙවීමින් ද.දේශී.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේදී වූ සියයට 1.7 සිට 2018 වසරේදී සියයට 2.2 දක්වා වැඩි විය. සමස්ත පොලී ගෙවීම් ද.දේශී.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවැති සියයට 5.5 සිට 2018 වසරේදී සියයට 5.9 දක්වා වැඩි විය. දේශීය නිය මත සිදු කළ පොලී ගෙවීම් ද.දේශී.යෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසරේදී පැවැති සියයට 4.3 සිට 2018 වසරේදී සියයට 4.4 දක්වා වැඩි වූ අතර, විදේශීය නිය මත සිදු කළ පොලී ගෙවීම් 2018 වසරේදී ද.දේශී.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ පැවැති සියයට 1.2 සිට 2018 වසරේදී සියයට 1.5 දක්වා වැඩි විය. කවද, 2018 වසරේදී රජයේ ආදායමට වඩා රජයේ සමස්ත නිය සේවාකරණ ගෙවීම් ඉහළ බව

පිළිබඳ කෙරෙමින්, රජයේ මූල්‍ය ආදායමේ ප්‍රතිගතයක් ලෙස නිය සේවාකරණ ගෙවීම් 2017 වසරේ පැවැති සියයට 87.5 සිට 2018 වසරේදී සියයට 108.8 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. මේ අතර, විදේශීය නිය සේවාකරණ ගෙවීම් අපනයනවල ප්‍රතිගතයක් ලෙස 2017 වසරේදී පැවැති සියයට 13.4 සිට 2018 වසරේදී සියයට 16.0 දක්වා වැඩි විය.

නොමිය වූ රාජ්‍ය නිය

නොමිය වූ රාජ්‍ය නිය 2018 වසරේදී සැලකිය යුතු ලෙස වැඩි වූ අතර එය මධ්‍යම රජයේ නිය, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිච්‍යුහගත කිරීම සඳහා නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල නොමියවූ වට්නාමම,

6.9 සංඛ්‍යා සටහන නොමිය වූ රාජ්‍ය නිය (වසර අවසානයට)

ආයතනය	2015	2016	2017	2018 (අ)
රුපියල් මිලියන				
මධ්‍යම රජයේ සමස්ත නොමියවූ නිය	8,503,227	9,387,303	10,313,045	11,977,539
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිච්‍යුහගත කිරීම සඳහා නිකුත් කරන ලද නොමියවූ හාණ්ඩාගාර බැඳුම්කර (අ)	95,963	91,566	69,788	56,662
රාජ්‍ය ව්‍යවසායන් ලද විදේශ ව්‍යාපාර නිය	338,064	332,305	330,221	366,130
සිමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (මි ලංකා) සමාගම	26,284	23,791	23,955	24,964
මි ලංකා විදුලිබල මණ්ඩලය	173,874	166,613	155,535	168,649
මි ලංකා වරාය අධිකාරිය	137,906	141,901	150,730	172,517
රජයේ ඇපකර මත ලබාගත ඇෂි නිය (අ)	382,218	497,059	563,742	749,760
සිමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (මි ලංකා) සමාගම	158	1,386	9,330	10,829
ලංකා විදුලි බල මණ්ඩලය	2,937	19,927	15,153	21,376
ලංකා බණිත තෙල් නීතිගත සංස්ථාව	157,836	74,363	207,622	333,869
සිමා සහිත ලංකා නැව සංස්ථාව	7,575	11,331	11,436	13,098
මුළුන් ජෝන් කොනලාවල ආර්ථක විශ්ව විද්‍යාලය	15,852	20,187	28,060	36,843
සිමා සහිත ලංකා ගල් අයුරු (පුද්ගලික) සමාගම	5,000	6,000	5,886	11,000
ජාතික ජලසම්පාදන හා ජලපාවහන මණ්ඩලය	9,130	20,365	63,836	85,541
වී අමෙරි මණ්ඩලය	6,377	5,377	11,087	11,436
මාර්ග සංවර්ධන අධිකාරිය	135,574	141,948	162,701	189,022
අනෙකුත් සංස්ථා	41,780	196,176	48,631	36,746
රාජ්‍ය ව්‍යවසායන් මිනින් නිකුත් කළ නොමියවූ ජාත්‍යන්තර ස්මේල්ටින්ව බැඳුම්කර (ඇ)	25,211	26,215	26,750	31,981
රාජ්‍ය නිය	9,344,682	10,334,448	11,303,545	13,182,072
ද.දේශී.යෙහි ප්‍රතිගතයක් ලෙස (ඕ)				
මධ්‍යම රජයේ සමස්ත නොමියවූ නිය	77.7	78.3	76.9	82.9
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිච්‍යුහගත කිරීම සඳහා නිකුත් කරන ලද රු. මිලියන 4,397 ක් වැනි හාණ්ඩාගාර බැඳුම්කර ඇඹුල් වූ අතර එම බැඳුම්කරය 2016 වසරේදී කළේ රු. 0.9	0.9	0.8	0.5	0.4
රාජ්‍ය ව්‍යවසායන් ලද විදේශ ව්‍යාපාර නිය	3.1	2.8	2.5	2.5
රජයේ ඇපකර මත ලබාගත ඇෂි නිය (අ)	3.5	4.1	4.2	5.2
රාජ්‍ය ව්‍යවසායන් මිනින් නිකුත් කළ නොමියවූ ජාත්‍යන්තර ස්මේල්ටින්ව බැඳුම්කර (ඇ)	0.3	0.2	0.2	0.2
රාජ්‍ය නිය	85.3	86.1	84.2	91.2

(අ) නොමියවූ නිය ප්‍රතිගතයක් ලෙස (ඕ)

මූලයන්: මුදල අමාත්‍යාංශය
මි ලංකා මහ බැංකුව

(අ) (i). 2003 නොවුම්බර මායයේදී ප්‍රතිච්‍යුහගත කිරීම සඳහා නිකුත් කරන ලද රු. මිලියන 4,397 ක් වැනි හාණ්ඩාගාර බැඳුම්කර ඇඹුල් වූ අතර එම බැඳුම්කරය 2016 වසරේදී කළේ රු. 0.9

(ii). රාජ්‍ය ආයතන මිනින් නීතිගත සංස්ථාවට වෙවිය යුතු නිය පියවීම සඳහා 2012 දී නිකුත් කළ රු. මිලියන 78,447 ක් හාණ්ඩාගාර බැඳුම්කර ඇඹුල් වූ අතර එම බැඳුම්කරය 2017 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර කළේ එම්බින් නිසා දැනට පවත්නා නොමියවූ නිය ප්‍රමාණය රු. මිලියන 56,662 ක්.

(iii). මි ලංකා ගුවන් සේවා (මි ලංකා) සමාගම විදුලිබල මණ්ඩලය ප්‍රතිච්‍යුහගත කිරීම සඳහා නිකුත් කරන ලද රු. මිලියන 13,125 ක් හාණ්ඩාගාර බැඳුම්කර ඇඹුල් වූ අතර එම බැඳුම්කරය 2018 වර්ෂයේදී කළේ රු. 0.3

(අ) (ii). 2014 ප්‍රතිච්‍යුහගත කිරීම සඳහා නිකුත් කරන ලද රු. මිලියන 175 ක් ජාත්‍යන්තර ස්මේල්ටින්ව බැඳුම්කර ඇඹුල් වූ අතර, එම බැඳුම්කරය 2015 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2016 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2017 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2018 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2019 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2020 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2021 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2022 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2023 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2024 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2025 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2026 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2027 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2028 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2029 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2030 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2031 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2032 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2033 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2034 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2035 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2036 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2037 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2038 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2039 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2040 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2041 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2042 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2043 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2044 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2045 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2046 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2047 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2048 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2049 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2050 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2051 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2052 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2053 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2054 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2055 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2056 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2057 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2058 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2059 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2060 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2061 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2062 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2063 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2064 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2065 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2066 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2067 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2068 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැඳුම්කර වූ අතර, එම බැඳුම්කරය 2069 යාපෘති මායයේදී එම්බින් සම්බන්ධ බැ

රාජ්‍ය ව්‍යවසායයන් ලද විදේශීය ව්‍යාපාති තෙය, රජයේ ඇපැකර මත ලබාගෙන ඇති ගෙය සහ රාජ්‍ය ව්‍යවසායයන් මගින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කරවල නොපියවූ වටිනාකම යනාදියෙන් සමන්විත වේ. සමස්ත නොපියවූ රාජ්‍ය තෙය (රාජ්‍ය බැංකු ආයතන හැර) දියේ.නි.යෙහි ප්‍රතිග්‍රියක් ලෙස 2018 වසර අවසානය වන විට පෙර වසරේ පැවැති සියයට 84.2 සිට සියයට 91.2 දක්වා වැඩි විය. ප්‍රධාන විදේශීය ව්‍යවහාර මූල්‍යවලට සාමේශ්‍යව රැඹියල අවප්‍රමාණය වීම, සාපේක්ෂ වශයෙන් පහළ නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ රාජ්‍ය අංශයෙහි ඉහළ ග්‍රෑද තෙය ගැනීම්, නොපිය වූ රාජ්‍ය තෙය ඉහළයෙම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. නාමික වශයෙන්, සමස්ත නොපිය වූ රාජ්‍ය තෙය 2017 වසර අවසානයට පැවැති රැඹියල් බිලියන 11,303.5 සිට 2018 වසර අවසානය වන විට රැඹියල් බිලියන 13,182.1 දක්වා වැඩි විය. සමස්ත රාජ්‍ය තෙයෙහි ප්‍රධානතම තෙය කාණ්ඩාව වන මධ්‍යම රජයේ නොපියවූ තෙය, 2018 වසර අවසානය වන විට රැඹියල් බිලියන 11,977.5 දක්වා සියයට 16.1 කින් වැඩි වූ අතර, සමස්ත රාජ්‍ය තෙයෙහි ප්‍රතිග්‍රියක් ලෙස එය සියයට 90.9 ක් විය. රාජ්‍ය ඇපැකර මත ලබාගෙන ඇති තෙය 2017 වසර අවසානයට පැවැති රැඹියල් බිලියන 563.7 සිට 2018 වසර අවසානය වන විට රැඹියල් බිලියන 749.8 දක්වා සියයට 33.0 කින් වැඩි වූ අතර, එය සමස්ත නොපියවූ රාජ්‍ය තෙයෙහි ප්‍රතිග්‍රියක් ලෙස සියයට 5.7 ක් විය. මේ අතර, රාජ්‍ය ව්‍යවසායයන් ලද ව්‍යාපාති තෙය රාජ්‍ය ව්‍යවසායයන් මෙහෙයුම් නොපියවූ ව්‍යාපාති තෙයෙහි ප්‍රතිග්‍රියක් ලෙස, පසුගිය වසරේදී වූ රැඹියල් බිලියන 330.2 සහ රැඹියල් බිලියන 26.8 සිට 2018 වසර අවසානය වන විට පිළිවෙළින් රැඹියල් බිලියන 366.1 සහ රැඹියල් බිලියන 32.0 දක්වා අඩු විය. කොසේ ව්‍යවදා, ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්‍රාග්ධනය සැපයීම සඳහා නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බැඳුම්කර 2018 අගෝස්තු මාසයේදී පරිණතවීම හේතුකොටගෙන, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිච්‍යුහා කිරීම සඳහා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවල නොපියවූ වටිනාකම 2017 වසර අවසානයට පැවැති රැඹියල් බිලියන 69.8 සිට 2018 වසර අවසානය වන විට රැඹියල් බිලියන 56.7 දක්වා අඩු විය.

උප රාජ්‍ය ආයතනවල අයවැය කටයුතු

උප රාජ්‍ය ආයතනවල ප්‍රතිපත්ති දැකාව හා ක්‍රියාමාර්ග

පෙර වසරවලදී මෙන්ම, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය විසින් 2018 වසර තුළදී උප රාජ්‍ය ආයතනවල සංවර්ධන ක්‍රියාවලියේදී සුවිශේෂ වූ කාර්යභාරයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකාවේ උප රාජ්‍ය ආයතන පද්ධතිය පලාත් සභා 9 කින් සහ පලාත් පාලන ආයතන 341 කින් සමන්විත

වේ. 2018 වසර අවසානය වන විට පළාත් පාලන පද්ධතිය මහ නගර සභා 22 කින්, නගර සභා 43 කින් සහ ප්‍රාදේශීය සභා 276 කින් සමන්විත විය. මේ අනුව, උප රාජ්‍ය ආයතන මට්ටමේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සඳහාත් අධ්‍යාර සපයන ආයතන සමග එලුදුයිව සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම මගින් ආයෝජන පහසුකම් සැලැසීම සඳහාත් අමාත්‍යාංශය විසින් වසර තුළදී උප රාජ්‍ය ආයතන සමග සම්පූර්ණ කරන ලද අතර, ඒ තුළින් තුළින් ප්‍රාදේශීය සංවර්ධනයක් සිදු වනු ඇත.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ වැඩි දියුණු කිරීම ඇතුළුව යෝතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා උප රාජ්‍ය ආයතන මට්ටමින් ප්‍රමුඛත්වය ලබා දෙන ලදී. ඒ අනුව, දැරිය හැකි මිලකට පිරිසිදු පානිය ජලය ලබා ගැනීමේ හැකියාව ඉහළ තැවීමේ අරමුණින් පලාත් පාලන ආයතන වැඩි දියුණු කිරීමේ ව්‍යාපාතිය (පුර නැගුම වැඩිසටහන) 2018 වසරදීද අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශය තහවුරු කරන අතර තෝරාගත් පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා, දැනුම් කේත්තුයෙහි පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩිසටහන වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. මාතා සහ ලමා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපාතියද වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. තවද, සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කරන අතර, පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජාතික සන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපාතිය අඛණ්ඩව ක්‍රියාත්මක කළ අතර, ඒ යටතේ කොමිෂේස්ට් අංශන සහ අපද්‍රව්‍ය එකතු කරනු ලබන මධ්‍යස්ථාන පිහිටුවීම තුළින් ගාහාමිත් කොමිෂේස්ට් කිරීමේ සහ අපද්‍රව්‍ය වෙන් කර තබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලදී. මේ අමතරව, මහ කොමිෂ්‍ය ජල හා ප්‍රජාවල කළමනාකරණ ව්‍යාපාතිය සහ ග්‍රෑමිය පාලම් ඉදිකිරීමේ ව්‍යාපාතියද වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක විය.

තුළින් ප්‍රාදේශීය සංවර්ධනයක් ලඟා කර ගැනීමේ අරමුණින් යුතුව, මුදල කොමිෂ්‍යන් සභාව විසින් වසර තුළදී ක්‍රියාමාර්ග කිහිපයක් නිර්දේශ කරන ලදී. ඒ අනුව, තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි එලුදුයි බව ඉහළ නාවා ගැනීම සඳහා ජාතික සහ උප ජාතික මට්ටමේදී සැලසුම්කරණය සහ අධ්‍යාර්ථකා සඳහා අවශ්‍යතා තොරතුරු ඇතුළත් පොදු රාමුවක් ස්ථාපිත කිරීමට කොමිෂ්‍යන් සභාව විසින් නිර්දේශ කරන ලදී. තවද, එලුදුයි ලෙස අරමුදල් උපයෝජනය කිරීමට සහ ආයෝජනවල විනිවිදාහාවය හා වගකීම ප්‍රවත්තනයා

ගැනීම සඳහා, විමධ්‍යගත විෂයයන් යටතට ගැනෙන අංශ සංවර්ධනය කිරීමට වෙන් කරනු ලබන ප්‍රතිපාදන පළාත් සහා හරහා ලබා දීමට කොමිෂන් සහාව විසින් නිරදේශ කරන ලදී. එසේම, සිමිත සම්පත් එලඟ උපයෝග්‍යනය කිරීම සඳහා ජාතික සහ උප ජාතික ආයතන අතර ගක්මිමත් සම්බන්ධිකරණයක් තහවුරු කළ යුතු බව කොමිෂන් සහාව විසින් නිරදේශ කරන ලදී. මේ අමරත්ව, තුළින ප්‍රාදේශීය වර්ධනයක් ලාභ කර ගැනීම සඳහා පළාත් සහා අතර ප්‍රාග්ධන අරමුදල් බෙඩුහැරීමේදී කොමිෂන් සහාවේ නිරදේශවලට ඇඩ්ව අනුගත වන ලෙසට උපදෙස් ලබා දෙන ලදී.

පළාත් සහාවල අයවැය කටයුතු

පළාත් සහාවල මූල්‍ය ආදායම නාමික වශයෙන් 2018 වසරේදී අඛණ්ඩව ඉහළ ගියද, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස එය පෙර වසරේ පැවති මට්ටමේම නොවෙනස්ව පැවතුණි. බඳු ආදායම ඉහළ යැම් හේතුවෙන් පළාත් සහාවල සමස්ත ආදායම 2017 වසරේ පැවති රුපියල් බිලියන 87.0 සිට 2018 වසරේදී රුපියල් බිලියන 90.9 දක්වා සියයට 4.6 කින් ඉහළ ගිය අතර බඳු නොවන ආදායමේ අඩු වීමක් වාර්තා විය. කෙසේ වෙතත්, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සමස්ත ආදායම සියයට 0.6 ක් ලෙස පෙර වසරේ පැවති මට්ටමේම නොවෙනස්ව පැවතුණි. 2018 වසරේදී බඳු ආදායම නාමික වශයෙන් රුපියල් බිලියන 82.4 දක්වා සියයට 6.0 කින් ඉහළ ගිය අතර, බඳු නොවන ආදායම රුපියල් බිලියන 8.6 දක්වා සියයට 7.7 කින් අඩු විය. ජාතිය ගොඩනැගීමේ බඳු ආදායමෙන් මධ්‍යම රජය විසින් සිදු කරන පැවතුම් රුපියල් බිලියන 33.9 දක්වා සියයට 3.5 කින් ඉහළ ගිය අතර 2018 ජුලි මස සිට මත්පැන් ආයතනය සහ නිෂ්පාදනය මත ලබා දී තිබූ බඳු තිදහස් කිරීම ඉවත් කිරීම හේතුවෙන් ජාතිය ගොඩනැගීමේ බඳු ආදායම ඉහළ යැම් මෙයට හේතු විය. මත්පැන් බලපත්‍ර මත සහ බේතල් කරන ලද රා විකිණීම සඳහා නිකුත් කරන ලද බලපත්‍ර මත පැනවූ මුද්දර බඳු හේතුවෙන්, මුද්දර බඳු ආදායම 2018 වසරේදී රුපියල් බිලියන 35.1 දක්වා සියයට 11.5 කින් ඉහළ ගියේය. ලියාපදිංචි ගාස්තු ආදායම 2017 වසරේ පැවති රුපියල් බිලියන 11.0 සිට 2018 වසරේදී රුපියල් බිලියන 11.7 දක්වා වැඩි විය. මුද්දර බඳු ආදායම සහ ජාතිය ගොඩනැගීමේ බඳු ආදායමෙන් මධ්‍යම රජය විසින් සිදු කරන ලද පැවතුම් පළාත් සහාවල සමස්ත බඳු ආදායමෙහි ප්‍රතිගතයක් ලෙස පිළිවෙළින් සියයට 42.6 ක් සහ සියයට 41.2 ක් විය. සියලුම පළාත් සහා විසින් රස් කර ගත් ආදායමේ ප්‍රතිගතයක් ලෙස බස්නාහිර පළාත් සහාව මගින් රස් කර ගත් ආදායම

2017 වසරේ පැවති සියයට 51.2 සිට 2018 වසරේදී සියයට 51.8 දක්වා වැඩි විය. අනෙකුත් පළාත් සහා විසින් රස් කරන ලද ආදායම අනුව, වයඹ පළාත සහ දකුණු පළාත පිළිවෙළින් මූල්‍ය ආදායමෙන් සියයට 9.4 ක් සහ සියයට 9.3 ක් රස් කර ගත්තා ලදී. මේ අතර, 2018 වසර තුළදී සබරගමු පළාතෙන් ලද ආදායම සමස්ත ආදායමේ ප්‍රතිගතයක් ලෙස 2017 වසරේ පැවති සියයට 4.9 සිට 2018 වසරේදී සියයට 4.3 දක්වා අඩු විය.

2018 වසරේදී පළාත් සහාවල ප්‍රතාරාවර්තන වියදීම් නාමික වශයෙන් ඉහළ ගිය අතර, එය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සූජ වශයෙන් අඩු විය. ඒ අනුව, ප්‍රතාරාවර්තන වියදීම් නාමික වශයෙන් 2018 වසරේදී රුපියල් බිලියන 252.2 දක්වා සියයට 4.5 කින් ඉහළ ගිය නමුත්, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරේ වාර්තා වූ සියයට 1.8 සිට 2018 වසරේදී සියයට 1.7 දක්වා අඩු විය. වැටුප් හා වේතන වියදීම් වැඩි විම ප්‍රතාරාවර්තන වියදීම්වල වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2018 වසර තුළදී වැටුප් හා වේතන වියදීම් රුපියල් බිලියන 197.4 දක්වා සියයට 5.4 කින් වැඩි විය. වැටුප් හා වේතන පළාත් සහාවල ප්‍රතාරාවර්තන වියදීම් සියයල් විසින් වැටුප් හා වේතන පළාත් සහාවල ප්‍රතාරාවර්තන වියදීම් යටතේ වන විභාගතම තනි අයිතමය වූ අතර, එය පළාත් සහාවල සමස්ත ප්‍රතාරාවර්තන වියදීම් සියයට 78.3 ක් විය. පළාත් සහාවල වැටුප් සහ වේතනවලින් සියයට 90 ක් පමණ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ සඳහා දරන ලදී. කාර්යයන් අනුව වියදීම් වර්ගීකරණය සැලකු විට, 2018 වසරේදී සමාජ සේවා සහ ආර්ථික සේවා සඳහා වන ප්‍රතාරාවර්තන වියදීම් සියුම් සිලිවෙළින් රුපියල් බිලියන 227.4 සහ 4.5 දක්වා ඉහළ ගිය අතර පළාත් පරිපාලන කටයුතු රුපියල් බිලියන 20.3 දක්වා අඩු විය. මූල්‍ය ප්‍රතාරාවර්තන වියදීම් සියයට 21.3 කට, සියයට 12.6 කට සහ සියයට 11.9 කට අභ්‍යන්තර වෙළිවෙළින් බස්නාහිර පළාත් සහාව, මධ්‍යම පළාත් සහාව සහ වයඹ පළාත් සහාව 2018 වසරේදී විභාගතම වියදීම් දරන පළාත් සහා තුන බවට පත් විය.

පළාත් සහාවල ප්‍රාග්ධන වියදීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ මට්ටමේම නොවෙනස්ව පැවති අතර, නාමික වශයෙන් එහි අඩු වීමක් වාර්තා විය. ඒ අනුව, 2018 වසර තුළදී ප්‍රාග්ධන වියදීම් රුපියල් බිලියන 42.3 දක්වා සියයට 9.0 කින් පහළ වැටුණි. ප්‍රාග්ධන හාණ්ඩ අන්තර් කර ගැනීම රුපියල් බිලියන 14.2 දක්වා සියයට 38.7 කින් ඉහළ ගියද, පළාත් විශේෂිත සංවර්ධන ව්‍යාපෘති මත වියදීම් රුපියල් බිලියන 13.5 දක්වා 33.2 කින්, විශේෂිත ව්‍යාපෘති මත වන

6.10 සංඛ්‍යා සටහන පළාත් සහාවල ප්‍රයෝග තත්ත්වය

රුපියල් මිලියන

යිරිපෘෂීය	2015	2016	2017 (ක්)	2018 (ක්)
මුළු ආදායම	67,972	79,595	86,978	90,937
බදු ආදායම	61,476	70,942	77,691	82,362
බදු නොවන ආදායම	6,496	8,653	9,287	8,576
මුළු වියදම්	269,586	276,147	287,838	294,513
පුහාරුවර්තන වියදම්	222,223	237,664	241,338	252,206
එසින් වැළැඳූ හා වේනක	171,871	182,497	187,367	197,395
ප්‍රාග්ධන වියදම්	47,363	38,483	46,500	42,307
මධ්‍යම රුපුරු පැවරුම්	201,614	196,552	200,860	203,576
සාමූහික පුදාන	167,551	169,106	166,348	180,095
උපමාන පාදක පුදාන	3,753	3,035	3,236	2,462
පළාත් විශේෂිත සංවර්ධන				
පුදාන	13,345	12,177	20,250	13,536
විශේෂ යෝජනා ක්‍රම				
සඳහා විදේශීය පුදාන	16,965	12,234	11,025	7,483

(අ) සංයෝගීත මූලයන්: මුදල් අමාත්‍යාංශය
(ආ) නාවකාලික අභ්‍යන්තර හා ජ්‍යෙෂ්ඨ කටයුතු සහ පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශය

ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 7.5 දක්වා 32.1 කින් සහ පළාත් පාලන ආයතනවලට සිදුකරන ප්‍රාග්ධන පැවරුම් රුපියල් බිලියන 3.6 දක්වා සියයට 5.1 කින් පහළ වැටීම, ප්‍රාග්ධන වියදම් අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වුවද, ද.දේ.නි.යෙහි

ප්‍රතිගතයක් ලෙස ප්‍රාග්ධන වියදම් පෙර වසරේ පැවති සියයට 0.3 ක මට්ටමෙම නොවෙනස්ව පැවතුණි.

මධ්‍යම රුපුරු මගින් සිදුකළ පැවරුම් 2018 වසරේදී රුපියල් බිලියන 203.6 දක්වා සියයට 1.4 කින් ඉහළ හිය අතර, විශේෂ ව්‍යාපෘති සඳහා වන පුදාන, පළාත් විශේෂිත සංවර්ධන පුදාන සහ උපමාන පාදක පුදාන වසර කුළුදී පහළ හියද, සාමූහික පුදාන ඉහළ යැම් ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මධ්‍යම රුපුරු පැවරුම්වල ප්‍රධාන අයිතමය වන, පළාත් සහාවල පුහාරුවර්තන වියදම් වැඩසටහන්වල ඇති සම්පත් පරතරය පියවීම සඳහා යොදා ගනු ලබන, සාමූහික පුදාන රුපියල් බිලියන 180.1 ක් වූ අතර එය මුළු පැවරුම්වලින් සියයට 88.5 ක් විය. විශේෂ ව්‍යාපෘති, පළාත් විශේෂිත සංවර්ධන ව්‍යාපෘති සහ උපමාන පාදක පුදාන යටතේ වන පැවරුම් පිළිවෙළින් රුපියල් බිලියන 7.5 ක්, රුපියල් බිලියන 13.5 ක් සහ රුපියල් බිලියන 2.5 ක් විය. වසර කුළුදී පළාත් සහාවල වියදම් සියයට 69.1 ක් මුදලානය කරන ලද්දේ මධ්‍යම රුපුරු මගින් වන අතර, මධ්‍යම රුපුරු පැවරුම් රාජ්‍ය මුදල එකාගුතා ප්‍රයත්තා හා සමගාලීව, ආදායම උත්පාදනය ඉහළ නැශ්වීම හා වියදම් තාරකිකරණය කිරීම සඳහා පළාත් සහ ගක්තිමත් කිරීමේ දැඩි අවශ්‍යතාව එයින් අවධාරණය කෙරේ.